




යෝගාවචර ජ්‍යෙෂ්ඨයට කමටහැන් බණ
සප්ත විශුද්ධිය හා විද්‍රේශනා ඇදාන

සම්පාදක

මිතිරිගෙ තිස්සරනා වහයේ කරුමස්ථානාවාරිය
මහේතාධ්‍ය මාතර ශ්‍රී ලංකාරාම
ස්වමින්දුයන් වහන්සේ



තධාගනයෙවින්නා හිකඩලේ,
ධම්මවිනයා විවලා විරෝධති
නො පරිවැශන්නා
මහත්තුති,

තධාගනයන් ව්‍යාපෘතීස් විසින් දේශීකා, ධර්මය හා විනය
විවෘත වන්නේ තෙමුණ්නේ ය. සංජ්‍යාලීම නොව වන්නේ ය.

යෝගාචාර ජ්‍යෙෂ්ඨයට කමටහන් බණ
සප්ත විශ්වද්ධීය හා විදුර්ගනා ගුළුන



සම්පූර්ණ

මේතිරිගල නිස්සරණ වනයේ කර්මස්ථානාවාරිය
මහෝපාධ්‍යාය මාතර ශ්‍රී ලංකාරාම
ස්වම්බුද්‍යන් වහන්සේ

ලිඛිම් ඔප්පූහාසයක් මෙස පිළිගන්වන්නේ බැංකීයෙකි.

“සබෑ දානා බලිල දානා ජිනාති”

(සියලු දානයන් පරදවා බෝම දානය ජේ.)



යෝගාවතර ජිවිනායට කමටහන් බණ
සපේන් විශුද්ධීය හා විදුර්ශනා ඇඟුන

කම්ස්‍යානාවායායී
මහෝපාධිකාය මාතර ශ්‍රී ලංකාතාරාම
ස්වාමීනුයන් වහන්සේ

අධිකිය
මිතිරිගල නිස්සරණ වනය සංරක්ෂණ මණ්ඩලය

මුදණය ශ්‍රී. බු. ව. 2555 ව්‍ය. ව. 2011

ලිතිර

© Lithira Printing Industries

306, ඇඹුල්ලෙනිය හංදිය, නුගේගොඩ.

0718152131/0114921309

lithira2008@yahoo.com



හඳුන්වීම

වර්ෂ 1988

“සජ්‍ය විශුද්ධීය හා විද්‍රෝහනා ඇළ” නමැති මාඟැගි දහම් පොත මිතිරිගණි නිස්සරණ වනසේනසුනෙහි ප්‍රධාන කරුමස්ථානාවාරය වූ ද, ශ්‍රී කළුයාණි යෝගාගුම සංස්ථාවේ ප්‍රධානාවාරය වූ ද අති පූජනීය රාජකීය පෑණ්ඩා මාතර සිරි ඇළාරා මාභියාන මහෝපාධ්‍යාය මාභිම්පාණන් වහන්සේ අඕතින් 1978 දී සම්පාදනය වූ හස්තසාර හාවනා ගුන්පියකි.

ලදාර අධිෂ්ථානයෙන් යුතු ව හාවනාවහි යේදී සිටින මිතිරිගල නිස්සරණ වනයේ ගරු යෝගාවරයන් වහන්සේලාට අවවාද - අනුශාසනා වශයෙන් හා කරුමස්ථාන දාන වශයෙන් ද අති පූජනීය මහෝපාධ්‍යාය මාභිම්පාණන් විසින් පිළිවෙළින් කරන ලද අගනා ධර්ම දේශනා පරිගත කරණ ලදුව, ඒ සියලුල සම්පිණිවාය කොට හාවනාහිලාපින්ගේ ප්‍රයෝගනය පිණිස මෙය මුදුණිය කොට ධර්ම දානයක් වශයෙන් බෙදා දෙන ලද්දේ මිට දැ වර්ෂයකට ගැනත දී ය.

මේ දහම් පොත කියවන කවරකුට වූව ද හාවනාව ගැන බලවත් ගුද්ධාවක් හා දෙරෙයයක් උපදිතුයේ එතරම් සරලවත් පැහැදිලිවත් දැක්වෙන හාවනා උපදේශ ඇති හෙයිනි. පුරුම වරට මෙම පොත මුදුණිය කොට බෙදා දෙන ලද පින්වත් කේ. ඩී. පේමදාස මුදලාලි මහත්මයා, පින්වත් බී. එච්. එස්. පිරිස් මහත්මයා සහ එම මහත්මයා, පින්වත් පර්ලු ප්‍රතාන්ත්‍ය මහත්මය යනා දී පිනවතුන් විසින් විශාල පුණු ලාභයක් අත්කර ගන්නා ලද්දේ ධර්මය බෙදා දීම අම්තය බෙදා දීමක් වන බැවිනි.

සබඩ දානං ධමම දානං ජනාති ‘සියලු ආමිස දාන අභිඛවා ධර්ම දානය ම ජයගන්නේ ය’යි වදාල උතුම් බුද්ධ වවනය මුදුනෙන් ම පිළිගන්නා වූ පින්වත් හරදාස මවුවිය දෙපළ මෙම ධර්ම දානමය පින්කම සිදු කිරීමට ඉදිරිපත් වූයේ විශේෂ කෘතවේදී කුසල් සිතකිනි.

පින්වත් හරදාස මහත්මය දිනක් හාටනානුයෝගීව සිටිදැනු ඉතා අඟයම් වේලාවක, තමන් කුඩා කාලයේ දී හදා වඩා ගුණ දැනමුතුකම් කියා දී, අධ්‍යාපනය සහ ආගම යානය ද ලබා දී උපකාර වූ තමන්ගේ වැඩිහිටි කුතාති පිරිස ජ්වලාන ව මෙන් තමා ඉදිරිපිට මැවී පෙනී ගියහ. එය එක් දිනක නොව කිප දිනක් ම එක ලෙස ම ඉහත සඳහන් එකම වේලාවට පෙනී ගිය බැවින් මෙහි යම්කිසි වටිනා ඇතුළතක් ඇති බව තෝරුම් ගත් පින්වත් හරදාස මහතා විසින් කළගුණ සැලකීමේ උතුම් පින්කමක් වශයෙන් ඉතාමත් ම වටිනා නිවන දක්වා ම පිහිටි වන මෙවත් ධම් දානයක් පිරිනමා යාති සංග්‍රහයක් කිරීමට අධිෂ්ථාන කරගන්නා ලද්දේ යානසම්පූරුෂක්ත වූ කුණල වේතනාවෙනි.

අති පූජනීය රාජකීය පණ්ඩිත කඩවැදුදුවේ ශ්‍රී ජ්‍යෙෂ්ඨ විභාගීය ආස්සමදාවායි මාහිමිපාණන් වහන්සේගේ අනුමතය පරිදි මෙම “සැංක විග්‍රීදිය හා විදුරුණා යාන” ග්‍රන්ථය දෙවැනි වරට මුදුණය කරවා ධම් දානයක් වශයෙන් පිරිනැමීමට තෝරා ගන්නා ලද්දේ බොහෝ දෙනාට නිවන් මග පෙන්වීමේ වටිනා පින ඉහත සඳහන් යාති පිරිසට අනුමෝදන් කරවීම පිණිස මය.

“සැම දන් අහිබවා ධම් දානය ද, සැම රස අහිබවා ධම් ද, සැම රති අහිබවා ධම් රතිය ද, සැම දුක අහිබවා ගාන්ත නිවන ද ජය ගන්නේය” සිසවියුයන් වහන්සේ වදාරා ඇති බැවින් මේ හාටනා පොත පරිසිලනය කරන සැමට ඒ උතුම් ධම් දානය, ධම් රසය, ධම් රතිය හා ගාන්ත නිවිාණය අත් වේවා සි ඒකාන් ව මෙමතීයෙන් යුතුව ප්‍රාර්ථනය කරමු. එමෙන්ම මේ ධම් දානය ප්‍රදානය කිරීමෙන් අත් වන අතුළත්තම කුණල සම්භාරය, පින්වත් ඇල්.එච්.ඇල්. හරදාස මහත්මාණන්ගේ පරලෝ සැපත් හරමානිස් සිල්වා වරුසවිතාන සියාට ද, සවිභාම් වරුසවිතාන, පොඩිභාම් වරුසවිතාන යන තැන්දලාට ද, ඇල්.එච්.ඇල්. තොරිස් ද සිල්වා සහ ඔමරිභාම් දෙපාර්තමේන්තු සම්භාරය ඒකාන්තයෙන් මේ පින් රස අත් වේවා! ඒ සියලු යාති සම්භාර සසර වසනා තුරු තරකාදී සතර අපායෝත්පත්තියෙන්ද, ත්‍රිවිධ සන්ත්ව විනාගයෙන් ද, අෂ්ට දුෂ්චික්ෂණයෙන් ද, පක්ද්ව අන්තරාවෙන් ද

සම්පූර්ණයෙන් අත් මිදෙන්වා! සුගති සම්පත් විද ප්‍රාරුථනා කරන උතුම් බෝධියකින් ගාන්ති ලක්ෂණ සහිත අමෘත මහා නිවිච්චණ සම්පත්තිය ඒකාන්යෙන් සාක්ෂාත් කෙරෙන්වා!

මේ උතුම් ධම්දානය කරන පින්වත් හරදාස මවුහිය දෙපල ඇතුළු දරු පිරිසට ද සියලු ආරක්ෂා සම්පත්තිය සැලසී ධම් ප්‍රාරුථනා සංල වීමෙන් ගාන්ත ලෝකෝත්තර නිවිච්චණ බාතු අවබෝධය පිණිස මේ පින හේතු වාසනා වේවා!

මෙයට මෙතැති,

නායුනේ අරියධලිල ස්ථිර.

ගුණවර්ධන යෝගාගුම මධ්‍යස්ථානය,

ගල්දුව-කහව.





ආලිත ගුනට සංකේත නිර්පතා

- දි.නි. - දිස නිකාය
 සං.නි. - සංයුත්ත නිකාය
 අං.නි. - අංගුතතර නිකාය
 ධ.ප. - ධම්මපද
 පේර. - පේරගරා
 පටි.අ. - පටිසම්හිදමග අධ්‍යිකතා
 ප. සු. - පපක්දවසුදනී
 වි.ම.රි. - විසුද්ධි මග විකා (බුරුම)
 බූ.ජ.ත්‍රි. - බූද්ධ ජයන්ති ත්‍රිපිටක මුදුණ
 හෝ.මු. - සයිමන් හෝවාචිතාරණ මුදුණ



ඉනා සරල, නමුත් ගැඹුරින්, හදවනට කාවදින අයුරින් ඉදිරිපත් කොට බුදුරජාත්‍යන්වහන්සේ විසින් උගන්වා වැළැල දරුවය හැකි පමතින්, හැකිනාක දුරට අප හඳුන් තුළට රුජාන්ලට ඉඩ සලස්වා, අප චර්කොට ගෙන ඇති අසහනයෙන්, දුශේන් විද්‍යාලට සාසනික ආවෙන් කටයුතු සලකා ගැනීමය. අපගේ යුතුන් වන්නෙ.

නොසන්සුන් සිහෙන් සියයක් අදුරදු ප්‍රවිනයකට එඩා නැන්පත් මු සිහෙන් එක් දිනක ප්‍රවිනය ග්‍රෑෂ්ඩය. මිතිර



කමටහන් බණු

නමා කස්ස හගවතො අරහතො සමා සමුද්‍යස් //

1. සූත්‍ර සම්පත්තිය

මනුස්සලාභං ලද්‍යාන - සඳහමේ සූපුවෙදිනේ

යෙ එලං නාධිගච්චනි - අතිනාමෙනි තේ බණං

බහු හි අක්කිණා ව්‍යකා - ප්‍රගෘලස්සනාරායිකා

කදා වි කරහ වි ලොකේ - උප්‍යාජ්‍යනි තථාගතා

තයිදං සමුළුඩිභතං - යං ලොකස්සීං සුදුලඹං

මනුස්සනා පට්ලාභාව - සඳහමේස්ස ව දේසනා

අලං වායම්තිං තතු - අත්තකාමෙන ජ්‍යෙනා

කථං විජයුදු සඳහමමං - බණො වෙ මා උපචචා

බණාතිතා හි සොචනි - නරයමහි සමජීතා

(අ.නි. අවිධි නිපාන, අත්තන් ස්ත්‍රීන්)

යම් කෙනෙක් මිනිසන් බව ලැබ මැනවින් දෙසු සඳහමිහි එලයක් නො ලබත් ද, ඔවුහු සූත්‍රය ඉක්මවා යෙත්.

පුද්ගලයකුට අත්තරායකර වූ බොහෝ අනවකාශයේ (අක්කිණා) වදාරණ ලදහ. තථාගතයන් වහන්සේලා ලොවෙහි කලාතුරකින් ම උපදිත්.

මිනිසන් බව ලැබීම ද, සඳහම් දෙසීම ද යන යුමක්, ලොව අතිශය යුරුලහ වේ ද, මෙය ඔහුට භමු විය. එහි ලා හිත කැමුති මිනිසා විසින් වැයම් කිරීම සුදුසුය. “සඳහම් දෙසුම කෙසේ නම් දැන ගන්නේ ද, ‘අවකාශය ඉක්ම නො යේවා’ යන අදහසිනි. ඉකුත් අවකාශ ඇත්තේ තිරයෙහි උපන්තාහු ගෙස්ක කෙරෙන් මැයි.”

මේ පිරිස විසින් සැලකිය යුතු විශේෂ කරුණක් නම්, මේ ආකාර වූ කමටහන් බණකට කන් යොමු කරන්නට අවස්ථාව සැලසීම තම සන්නානගත පාරමිතා කුළුල කරුම වාරයක ප්‍රවීත්ති කාලය වශයෙන් සිතිය හැකි බවය. එය තවත් තහවුරු කර ගැනීමට අද ලැබේ ඇති සැනසිලි තත්ත්වය කෙරෙහි ද සිත යෙදිය යුතුය.

නිවන් ප්‍රවාය අත්පත් කර ගැනීමට උපයෝගී වන හාවනා මනසිකාරයක යෙදීමට සිතක් පහළ වීම ද ඉතා දුබල කරුණෙකි. එය මේ පිරිසට අද ලැබේ ඇත. මෙයින් නියම ප්‍රයෝගනය ගැනීමට සිතා ගත යුතුය. මෙය මගහැරී යාමට ඉඩ තිබේ.

බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලයේ දී පවා ඒ මහා කාරුණිකයාණන් වහන්සේගේ මහා කරුණාවට ලක් නො වී තමන් ගේ පාරමි ගක්තිය එලවත් කර ගැනීමට නො පිළිවන් තුවන් ගැන අපට අසන්නට ලැබේ. උන්වහන්සේ ලැගට පැමිණ බණ දෙසුමකට ද කන් යොමු කොට ඒ ධර්මයෙන් නියම ප්‍රයෝගනය ලැබීමට මත්තෙන් නැගිට හිය පුද්ගලයන් ගැන ද අපට අසන්නට ලැබේ. ඒ කාලයේ සත්ත්වයින්ගේ සිතේ හැරී මෙසේ නම්, මේ අයට ද පැමිණී ලාභයෙන් ප්‍රයෝගන නොගෙන මග හැරී යන හැටියට සිත් පහළ විමට ඉඩ ඇති බව අමුතුවෙන් කිව යුතු නැත. මේ නිසා ලැයුණු උතුම වූ මෙම අවස්ථාව ගැන සැලකිලිමත් විය යුතු බව කිව යුතුය.

2. සතිය හා සම්බිය

අද පළමුවෙන් එක් කරුණක් මතක් කරමි. එනම්, සති - සමාධි දෙක ගැන සැලකිල්ලක් දැක්වීම ගැනයි. මේ ගණ දෙක ම යෝගාවචරයාගේ උතුම් ගුණ බව තදින් සලකා ගෙන විසිය යුතුය. හාවනාරම්භයේ දී සතිය යොදන සැටි මැනවින් කියා දී ඇත. එය ඉගෙන, සිතට ගෙන ලොකු - කුඩා හැම ක්‍රියාවක් ම සිහිය යොදා කළ යුතු ව ඇත. කරන හැම වැඩක දී ම හොඳට සිහිය යොදා ගෙන කළ යුතු බව විශේෂයෙන් සිතා ගත යුතුය. හැම ක්‍රියාවක් ම සතියෙන් කරන විට, යෝගාවචරයාගේ සියලු ක්‍රියා ම එක මට්ටමකින් පවතින්නේය. මේ සතිය පිළිබඳ සමතාව දියුණු වීම නිසා යෝගාවචරයාගේ සිතේ පැවැත්ම ද දියුණුවට පත් වන්නේය. එම බලයෙන් යෝගාවචරයාගේ සැම ඉරියවිවක් ම සම ව පවත්නේය.

පාරාසරිය මහ රහතුන් වහන්සේගේ ගාලා කිහිපයක් මෙහි දී සිහිපත් කර ගැනීම අගනේය:

සිතවාතපරිකාණ ම - හිරිකොටිනාඡනා

මකාන්තිය අභුකුද්දේර්පු - සංඝුවයා ඉතිරිකරේ

ලද දෙයින් සතුව වූ ඔවුහු සිත-වාතයෙන් රැක්ම හා හිරිකොපා ස්ථාන වැසීමත් යන ප්‍රයෝගන වශයෙන් සලකා සිවුරු පරිභේග කළහ.

පණීතං යදී වා ලුබං - අපපං වා යදී වා බහුං

යාපනාතං අභුකුද්දේර්පු - අගදධා නාධිමුව්ත්තා

ප්‍රණීත වූ හෝ රඩ වූ හෝ මද වූ හෝ බොහෝ වූ හෝ ආහාරය ගිෂ්‍ර නොවී, තණ්ඩාවෙන් නො බැඳී, දිවි පැවැත්ම පිණිස ම වැළඳුහ.

ජ්විතානං පරිකාරර - හෙසජේජ අථ පවචය

න බාලහං උසසුකා ආසුං - යථා තේ ආසවකිය

මුවහු දිවි පැවැත්වීමට කරුණු වූ ගිලන්පස හෝ බෙහෙත් හෝ ගැන කෙලෙසුන් ගෙවීමේ වැඩිව එ තරම් උනන්දු නො වුහ.

අරණෙකු රුක්කීමුලෙසු - කන්දරාසු ගුහාසු ව

විවෙකමනුමුදුහෙනු - විහංසු තපපරායණ

ආරණ්‍යයෙහි ද, රුක්මුල්හි ද, කදුරුවල හා ගුහාවල ද විවෙකය වච්මින් සහ විවෙකයට නැමී වාසය කළහ.

නීවා නීවිටයා සුහරා - මුදු අස්ථිදිමානසා

අඛ්‍යාසෙකා අමුබරා - අස්ථිසාවසානුගා

යටත් පැවතුම් ඇත්තාහු, සසුන් හි වැදගත්තාහු, සුහර වුවාහු, මොලොක් වුවාහු, නොදැඩී සිත් ඇත්තාහු, කෙලෙස් වැගිරීම් නැත්තාහු, මුබරි නො වුවාහු අර්ථ වින්තාව පිළිබඳ යටතට ගියාහුය.

තතො පාසාදිකං ආසි - ගතං තුනකං තිසේවිතං

සිනිදධා තෙලධාරා'ව - අහොසි ඉරියාපලෝ

එසේ හෙයින් උන්වහන්සේලාගේ ගමන ද, වැළදීම ද, ඇසුර ද ජනයාගේ පැහැදීම උපද්‍රවන සුළු විය. ඉරියවි තෙලධාරාවක් සේ සිනිදු විය.

මෙහි සඳහන් ඉරියව් පැවතීම මනහර වීමේ හේතුව ඉහතින් සඳහන් ගුණ සම්පත්තිය බව තෝරුම් ගත යුතුය.

සති-සමාධි දෙක දියුණු කිරීම මුල දී දුෂ්චර කාර්යයක් සේ ද, නොවුවමනා වැඩක් සේ ද වැටහි එය එපා වන්නට ද පුළුවන. මෙය කල් ඇතිව ම තෝරුම් ගෙන එහි නොකඩවා යෙදීමට තදින් ඉටා ගත යුතු වෙයි. යෝගාවච්චරයාගේ දියුණුව නම්, සති - සමාධි දෙකේ දියුණුව බව විශේෂයෙන් සලකා ගත යුතුය. මුල දී සතිය ගැන උත්ත්සුවෙන් වැඩ කරන විට, සිතට සතිය යොදාලීමට මහන්සි ගන්නා විට, නොදැනීම වාගේ එය සිතට අල්ලන සැටි දැනෙන්නට පටන් ගනියි.

පුරුදු වන විට කිසි දුෂ්චරතාවයක් නැතිව එය කළ හැකිවෙයි. එය සිතට මැනවින් ගැලීම් යන වැඩක් වශයෙන් දැනෙන්නට පටන් ගනියි. අන්තිමයේදී සතිය යෙදීමට කිසිදු උත්සාහයක් නැතිව කළ හැකි තත්ත්වයට පැමිණෙන්නේය. එපමණකුද නොව, ඒ දියුණුවට හිය සතිය සමාධිය ද සපුරාලන සැටි දැනී යයි. සතිය මැනවින් දියුණු වී යන විට සමාධිය ද එම සන්තානයේ නොදැනීම වැඩි යන්නේය. මෙහි ලා අඛණ්ඩ වූ උත්සාහය ප්‍රයෝගනවත් වන සැටි සලකන්න. සතිය අඛණ්ඩව පවත්වාගෙන යාමට නුම් තුමන්ගේ ඉරියව් පැවතුම් ගැන සලකා බැලිය යුතුය.

ඉරියව් සතරයි. පර්යංක හාවනාවේ දී සිත තැන්පත් වෙයි. ඇතැමුන් එයින් නැගී සිටිනා විට ඒ තැන්පත්කම නැති වේ. සතියත් නැත, සමාධියත් නැත. නැගී සිට සක්මනට බසින විට, එහි දී නැගී සිටීමේ දී තිබූ තැන්පත් කම නැත. සතියත් නැත, සමාධියත් නැත. මෙසේ මේ අඛණ්ඩ නොවූ වැඩ පිළිවෙළ නිසා හැමදා ම හාවනා කරයි. හැමදා ම එක ගැන ම ගත කරයි.

මේ මහා බරපතල පාඩුව මගහරවා ගැනීමට නම්, හැම ඉරියාපථ සන්ධියක් ගැන ම සිත් යොමු කළ යුතුය. සක්මන් ඉරියාපථය මැනවින් සිතෙන් සමාධි බලය සලසාලන අවස්ථාවකි. එහි දී බොහෝ දෙනාට සමාධි ගුණය වැඩයි. එහි දී පහළ කරගත් සමාධියත්, සති බලයත් නොනවත්වමින් ම හිද ගැනීමේ දී සමාධියෙන් යුතුව ම 'හිද ගැනීමට සිතෙනවා, හිද ගැනීමට සිතෙනවා'යි මෙනෙහි කොට හිද ගැනීම කළ යුතුය.

පළමු තිබූ සතිය, පළමු තිබූ සමාධිය යන දෙකින් යුතුව එය කඩා බැඳී නො දාමා පර්යංක හාවනාවේ යෙදිය යුතුය. මෙසේ ඉරියාපථ සන්ධිවල දී සිතින් ක්‍රියාවන් යන දෙක ම මෙනෙහි කොට ඒ ඒ ක්‍රියාවන් කරන විට සතියන් - සමාධියන් නො පිරිහෙලා පවත්වා ගෙන යා හැකි වග කළුපනාවට ගත යුතුය.

සතිය නොකඩවා ගෙන යාමට මහන්සි ගැනීමේ දී එය පැහැර හැරීමේ ආදිනව හා එය වැඩිමේ ආනිසංස ත් මැනවින් සැලකිය යුතුය. සතිය දියුණු කිරීම අප්‍රමාදය දියුණු කිරීමයි. එය හැම ඕස්සලයකට ම උපකාරයි. සතිය පිරිහිම යනු ප්‍රමාදය දියුණු වීමයි. එය හැම අක්සලයකට ම මාර්ගයි. මහා පරිභානි මාර්ගයි. මෙසේ සලකා සිතින් තදින් අධිෂ්චිත කොට ගෙන සතිය දියුණු කර ගැනීමට උත්සාහ කළ යුතුයි. සතිය දියුණුවට පත් වීමෙන් සමාධිය දියුණුවට පත් වේයි. සති - සමාධි දෙක වැඩිම හාවනාවේ දියුණුව බව සලකන්න.

සතිමතො සඳා භඳු, සතිමා සූඛමෙධති ('සතිය ඇත්තාට හැම කළේහ ම යහපතය, සතිය ඇති තැනැත්තේ සැපයෙන් වැඩේ') යන බුදු වදන නිතර සිහි තබා ගැනීමට උත්සාහ ගත යුතුය.

3. සමාධිය පිළිබඳ පරිපත්ව හා වොදුන

සමාධිය පිළිබඳව යථා තත්ත්වය නො දැනීමෙන් සහ නො සැලකීමෙන් ලත් සමාධිය ද පිරිහෙන හැරී පෙනෙයි. සමාධිය පිළිබඳ පරිපත්ව හා වොදානයන් ද තේරුම් ගෙන, ඒ අනුව තම සිත් පවත්වා ගැනීමට ද කළේ ඇති ව පුරුදුවීම ඉතා හොඳය. 'පරිපත්ව' නම් සමාධිය කැඩී-බැඳී වැනිසි යාමට හේතු වන කරුණු ය. එබදු කරුණු සයකි: 'වොදාන' නම් සමාධියේ මේරීමට උපකාර වන ධර්මයේ ය. ඒවා ද සයකි.

සමාධි පරිපත්ව කරණු සය

- අතිතානුධාවනා විනාම විකෙනපානුපතිතං සමාධිස්ස පරිපතෝ,
- අනාගතපටිකංබනා විනාම විකම්පිතං සමාධිස්ස පරිපතෝ,
- ලිනා විනාම කොසජ්‍රානුපතිතං සමාධිස්ස පරිපතෝ,
- අතිපශේෂිතං විනාම උඩවතානුපතිතං සමාධිස්ස පරිපතෝ,

- v. අහිඝකා විභකා රාගානුපතිතං සමාධිස්ස පරිපෙන්,
vi. අපඝකා විභකා බ්‍යාපාදානුපතිතං සමාධිස්ස පරිපෙන්,

(පරිස: මහා වර්ග, ආනාපනයක් කරා)

1. අතිතය ලුහුබඳනා සිත විකෙෂ්පය අනුව ගියේ සමාධියට උවදුරකි.
2. අනාගතය ප්‍රාර්ථනා කරන සිත සැලුණේ සමාධියට උවදුරකි.
3. ලින වූ සිත කුසිත බව අනුව ගියේ සමාධියට උවදුරකි.
4. ඉතා දැඩිව ගන්නා ලද සිත උද්ධිවිචය අනුව ගියේ සමාධියට උවදුරකි.
5. වෙසසින් නැමුණු සිත රාගය අනුව ගියේ සමාධියට උවදුරකි.
6. නතු නොවූ සිත ව්‍යාපාදය අනුව ගියේ සමාධියට උවදුරකි.

යන මේ කරුණු සමාධියේ පිරිහිමට හේතු වන බව තේරුම ගෙන එයින් සිත රෙක ගැනීමට උනන්දු විය යුතුය. මෙහි දක්වා ඇති සිතේ අවස්ථා සය ලැබෙන සැවී මෙසේය:

පලමු ව; හාවනා අරමුණෙන් සිත තබාගෙන සිටින විට ඒ හාවනා අරමුණට සම්බන්ධ වෙනත් සිත් පහළ වෙයි. ඒ පහළ වූ අරමුණ දිගේ සිත පවතින විට එයට සම්බන්ධව ම අතිත සිදුවීම්වලට ද සිත දිවෙයි. එසේ හාවනා අරමුණෙන් පිට පැන ගිය සිත තමාට නොදැනීම වාගේ එසේ ර දි තිබේ ඒ බව දැනෙනුයේ බොහෝ වේලාවකට පසුවය. මෙසේ ප්‍රධාන අරමුණෙන් බැහැර ව නොයෙක් අරමුණුවල තිබීම නිසා සමාධිය අඩු වෙයි. මෙයින් සිතේ පහළ වන්නේ විකෙෂ්පයයි. මේ තත්ත්වය සමාධිය ර කීමට බාධාය. මේරිමක් කෙසේ ලැබේ ද?

දෙවනු ව; අනාගතයට සිත දිවීමයි. එය බොහෝ විට දිවෙන්නේ ප්‍රාර්ථනා ස්වරුපයෙනි. බොහෝ වේලාවක් ආසාව සිත තුළ කැලැසීම නිසා සිතේ පහළ වන්නේ කම්පනයයි. මෙයින් ද සමාධිය නැති වෙයි.

තෙවනු ව; සිතේ ලින ස්වභාවයයි. එයින් සිදුවන්නේ සිත කුසිත වීමයි. එය සමාධියට බලවත් බාධාවකි.

සිවවනු ව; සිතේ අතිප්‍රේගහිත හාවයයි. ඇතැම් විටක දී යෝගාවවරයා සිතට තදින් උනන්දුවක් පහළ කර ගෙන, බලවත් උනන්දුවක් උපදාවා

ගෙන, ප්‍රමාණය ඉක්මවා ගෙන භාවනාවේ යෙදෙන්නට පටන් ගතියි. මෙය කයට මෙන් ම සිතට ද ඔරෝත්තු නොදෙන තත්ත්වයකි. කයට වෙහෙස දැනෙයි. හිසට වේදනාව දැනෙයි. සිතට බලවත් අවුල් ගතියක් ඇති වෙයි. මෙයින් සමාධිය පිරිහෙයි.

පස්වනු ව; අහිනත ගතියයි. එය රාගය නිසා පහළ වෙයි. එය සිදු වන්නේ ද නොයෙක් බාහිර අරමුණු ඔස්සේ සිතට යාමට ඉඩ තැබීම නිසාය.

සයවනු ව; ලැබෙන්නේ අපන්ත අවස්ථාවයි. එය ද බාහිර අරමුණු ඔස්සේ සිත යැවීමෙන්, ව්‍යාපාදය බලපෑමෙන් සිදුවන බව සැලකිය යුතුය. මේ නිසා මේ අවස්ථාවන්ගෙන් ආරක්ෂා වීමට සිත බාහිර අරමුණු දිගේ ගමන් කිරීම වළකා ගත යුතු වෙයි.

මේ පරිපන්ප අවස්ථා සයෙන් වෙන් ව සිත තබා ගැනීමෙන් සමාධියේ වෝදනා අවස්ථා සය සම්පූර්ණ වන්නේය.

4. ඒකත්වය

ඉමෙහි ජහි යානෙහි පරිසුදුව් විතත්. පරියෝගාත්ම ඒකතාගත්ම හොති. කතමේ තේ එකතා: දාන වෛසසු ගැඹු පටයානෙකතත්ම, සමථ නිමිත්තුපටයානෙකතත්ම, වයලකිණුපටයානෙකතත්ම, වාගාධීමුකානා. සමථ නිමිත්තුපටයානෙකතාක්ව. අධිච්ඡමත්තුකානා. වයලකිණුපටයානෙකතාක්ව විපස්සකානා, නිරෝධුපටයානෙකතාක්ව අරියපුගැලානා.

(පරිස: එනා වර්ග, ආනාජනයකි කරා)

“මේ කරුණු සයෙන් පිරිසිදු වූ සිත ප්‍රභාස්වර වූයේ ඒකත්වයට ගියේ වේ. ඒ ඒකත්වයේ කවරහු ද යන්: දානවස්තු පරිත්‍යාගයාගේ එළඹ සිටීමෙන් වූ ඒකත්වය, සමථ නිමිත්ත එළඹ සිටීමෙන් වූ ඒකත්වය, හංග ලක්ෂණය එළඹ සිටීමෙන් වූ ඒකත්වය, නිරෝධු සිටීමෙන් වූ ඒකත්වය යනුවෙනි.

එවා දානයෙහි අධීමක්තයනට වෙයි. සමථ නිමිත්ත එළඹ සිටීමෙන් වූ ඒකත්වය සමාධි වැඩිමෙහි යෙදුනවුන් හට වෙයි. හංග ලක්ෂණය එළඹ සිටීමෙන් වූ ඒකත්වය විදුරුණා භාවනාවේ යෙදෙන්නවුන් හට වෙයි. නිරෝධු සිටීමෙන් වූ ඒකත්වය ආරය පුද්ගලයන් හට වෙයි.”

මෙහි සඳහන් පළමුවන ඒකත්වය නම් සමාධිය මයි. එය මෙහි ඒ ඒ පුද්ගලයන් හට ඒ ඒ අවස්ථාවන්හි දී ලැබෙන හැරියට සතර ආකාරයකින්

වන බව සඳහන් වෙයි. එයින්, දානවස්තු පරිත්‍යාගයෙන් පසු එය ගැන සිත යෙද්වීමෙන් පහළ වන සමාධියට සමාන ව වෙනත් පින්කම්වලට සිත යොදාවාලීමේ දී ද මේ සමාධිය පහළ වෙයි. තමා රක්නා ගිලය ආවර්ෂනා කිරීමෙහි දී ද මෙය පහළ වනු ඇත.

දෙවන ඒකත්වය නම්, ලොකික මහද්ගත ධ්‍යාහයන් ලබා ගැනීමට උපකාර වූ සමාධියයි. මෙයට ම අර්ථනා සමාධිය කියාත් ව්‍යවහාර වෙයි. ප්‍රථම ධ්‍යානාදී රැජාවවර ධ්‍යාන පසන්, ආකාසානක්ද්වායතනාදී අරැජාවවර ධ්‍යාන සතරත් මෙයට ඇතුළත් වෙයි.

තුන්වන ඒකත්වය නම්, වයලකුණුපට්ටියානෙකක් යන්නෙන් හැඳින්වන විදුරුණනාවේ දී සංස්කාරයන් සම්මර්ණය කිරීමෙන් පහළ වන සමාධියයි. වෙනම කළ සමඟ භාවනාවකින් සිතෙහි සමාධියක් ඇති කර නො ගෙන ම, ගුද්ධ විදුරුණනාව කරන්නා වූ යෝගාවවරයා එක්තරා සංස්කාර කොටසකට තමාගේ සිත යොදාලයි, මෙනෙහි කිරීම පවත්වයි. එය නොනවත්වා කර ගෙන යයි. ඔහුට පහළ වන්නේ මේ ඒකත්වයයි, මේ සමාධියයි. අන්තිමයේ දී මේ සමාධිය ද අර්ථනා සමාධිය මෙන් ම ගක්තිමත් සමාධියක් වනු ඇත.

යෝගාවවරයා මේ කියන සමාධියෙන් යුතු ව සංස්කාරයන් මෙනෙහි කරන විට, විදුරුණනා යානයේ දියුණුවට පත් වන්නාහ. එයින් යම් අවස්ථාවක දී ලෝකෝත්තර මාරුගයානය ලැබේ නම්, එකල ඒ මාරුග සිත ප්‍රථම ධ්‍යානාදීයෙහි වූ ඒක්තර අංග සමතාවකින් ධ්‍යාන නාමය ද ලබන බව දතු යුතුය. ලෝකෝත්තර ධ්‍යාන නාමයෙන් භූත්වනු ලබන්නේ මේවා ය.

සතරවනු ව සඳහන් වනුයේ ආරයයන් වහන්සේලාගේ එල සමාපත්ති අවස්ථාවේ දී ලැබෙන සමාධියයි. නිරෝධිය එළඹ සිටීමෙන් වූ ඒකත්වය (නිරෝධිපට්ටියානෙකක්) යයි සඳහන් කළේ, එය නිවන අරමුණු කොට ගෙන පවත්නා හෙයිනි. ආරයයන් වහන්සේලා යම් සේතාපත්ති ආදී මාරුග සිතක් ලැබුවාදු නම්, සමාපත්තියට සමවැදිමේ දී එහි එල සිත යළිත් උපද්‍යා ගෙන නිවත් සුවය තැවත තැවතත් විදිමින් වාසය කරන්නාහ. මෙය ආරයයන් වහන්සේලාගේ නියත වාරිතුයයි.

මෙහි දී විශේෂයෙන් සැලකිය යුතු කරුණක් නම්; විදුරුණා හාවනා මනසිකාරයේ යෙදෙන යෝගාවච්චරයන් විසින් යම්කිසි සමඟ කර්මස්ථානයකින් උපවාර සමාධියක් හෝ අර්ථණා සමාධියක් හෝ උපද්‍රවා ගෙන එහි යෙදෙනෙන් පහසුවෙන් ප්‍රතිඵල සාදා ගත හැකි බවය. එසේ නැති ව ගුද්ධ විදුරුණාවේ යෙදෙමින් හාවනා මනසිකාරය පවත්වන්නා ආරම්භයේ පටන් ම බලවත් වීරයයක් යොදා අතරක කඩ නො කොට ප්‍රතිඵල ලැබෙන තාක් නො නවත්වා එහි යෙදිය යුතුය. කාය - ජීවිත දෙකෙහි අපේක්ෂාව හැර දමා එහි යෙදිය යුතුය.





යෝගාචාර ජීවිතය

යෝගාචාර ජීවිතය යනු මෙතෙකුදී වටිනාකම කියා නිම කළ නොහැකි අන්දමේ උසස් ජීවිතයකි. ලොවෙහි නොයෙක් විධියේ විස්මයපතනක ජීවිත ඇත. එහෙත් යෝගාචාර ජීවිතය තරම් විස්මයපතනක ජීවිතයක් තවත් නැත. ඒ ගැන සිතා යෝගාචාරයා සතුවූ විය යුතුය. ඒ ජීවිතය ඉතා වටිනා සහ පිරිසිදු වූවකි. ලොවෙහි අනෙක් විස්මයපතනක ජීවිත බාහිර යන්තු සූත්‍ර සමග, බාහිර දේ සමග ක්‍රියා තිබුමකි. යෝගාචාර ජීවිතය සිත්ත් සමග කරන වැඩකි.

ශේෂේයිතම යෝගාචාරයාණන් වහන්සේ නම් බුදුරජාණන් වහන්සේය. යෝගාචාර ජීවිතය ඇරුණෙන්නේ උන්වහන්සේ ගෙනි. බුදු කෙනෙකුන් උපදින්නේ ඉතා කලාතුරකිනි. උන්වහන්සේගේ ධර්මයට සවන් දෙන සියල්ලොම යෝගාචාර ජීවිතයට ඇතුළත් නො වෙති. ඉන් වික දෙනාකු පමණි ඒ ජීවිතයට එක් වන්නේ. තමා ද ඒ හාගාසම්පතන්හා වික දෙනාගෙන් කෙනෙකුයයි සිතා යෝගාචාරයා සතුවූ විය යුතුය.

බුදුරජාණන් වහන්සේ වදාල ගාන්තිදායක ධර්මය අනුව ක්‍රියා කිරීමෙන් ලැබෙන ගාන්ත වූ ප්‍රතිඵල ගැන සිතිය යුතුය. ශිහිගෙය හැර යන අදහස නම් වූ නෙන්මෙන් වේනාව යම් ද්‍රව්‍යක යෝගාචාරයා තුළ හටගත්තා නම් ඒ විශාල වෙළතසික බලවේගයක් නිසාය. ඒ ගැන යෝගාචාරයා විශේෂයෙන් සිහිපත් කළ යුතුය. ධර්මය ඇසීම නිසා ඇති වන ලොකු වෙළතසික බලවේගයක් - නෙන්මෙන් ශක්තියක් - නිසාය මවිජිය, අඩුදරු, නැ හිතවතුන් හා වස්තුව අතහැර යාමට හැකි වූයේ.² යෝගාචාරයා එම ගක්තිය කඩා නොගත යුතුය.

එක්තර උපමාවකින් මේ කාරණය පැහැදිලි කළ හැකිය. යෝගාචාර ජීවිතයේ අවස්ථා සතරකි:

- i ශිහිගෙයින් නික්මෙන අවස්ථාව,
- ii විවේක ස්ථානයකට වී කරමස්ථානයක වැඩ කරන අවස්ථාව,

- iii එහි දී මූහුණ පාන්නට සිදු වන අනතුරු හා උපදුව,
iv භාවනාවෙන් ප්‍රතිඵල ලබන අවස්ථාව.

ගිහිගෙයින් නික්මීම කටුලැහැබක ගමන් කොට ඉන් නික්ම එම්මහන් ප්‍රදේශයකට යාම වැන්න. ගිහි කම්කටොලු එකම කටුලැහැබක් හෙයිනි. කටුලැහැබින් ඉවත් ව එම්මහන් තැනාකට ගිය මුහුට වග-වළස්, නයි-පාලාව. ආදින්ගෙන් එන උපදුව වලට මූණ පැමුට සිදු වෙයි. භාවනාවේ යෙදෙන අවස්ථාවේ දී විතරකවලින් එන කරදර, සතුන්ගෙන් වන ඒඩා වැඩිය. යෝගාවවරයා ඒ විතරකවලින් ද නිදහස් වේ. භාවනාවේ දී විතරකවලින් නිදහස් වන අවස්ථාව හයානක ප්‍රදේශයක් ඉක්මවා වටිනා ප්‍රදේශයකට යාම වැන්න.

විතරක සහිත සිතට තිගුහ කරගෙන ඒවායින් ජයගත් මේ අවස්ථාවේ දී යෝගාවවරයා දෙස බලන්නෙකුට 'මොහු වටිනා කෙනෙකු' යි සිතේ. එවිට දෙවියන් සහිත ලෝකයා මුහුට වැළුම්-පිදුම් කරන්නට වෙති.

රේලාගට හොඳ ප්‍රදේශයකු'යි සිතාගෙන ගොස් යෝගාවවරයා මඩවගුරක එරෙයි. ලාභ, කිරති, ප්‍රයාසා මඩ වගුරක් වැනිය.³ ඇතැම් කෙනෙක් එහි කරවටක් එරි ගොඩ එන්නට අසමත් වෙති. ඇතැමෙක් එහි මඳක් එරි ගොඩ එති. තවත් කෙනෙක් එහි හයානකම වට්හාගෙන එයින් ඉවත් වෙති

වැළුද්ධි මාර්ගයෙහි යෝගාවවරයෙකුට පැමිණෙන පළිබේද 10ක් සඳහන් වේ.⁴ එහි කිරති පළිබේදයක් සඳහන් නොවේ. එහත් සමහර තැනාක කිරතියන් පළිබේදයක් ලෙස දක්වා ඇති.⁵ ඇතැම් යෝගාවවරයෝ යෝගාවවර ජීවිතය මැද දී ම ලාභ, කිරති, ප්‍රයාසා තමැති මඩවගුරෙහි එරෙත්. එබැවින් ලාභ - සත්කාර ගැන නො සිතිය යුතුය. මේ මඩවගුරෙනුත් බේරි හියහාත් යෝගාවවරයාට බුදුන්වහන්සේ දක්වා වදාල ගාන්ති දායක පරම නිෂ්ටාවට පැමිණිය භැකිය. ඒ නිසා යෝගාවවරයා, 'මේ ලාභ - සත්කාරවලින් මගේ සිත කිලිටි කර නොගෙන වසන්නෙම්'යි අධිෂ්ඨාන කර ගත යුතුය.

යෝගාවචර ජීවිතය වටිනා වූ ද, එමෙන් ම ප්‍රවේෂමෙන් ගත කළ යුතු වූ ද, ජීවිතයකි. මේ වටිනා අදහස් සිහිපත් කර ගතිමින් තම හිත් අලත් කර ගෙන යෝගාවචර ජීවිතය ගෙන යා යුතුය.

විදුරුණනා යාන දියුණු කර ගත යුතු සැරිත්, සජ්‍යත විශුද්ධිය පිළිබඳවත් තේරුම් ගැනීම යෝගාවචරයාට ප්‍රයෝගනවත් වේ. මේ යෝගාවචර ජීවිතය කඩතොලු ඇති නොවන පරිදි ආරක්ෂා කර ගතිමින් ප්‍රවේෂමෙන් ගෙන යා යුතුය. එක් වරක් භෞද අතට ගමන් කළ විත්ත වේගය මැද දී කඩ වුනොත් එහි බලය අපු විය හැකිය. එබැවින් එය කඩාකථ්පල් වන ලෙස කටයුතු නොකොට දියුණුවට පත් කර ගැනීමට තව තවත් දෙධරයය දැඩි කර ගත යුතුය.

පළිබේද තමැති බාධා කරන කරුණු කල් ඇතිව තේරුම් ගෙන තිබීම ද යෝගාවචරයාට ප්‍රයෝගනවත් වේ. ආවාස, කුල, ලාභ, ගණ, යාති, කිත්ති යන පළිබේද සයෙන් මිදෙන්නේ ඒවාට ඇති ඇලුම් - බැලුම් අතහැරිමෙනි. කම්ම, අද්ධාන, ගන්ම යන පළිබේද සිද දමන්නේ ඒවායේ නොයෙදීමෙනි. රෝග පළිබේදය පිළියම් කරවා ගැනීමෙන් තැනි කර ගත යුතුය. එහෙත්, ඒ පිළියම් කළ හැකි අන්දමේ (සාධ්‍ය) රෝග පිළිබඳවය.

පිළියම් කිරීමට අපහසු (ඉස්සාධා) රෝග ද ඇත. රෝගය දුස්සාධා වුවත් අසාධා වුවත් එය නොතකා භාවනා කළ යුතුය. පිනස වැනි යාප්‍ය රෝග යටපත් කරගෙන වැඩ කළ යුතුය. රෝග වලට යටත්ව ජ්වත් විය යුතු නැත. සංසාරයේ අනන්ත කාලයක් රෝගවලට යට වී සිටින්නට ඇත. එබැවින් කයට බෙහෙත් කරන අතර ම සිතට ද බෙහෙත් කිරීමට උත්සාහ ගත යුතුය. එවිට පළිබේද යටපත් කරගෙන භාවනා කළ හැකිය.

පළිබේදයන්ගෙන් සිත ඉවත් කරගෙන යෝගාවචරයා තමාගේ විත්ත වේගය නොනවත්වා ගෙන යා යුතුය. භාවනාව යනු සිතත් සමග කරන සටනකි, සිතෙහි සිටින කෙලෙස් සතුරන් සමග සටනකි. පළමුවෙන් ම කෙලෙස් සතුරන් හැඳින ගත යුතුය. කෙලෙස් සතුරෝ ඔවුනොවුන් සමග සටන් කරන අතර නිකිලෙස් අදහස් සමග ද සටන් කරති.

නිදුසුන්: ආසාව තරහාව සමග සටන් කරයි. රේජ්‍යාව තරහාවට උදව් දෙයි. ලෝහය, මානය හා දිවියීය සමග එකතු වේ. දිවියීය සහ මානය ලෝහයෙන් පටන් ගන්නා නමුත් ඔවුන්වින්ට විරැද්ධිය.

යෝගාවවරයා කෙලපුන්ගේ ස්වභාවය තේරුම් ගත යුතුය. කෙලපු සහුරෝ වංචනිකය හ. ඔවුනු සිතු රවටති. භාවනාව මදක් හරියන විට සතුවක් ඇති වේ. යෝගාවවරයා රවටේ. භාවනාව එහෙයින් පිරිහේ. සතුරා මිතුරු ස්වරූපයෙන් ඉදිරිපත් වීමකි මේ. මෙනෙහි කරන අවස්ථාවේ දී ද, යෝගාවවරයා රවටේ.

නිදුසුන්: 1. දුක් වේදනාවක් මෙනෙහි කරන යෝගාවවරයා දුක් වේදනාව නැති කරන අදහසින් එසේ කළාන් ද්වේෂයට ඉඩ ලැබේ.

2. ප්‍රිය අරමුණක් හමු තු විට යෝගාවවරයා එය මෙනෙහි කරන්නේ තරමක් හෙමින් බැවින්, එයින් ලෝහයට ඉඩ ලැබේ. යම්කිසි අරමුණක් ගෙන භාවනාවේ යෙදී සිටින විට, ‘සිතට පෙනෙන’ එම අරමුණ ප්‍රිය එකක් නම් ආසාවට ඉඩ දීම පිණිස මදක් ප්‍රමාද වී මෙනෙහි කරයි. ඇතැම් විට කොහොත් ම මෙනෙහි නොකරයි. මෙනෙහි නොකිරීමෙන් යෝගාවවරයාට වන පාඩුව ඉතා විශාලය. එය විස්තර කිරීමට වචන නැතු.

එසේ මෙනෙහි නොකළාන් භාවනා මනසිකාරය පිරිහේ. ප්‍රිය අරමුණක් දකින විට ම එය මෙනෙහි කොට ඉවත් කළ යුතුය. නැතහොත් අනතුරු පැමිණේ. ඇතැම් විටක ස්ත්‍රී රුපයක් ඇහේ හැපෙන්නාක් මෙන් සිතට පෙනිය හැකිය. එබදු අවස්ථාවල දී යෝගාවවරයා මෙනෙහි කිරීම අප්‍රමාදව ක්‍රියාත්මක කළ යුතුය. මෙනෙහි කරන විධි දෙකකි:

- භාවනා කරන විට ගබ්දයක් ඇසෙයි. එය නිතර ඇහෙන ගබ්දයක් නම් දෙනුන් වරක් ‘අැහෙනවා’ ‘අැහෙනවා’ යනුවෙන් මෙනෙහි කළ යුතුය.
- භාවනා කරන විට ගබ්දයක් ඇසෙයි. එයින් භාවනාව කඩ කර නොගෙන ගෙන යා හැකි නම් දිගට ම මෙනෙහි නොකළාට වරදක් නැතු.

භාවනාවේ දී හමුවන හැම දෙයක් ම මෙනෙහි කළ යුතුය. ලොකු - කුඩා, නොදා - තරක, හැම දෙයක් ම මෙනෙහි කිරීමට පුරුදු විය යුතුය. සමහර විට දුක් වේදනා අකමැත්තකින් මෙනෙහි කෙරෙයි. එයින් ද්‍රව්‍යයට ඉඩ ලැබෙන බැවින් උපේක්ෂාවෙන් ම මෙනෙහි කළ යුතුය⁷ බුදු පිළිමයක් දැකීමෙන් සතුවක් ඇති වේ. එහෙත් බුදු පිළිමය නිවන නොවේ. නිවන ම අරමුණු කරගෙන හැම දෙයක් ම උපේක්ෂාවෙන් මෙනෙහි කිරීමට පුරුදු විය යුතුය.⁸

විද්‍රෝහනා භාවනාවේ දී 'රුපයක්, රුපයක්' 'ගබිදයක්, ගබිදයක්' 'හිතක්, හිතක්' යනුවෙන් මෙනෙහි කළ යුතුය. 'මිනිහෙක්, මිනිහෙක්' කියා මෙනෙහි නො කළ යුතුය. මෙනෙහි කිරීම සඳහා ගොට වචන සහ පරමාර්ථයට වැටෙන වචන යොදා ගැනීම විද්‍රෝහනාවට උපකාර වේ. මෙනෙහි කිරීම පිළිබඳව පිළිපැදිය යුතු ක්‍රමය යෝගාවචරයා වචනා ගත යුතුය.





සජ්‍යා විශුද්ධිය හා විදුර්ගනා යොහ

1. විශුද්ධි හත

නිවන් දැකීමට උපකාර වන පිරිසිදුවේම් හතකි. සජ්‍යා විශුද්ධි කියන්නේ දී සිතට සම්බන්ධකම ලැබෙන්නේ එයින් හත්වෙනි වූ ක්‍රාණදස්සන විශුද්ධිය සමගය. එය ලෝකේත්තර මාර්ග යුහානයයි. එහෙත් ඒ විශුද්ධිය එක වරටම ලැබේ ගත නොහැකිය. මේ විශුද්ධි හත හේතුවේ වශයෙන් සම්බන්ධව ලැබෙන ධර්ම සමූහයක් වන හෙයිනි. ඒ ක්‍රාණ දස්සන විශුද්ධියට මුළුන් ලැබේ ගත මතා විශුද්ධි සය නම්:

- i. ශිල විශුද්ධිය,
- ii. විත්ත විශුද්ධිය,
- iii. දිවයි විශුද්ධිය,
- iv. කංඛාවිතරණ විශුද්ධිය,
- v. මග්ගාමග්ග ක්‍රාණදස්සන විශුද්ධිය,
- vi. පටිපදා ක්‍රාණදස්සන විශුද්ධිය, යන මේවාය.

මේ විශුද්ධි හතේ දී ම පිරිසිදු බව සැලකිය යුත්තේ එයට විරැද්ධ වූ වැරදි කොටස් ඉවත් කිරීමේ පිළිවෙළ අනුව ය.

එම මෙසේයි: ශිල විශුද්ධියේ දී අදහස් කරනුයේ කයිනුත්, බසිනුත්, දිවී පැවැත්මෙනුත් සිදුවන වැරදි වලින් ඉවත් වීමෙන් ලැබෙන පිරිසිදු බවයි. ඇලීම්, ගැලීම්, හැකිලීම්, ඇවිස්සීම්, හැජ්පීම් ආදිය තිසා සිත වැටෙන්නට ඉඩි නො තබා, ඒවායින් ඉවත් වීමෙන් ලැබෙන පිරිසිදු බව 'විත්ත විශුද්ධි'යයි. වැරදි දිවයිවලින් සිත ඉවත් කිරීමෙන් වන පිරිසිදු බව 'දිවයි විශුද්ධි' යන්නෙන් අදහස් කෙරෙයි.

තමාගේත්, අනුත්ගේත් සංසාර පැවැත්ම පිළිබඳ විවිකිව්‍යාච (සැකය) ඉවත් කිරීමෙන් වන පිරිසිදු බව 'කංඛාවිතරණ විශුද්ධි'යයි. මෙනෙහි කිරීමෙන්, ඕහාසාදියෙහි ඇලෙන්නට සිතට ඉඩ නො තබා එයින් සිත ඉවත් කිරීමෙන් වන පිරිසිදු බව 'මග්ගාමග්ගා ක්‍රාණ දස්සන විශුද්ධි'යයි. ප්‍රතිපත්ති මාර්ගයට බාධක කෙලෙපුන් ඉවත් කිරීමෙන් වන පිරිසිදු බව 'පටිපදා ක්‍රාණ දස්සන විශුද්ධි'යයි. 'ක්‍රාණ දස්සන විශුද්ධිය' යනු ලේකේත්තර මාර්ගයට බාධක කෙලෙස් අනුසයන් සහමුලින් ඉවත් කිරීමෙන් වන පිරිසිදුකමයි.

සප්ත විශුද්ධීන් ගැන එක එල්ලේ පෙළක සඳහන් වන්නේ රථවිතික සූත්‍රයේ පමණි.⁹ සැරිපුත් හිමියන් හා පුණ්‍ය මන්තානිප්‍රත්ත හිමියන් ද අතර මූ සංවාදයක ස්වරුපයෙන් සප්ත විශුද්ධිය පිළිබඳ ප්‍රශ්නය සාකච්ඡා වී ඇතු. 'ඇවැත්ති, ඔබවහන්සේ භාගාවතුන් වහන්සේ වෙත බණ්ඩර වසන සේක් දැ'යි සැරිපුත් හිමියෝ පළමුවෙන් ම මන්තානිප්‍රත්ත හිමියන්ගෙන් විමසුහ. රේට 'එසේය ඇවැත්ති'යි පිළිතුරු ලැබුණු විට, නැවත 'කිමෙක් ද ඇවැත්ති, ශිල විශුද්ධිය සඳහා භාගාවතුන් වහන්සේ වෙත බණ්ඩර වසන සේක් දැ'යි සැරිපුත් හිමියෝ ඇසුහ. රේට මන්තානිප්‍රත්ත හිමියන් දුන් පිළිතුර, 'නැත ඇවැත්ති' යන්නය. 'කිමෙක් ද ඇවැත්ති, විත්ත විශුද්ධිය සඳහා භාගාවතුන් වහන්සේ වෙත බණ්ඩර වසන සේක් දැ'යි සැරිපුත් හිමි ඇසු විට, රේට ද 'නැත ඇවැත්ති' යනුවෙන් මන්තානිප්‍රත්ත හිමියෝ පිළිතුරු දුන්හ.

මේ නයින් ම දිටියී විශුද්ධිය, කංඛාවිතරණ විශුද්ධිය, මග්ගාමග්ග ක්‍රාණ දස්සන විශුද්ධිය, පටිපදා ක්‍රාණ දස්සන විශුද්ධිය හා ක්‍රාණ දස්සන විශුද්ධිය පිළිබඳව ඇසු ප්‍රශ්නවලට ද මන්තානිප්‍රත්ත හිමියන් දුන් පිළිතුර 'නැත, ඇවත්ති' යන්නය. ඒ සංවාදයෙන් හෙළිවන පරිදි මන්තානිප්‍රත්ත හිමියන් භාගාවතුන් වහන්සේ වෙත බණ්ඩර වසන්නේ සත්ත්වන විශුද්ධිය වන ක්‍රාණ දස්සන විශුද්ධිය සඳහා වත් නොව, උපාදාන නැතිව කෙලෙස් නිවීම (අනුපාදා පරිනිබානය්) සඳහාය. අසංඛ්‍ය දාතුව නම් වූ නිරවාණය සඳහා ය.¹⁰

නිවන සඳහා වැඩ කරන්නකු හට ඒ නිවනට ලෙ ම ඇති උපකාරක ධර්මය නම් 'ක්‍රාණ දස්සන විශුද්ධි'යයි. රේ පළමුවෙන් ලැබෙන ගොනුහු ක්‍රාණ අවස්ථාවේ දී ද නිවන දිස්වන නමුත් හරහැටි එය පෙනෙන්නේ

සූජාණ දස්සන විශුද්ධිය අවස්ථාවේ දී ය. සෞඛ්‍යන්, සකාධාගාමී, අනාගාමී සහ අර්හත් යන මාර්ග ඇානයෝ සූජාණ දස්සන විශුද්ධියයි.

ශීල විශුද්ධිය හා විත්ත විශුද්ධිය

මෙයයි ශීල විශුද්ධිය වශයෙන් සැලකෙනුයේ. තේරුම් ගෙන සමාධන් ව රකින සංවර කොටස් සතරකි. තමා සමාධන්ව ගත් ශිෂ්‍යාපදයන් ජීවිතය මෙන් රක ගැනීම, වක්බු ආදි ඉන්දිය දොරටු වලින් කෙලෙසුන් මතුවීමට ඉඩ නොදී ම, දැහැමි දිවි පෙවෙත රක ගැනීම, සහි නුවණීන් යුතුව ජීවිත උපකරණයන් පරිහරණය කිරීම යන මේ සතරයි. මේ සංවර මාර්ග සතරෙන් යුතුව දිවි පවත්වන යෝගාවවරයා හට ඇලීමට හෝ ගැරීමට හෝ දෙයක් ලැබෙන්නේ නැත. මුළු අහසත් පොලොවත් අතර ‘මගේ’ යයි පෙෂාද්ගලිකත්වයක් නැති ව, සැහැල්ල කයකින්, සැනැසිලි සිතකින් දිවි ගෙවන තැනැත්තා යෝගාවවරයාය.

ශීල විශුද්ධිය හා විත්ත විශුද්ධිය ගහක මුල් දෙක වැනිය. සමාධිය තනිකර ලැබිය නො හැකිය. එය ශීලයෙන් යුත්ත විය යුතුය. පැවිද්දනට සතර සංවර ශීලයක් ඇත. ශිහියන් පිළිබඳ ව ශීල විශුද්ධිය යන්නෙන් අදහස් කෙරෙනුයේ කිමෙක්දැයි සන්තති මහාමාත්‍ය, බාහිය වැන්නන්ගේ කරා පුවත් කියවන ඇතැමකු තුළ සැකයක් ඇති විය හැකිය. එහෙත් මෙහිදී නිගමනය කළ යුත්තේ තැම අන්තර්හ හට ම තම තමන්ගේ ප්‍රමාණයේ හැරියට තිවන් පිණිස පිරිනැමුණු ශීලයක් අවශ්‍ය බවය.¹¹ උපතිගු සම්පන්න, පාරමි පිරිණු, දියුණු ගුද්ධාදී ඉන්දියයන් ඇති පුද්ගලයෝ ලෙසෙක්තර මාර්ග එල ලාභයට පෙර බණ අසන අතර ම අධිෂ්ඨානයෙන් තම ශීල විශුද්ධිය සම්පූර්ණ කර ගනිති. සාමාන්‍යයෙන් ශිහියාගේ ශීලය හැරියට සළකන්නේ නිත්‍ය ශීලය වූ පක්ව ශීලයත්, ආර්ථි අඡ්යිමක ශීලයත්, දැඟ ශීලය හා උපෝසථ්‍ය වශයෙන් සමාධන්ව රකින අජ්වාග ශීලයත් ය.

මාර්ග එලයන් ලබන්නා වූ අවස්ථාවේ දී පැවිද්දන්ගේ හා ශිහියන්ගේ ඉන්දිය සංවර ශීලය සමාන විය යුතුය. නොයෙක් විධියේ ආංශාවන්ගෙන්, තොකු කුඩා වූ ගැරීම්වලින්, ඉතා සියම් වූ මුලාවීම්වලින්, වෙන් වන පරිදි ඒ ඒ ඉන්දිය දොරටු සතියෙන් සංවර කර ගැනීම ඉන්දිය සංවර ශීලයයි.

මූලාච යනු මෝහයයි, අවිද්‍යාවයි. සාමාන්‍යයෙන් මූලාච තේරුම් කර ගැනීම අපහසුය. එහෙත් සදාරට හමු වන හැම අරමුණක් ම සතියෙන් යුත්ත ව මෙනෙහි කිරීමෙන් ඒ මූලාචෙන් නිදහස් විය හැකිය. දතු යුතු දේ නො දැනීමත්, එය ම වැරදි ලෙස දැනීමත් දෙක ම මෝහයයි.¹²

සිලයෙහි ස්ථීර ව පිහිටීමට සිලය ඩරිභැරී තේරුම් ගත යුතුය. සිලය යනු කුමක් ද, එහි අර්ථය කුමක් ද, එහි ස්වභාවය (ලක්ඩිණ), කෘත්‍යාය (රස), වැටහෙන ආකාරය (පවුපවිෂාන) සහ උපකාරක ධර්ම හෙවත් ආසන්න කාරණය (පදධියාන) කවරේ ද, එහි ප්‍ර්‍රහේද කවරේ ද, ඒ සිලය පිළිබඳ ව කිලිටි විම (සංකිලේස්) හා පිරිසිදු බව (වොදාන) යනු කුමක් ද යන කරුණු ද දැන ගත යුතුය.¹³

සාමාන්‍යයෙන් ලත්ජාව සහ හය (හිරි, ඔක්කයා) යන පදධියාන කරුණු පෙරදැරී කර ගෙන සිල් රකින නමුත් තුවනැත්තා නිවන ම ප්‍රාර්ථනා කර ගෙන සිල් රකියි. සුඩාන සංවරෙ පක්ෂකා සිලමය ක්‍රාණ¹⁴ 'අසා තේරුම් ගෙන කායික හා වාවසික වැරදිවලින් වැළකීම (කායික හා වාවසික සංවරය) සිලමය ඇශානයයි.....'

සිලයෙහි තත්ත්ව

- එනම්; i. පුරුෂ්ජන සිලය,
- ii. කලුයාණ පුරුෂ්ජන සිලය,
- iii. සෙබ සිලය,
- iv. අසෙබ සිලය (පටිජ්පස්සද්ධී පාරිසුද්ධී සිලය), යනුවෙති.

මින් භතරවැන්න කෙලෙසුන් සංසිද්ධීමෙන් බුදු, පසේබුදු, මහරභතන් වහන්සේලාට ස්වභාවයෙන් ලැබෙන සිලයයි. සතර සංවර සිලය තේරුම් ගෙන හිරි, ඔත්ප්‍රේ හා නිවන් අදහස පෙරදැරී කරගෙන දිවී පුදා සිල් රකිය යුතුය. කායික සංවරයෙන් මානසික සංවරයට මග සැලැස්. මානසික සංවරය යනු වින්ත විශුද්ධීයයි.

දිටියි විශුද්ධීය හා කංඩා විතරණ විශුද්ධීය

මේ දෙක විදුරුණනා ඇශාන වලට පදනමක්, ප්‍රතිජ්‍යාවක් ලෙස සැලකේ. ඉහත කි සිල විශුද්ධී - වින්ත විශුද්ධී මූල් දෙකෙන් ඔසවා තබාගෙන ඇති

පදනමකි දිවියි විශුද්ධිය හා කංඩා විතරණ විශුද්ධිය. මූද්ධ කාලය වන විට ලෝකයේ විවිධ දාෂ්ටී පහළ වී තිබුණි. ආත්ම වාදය, රේෂ්වර නිර්මාණ වාදය, අභේතු - අප්‍රත්‍යා වාදය ආදි වශයෙනි. සතර මං සන්ධියකට පැමිණියකු තුළ ඇති වන සැකය මෙන් විවිකිවිජාව පැන තහින අතර, දිවියියෙන් එය තහවුරු කෙරෙයි (එතැනා ම තවතා තබා ගනියි).

මග්ගාමග්ග කුදානු දස්සන විශුද්ධිය

'මෙය නියම මාර්ගයයි, මෙය අනියම මාර්ගයයි' යන්න තේරුම් ගැනීම මග්ගාමග්ග කුදානු දස්සන විශුද්ධියයි.

පටිපථ කුදානු දස්සන විශුද්ධිය

යාන ඔකින් මේ විශුද්ධිය පසු කිරීමෙනි මාර්ග යාන ලැබෙන්නේ. මේ වන විට විදුරුණාව මූල් බැස ඇතත්, සම්පූර්ණ විදුරුණාව ඇරැණිනුයේ මෙහි දිය.

උදයබිබානුපස්සනා කුදානු, භංගානුපස්සනා කුදානු, භයනුපටියානා කුදානු, ආදීනවානුපස්සනා කුදානු, තිකිබිඳානුපස්සනා කුදානු, මුක්ද්විඩුකම්පනා කුදානු, පරිසංඛානුපස්සනා කුදානු, සංඛාරුමේක්ඩා කුදානු, යන යාන අවත්, නව වැනි සවිචානුලෝමික කුදානුයන් (අනුලෝම කුදානුය) පටිපදා කුදානු දස්සන විශුද්ධියට ඇතුළත් වේ.

නාම රුප පරිවිශේද කුදානුය, පවිචය පරිග්ගහ කුදානුය සහ සම්මස්සන කුදානුය විදුරුණා යානයට උපකාර වන ආරම්භක වැඩ පිළිවෙළයි. කුදාත පරිකුදා වශයෙන් ධර්මයන්ගේ පොදුගලික ලක්ෂණය මෙහි දී වැටහේ. උදයබිබා කුදානුය හොඳ විදුරුණාවකි. එහි දී අනිත්‍ය, දුක්ඛී, අනාත්ම වශයෙන් 'තීරණ පරිකුද්කුව' සම්පූර්ණ වේ. මෙය ධර්මයන්ගේ පොදු ලක්ෂණය වටහා ගැනීමයි. භංග කුදානුය වඩාත් හොඳ විදුරුණා තත්ත්වයකි. විශේෂ අන්දමකට තදංග වශයෙන් කෙලෙස් කුඩානුනට වන්නේ මෙහි දී ය. මෙය පහාන පරිකුද්කුවය. භංග කුදානුයේ සිට ඉහළට ඇත්තේ පහාන පරිකුද්කුවයි.

මුළින් ම වැටහිය යුත්තේ පවතන ලක්ෂණ නම් වූ ධර්මයන්ගේ පොදුගලික ලක්ෂණයයි.

- පයවි - තද ගතිය (කක්බල ලක්ඛණය),
- ආපො - වැගිරෙන ගතිය,
- තෙතේ - උණුසුම් ගතිය,
- වායෝ - පිම්බෙන ගතිය,
- චිකා - වින්තන ගතිය,
- වෙදනා - වෙදයින ලක්ඛණය, ආදී වශයෙනි.

අනැතුරු ව අනිතා ආදී වශයෙන් මෙනෙහි කිරීමෙන් ධර්ම ස්වභාවය ත්‍රිලක්ෂණයට අනුව තීරණය කෙරයි.

සංස්කාරයන්ගේ යථා තත්ත්වය වසා සිටින අවිද්‍යා පටලය ඉවත් වෙමින් සංස්කාරයන්ගේ තත්ත්වය පැහැදිලි වන විට කෙලස් වලට ඉඩ තැත. කෙලස් ඉවත් වේ. කෙලස් ඉවත් වන්නට වන්නට සිතට හොඳින් ගක්තිය ලැබේ. යොනය දියුණු වන විට සත්තිස් බෝධි පාශ්චික ධර්ම ද සිතට එකතු වේ.

සැඹුණ දස්සන විශුද්ධිය

බොහෝ වාරයක් රත් කොට තලා සාදන ලද රත්තරන් මෙනි කුදාන දස්සන අවස්ථාවේ සිතෙහි තත්ත්වය. සිතට තිවන දකින්නට ලැබෙන විට සියලු කෙලස් අනුසය නැවත ඇති නො වන පරිදි වියලී යයි.

සමට් සමාධිය

ඉහත කි සමාධි වොදාන ධර්ම හයෙන් විත්ත විශුද්ධියක් ඇති වන නමුත් එය සම්පූර්ණ වන්නේ සමාධි උපකාරක ධර්ම සතරන¹⁵ එක් වූ විටය. වොදාන හයෙන් පිරිසිදු වූ සිත බෙලුනසුල වූත්, ඒකත්වගත වූත් සිතකි. විත්ත විශුද්ධිය කීප ආකාරයකින් සිදු වේ. එනම් අර්පණ සමාධියේ දී, උපවාර සමාධියේ දී හා ස්වෘණික සමාධියේ දීත් ය. ස්වෘණික සමාධියේ ද උපවාර සමාධියේ ගක්තියම ඇත. විදුරුණා යොන ලබා ගැනීමට මෙය උපකාර වේ. යට කි කරුණු දහය ම මෙහි ද අඩංගු වන හෙයිනි. මෙය උපවාර නමින් නො හඳුන්වන්නේ ධ්‍යානයකට මුල් නොවන බැවිනි. ධ්‍යානයකට පූර්වභාග වන ප්‍රධාන අවස්ථා නම්: 'පරිකර්ම' 'උපවාර' දෙකයි.¹⁶

ප්‍රථම ධිජ්‍යත

සාමාන්‍ය සිතක් එක වරට ම මහගේගත තත්ත්වයට පමුණුවා ලියනා තැකිය. ඉන්දිය සමතාව (ඒකරස බව) සඳහා කමටහන් අරමුණ බොහෝ වේලාවක් මෙනෙහි කිරීමට සිදු වේ. මේ පරිකර්ම අවස්ථාවයි. මෙතැන දී ඉන්දියයන් සම වූ පසු සිත උපවාරයට වැමේ. උපවාර අවස්ථාවේ දී තීවරණයන්ගේ පෙළසීම නැතු.

උපවාර අවස්ථාවහි අනුක්‍රමයෙන් අරමුණු සහ සිත ඒකත්වයට ලං වේ. අවසානයේ දී සිත අරමුණෙනි කිදා බසි. මේ අර්පණාව නම් වූ ද්‍යාන සිතක පහළ වීමයි. අනතුරුව එම සිත විමසා බලන විට ද්‍යාන අංග එහි තිබෙන බව පෙනේ.

එහෙත් ද්‍යානය ලබා ගත් විට පළමුවෙන්ම එහි ඇතුළත් ද්‍යාන අංග (විතක්, විවාර, පිති, සුඩ, එකාග්‍යතා) විමසිමට තොඟැසිය යුතුය. මුල් වරට මිනින්තු පහක් ද්‍යානයේ සිට ඉන් නැගී සිටීම මැත්ත්වී. එය ද අධිෂ්ථානයක් සහිත ව ම කළ යුතුය.

‘මම මිනින්තු පහක් ප්‍රථම ද්‍යානයට සමවැදී සිට මිනින්තු පහකින් නැගී සිටීම්’ යනුවෙන් අධිෂ්ථාන කොට බොහෝ වාර ගණනක් සිත ද්‍යානයෙන් ඉවත් කර ගැනීමටත් නැවත ද්‍යානයට සම වැදීමටත් පුරුදු විය යුතුය. ද්‍යානය ලබා ගත් සැරීයේ ම දිග වේලාවක් සමවැදී සිටිය හෝ ‘ද්‍යාන නිකන්තිය’ නම් වූ ද්‍යානය පිළිබඳ සීමාන්තික ඇල්ලක් ඇතිවිය හැකි බැවිනි. තවද, යට කි මූලික පුහුණුව සමාජ්‍යන - ව්‍යුහාන වසිතාව (සමවැදීම හා නැගී සිටීම පිළිබඳ මතා පුහුණුව) සකස් කර ගැනීමට ද ඉවහල් වේ. බාහිර අරමුණුවලට සිත යා හැකි බැවින්, ද්‍යානය ගක්තිමත් කර ගැනීම පිණිස හැකි තාක් වාර ගණනක් ද්‍යානයට සමවැදීමින් හා ඉන් නැගෙමින් කාලය ගත කළ යුතුය. භැම විටම අධිෂ්ථානයකින් ම මෙය කළ යුතුය. ද්‍යානයෙහි සිටින මිනින්තු ගණන කුමයෙන් වැඩි කළාට වරදක් නැතු. වාර ගණන නම් කොතොක් ව්‍යවත් කමක් නැතු.

මෙහි දී බලාපොරොන්තු වනුයේ සමාජ්‍යන - ව්‍යුහාන වසිතාවයි. මේ වසි හාවය සම්පූර්ණ වූ ලෙස සලකන්නේ ද්‍යානයේ සිටින හා ඉන්

නැගිටින කාලය පිළිබඳ අධිජ්‍යානය (මිනින්දු ගණන) 'හරියට ම හරි' නිය පසු ය. මෙසේ එම වසිතාව සකස් වූ පසු 'ආච්ඡ්ජන - පව්චවෙක්ඛණ වසිතාව' පුරුදු කළ යුතුය. පළමුව ද්‍රාන අංග වෙනවෙන ම සලකා බැලීම නම් වූ 'ආච්ඡ්ජනයත්', දෙවනු ව, අංගයන්ගේ තත්ත්වය සලකා බැලීම නම් වූ 'පව්චවෙක්ඛණයත්' පුරුදු කළ යුතුය. ද්‍රානයේ සිටිදී ම එහි අංග ප්‍රත්‍යාවේශ්‍යා කළ නොහැකි බැවින්, ඉන් නැගි සිට ද්‍රාන සිත දෙස බැලීය යුතු වේ.

ප්‍රථම ද්‍රාන අවස්ථාවහි දී ප්‍රකට වශයෙන් ද්‍රාන නමින් භැඳීන්වෙනුයේ විතකක, විවාර, පිති, සුඩ, එකගෙතා නම් වූ අංග පහය. එකි අංග පැහැදිලිව නො පෙනේ නම් යළියළින් ද්‍රානයට සමවදිමින්, ඉන් නැගිටිමින් ප්‍රත්‍යාවේශ්‍යා කළ යුතුය.

'විතර්කය' නම් අරමුණට සිත ඇතුළු වීමයි, අරමුණ පිළිබඳ කළේපනාවයි. 'විවාරය' නම් අරමුණෙහි සිත වැඩ කිරීමයි. මෙවායේ වෙනස පිරිසිදු සිතක් ඇති මෙම අවස්ථාවහි දී නොදින් පෙනෙන්නට වේ. පිති, සුඩ, එකග්ගතා යන අංග වඩාත් පැහැදිලිව වැටහේ.

මේ කොටස් පහ අනුලෝද්ම - ප්‍රතිලෝද්ම වශයෙන් කීප වරක් සිත යොදා තේරුම් ගැනීමත්, එවායේ තත්ත්වය පිරික්සා බැලීමන් අවශ්‍යයය. ආච්ඡ්ජන - පව්චවෙක්ඛණ වසිතාව සකස් වන්නේ එමගිනි. සමාප්‍රාන - ව්‍යව්‍යාන යන කරුණු ද මේ අනුලෝද්ම - ප්‍රතිලෝද්ම වශයෙන් පිරික්සීමේ දී තවදුරටත් පුහුණු වේ.

ද්‍රාවිතිය ද්‍රානයට බසින ක්‍රමය

මෙසේ ආච්ඡ්ජන - පව්චවෙක්ඛණ වසිතාව පුහුණු කරමින් අංග පිරික්සන අතර ඇතැම් අංග නීවරණයන්ට තුළු දෙන නිසා ඕලාරික වශයෙන් වැටහෙන්නට වෙයි. මෙවා නැති නම් වඩා නොදායි සි හැඟේ. මේ මේ අංග ඇති මේ මේ අංග නැති දෙවන ද්‍රානය මට ලැබේවා සි අධිජ්‍යාන කොට පටිභාග නීමින්තට සිත යොදා භාවනා කළ යුතුය. (අධිජ්‍යානය: විතකක - විවාර යන අංග දෙකින් ඉවත් වූ පිති, සුඩ, එකග්ගතා යන අංග තුනෙන් යුක්ත වූ දෙවැනි ද්‍රානය මට ලැබේවා!)

අැතැම් කෙනෙකුට විතර්කය පමණක් ඕලාරික වශයෙන් වැටහේ. තවත් කෙනෙකුට විතක්ක - විවාර දෙක ම එක විට ඕලාරික වශයෙන් වැටහේ. පෙර ජාති වල හාවනා පළපුරුදේද නිසා ඇති වන මේ වෙනස අනුව, දියාන පිළිබඳව වතුක්කන හා පස්වකන හේදය දක්නා ලැබේ.

මෙසේ දෙවැනි දියානය ලැබෙන්නේ ඒ ඒ පුද්ගලයාගේ අධිෂ්ථානයට අනුවය. අධිෂ්ථානය කළ විට පරිහාග නිමිත්තට තැවත සිත ඇතුළුවෙයි. නිවරණය ඇද ගන්නා විතක්ක - විවාරයන්ගෙන් නිදහස්ව සිත පිරිසිදු වී ඇති නිසා, යෝගාවච්චයාට තමා දෙවැනි දියානය ලබා ඇති බව මෙන් ම එහි ඇතුළත් අංග ද පැහැදිලි ව වැටහේ. පුරුම දියානයේ දී කළාක් මෙන් මෙහි දී ද පස්ව වසීනාවය පුරුදු කළ යුතුය. මෙහිදී එය පහසුවෙන් හා ඉක්මනින් කළ හැකිය.

විපස්සනා සමාධිය

සමාධි - වෝදාන ධර්ම හයෙන් පිරිසිදු වූ සහ සමාධි - උපකාරක ධර්ම හතරෙන් ගක්තිමත් වූ තැනැත්තා සමාධිමත් සිතක් ඇත්තෙකි.

විදුරගතා හාවනාවට සැරසෙනුයේ, වයලකිණුපටියානෙකුණුවූ විපස්සකාන්¹⁷ යන්නෙන් භැගෙන පරිදි මේ අවස්ථාව සුද්ධ විපස්සනායානිකයාට සන්ධි ස්ථානයකි. තම කර්මස්ථාන අරමුණෙන් නාම-රුපය මතු කොට ගෙන හේ දිවිධි විශ්දේෂීය ලබා ගතී.

වෝදාන හය සහ ඉන්දිය දියුණුව පිළිබඳ හතර සහිතව එකත්වයෙන් යුත්ත සිත කර්මස්ථාන අරමුණෙහි පවතින අවස්ථාවේ දී එය ක්‍රියාකාරිත්වය අනුව එකක් නොව කොටසේ දෙකක් බව වැටහේ. එවිට 'මම' යන හැඟීම සහ සත්ත්ව සංඡාව ඉවත් වී බාතු සමුහයක් ලෙස යෝගාවච්චයාට ප්‍රත්‍යාසු වේ. මේ දැනීම ඇති වූයේ අරමුණෙහි සිදුවන්නා වූ වෙනස්කම් අනුව මිස අමුණුවෙන් හිතීමෙන් නොවේ. මෙසේ 'තදාග' වශයෙන් කැඩී හියේ සක්කාය දිවිධිය මුල් කරගත් සකල දාෂ්ධී සමුහයයි.

විදුරගතා යාන සොලුස යනු¹⁸ විදුරගතා හාවනාවේ දී යානය වැඩිමෙන් සිදු වන යානමය ක්‍රියා පද්ධතියකි. යාන පරම්පරාව ඇති වන්නේ ස්ථීර නොවූ සමාධි තත්ත්වයෙන් යුත් සිත කර්මස්ථාන අරමුණෙහි පවත්වන විටය. ශිල විශ්දේෂ,¹⁹ විත්ත විශ්දේෂ, දිවිධි විශ්දේෂ යන මුල් විශ්දේෂ

තුන සම්පූර්ණ වීමෙන් ඇුන දහසයෙන් පලමුවැන්න සූ නාම-රුප පරිවිෂේද ඇුනය ලැබේ.

එහෙත් තවමත් විදුරුණනා යාන ඇති වූයේ තැත. ඒවාට මෙය පාදක වනු පමණි. ඇුන දහසයෙන් පලමුවන ඇුනය ලැබෙනුයේ විශුද්ධි තුනෙන් අන්තිම විශුද්ධියේ දිය. දිටියි විශුද්ධිය තිබෙනුයේ නාම-රුප පරිවිෂේද ඇුනය කුලය. නාම-රුප පරිවිෂේද ඇුනය මෙරිමෙන් දිටියි විශුද්ධිය සම්පූර්ණ වෙයි. ‘අභ්‍යන්තා’, ‘බහිඩා’ සහ ‘අභ්‍යන්ත-බහිඩා’ යනුවෙන් තුන් ආකාරයකින් නාම-රුප පරිවිෂේද ඇුනය මෙරිමට පත් කිරීමෙන් දිටියි විශුද්ධිය සම්පූර්ණ වන්නේය.

සංසාරක පුරුද්ද ඇති ඇතැමකුට ප්‍රත්‍යය සහිත නාම-රුප පරිග්‍රහය (නාම-රුපයන් සැලකීම) ලැබේ. ප්‍රත්‍යය පරිග්‍රහ ඇුනය මෙරිමෙන් කංඛාවිතරණ විශුද්ධිය සම්පූර්ණ වේ. මෙසේ දෙවන ඇුනය ලැබෙන්නේ සිවුවන විශුද්ධිය ඇතුළත දිය. ‘යථාභා ඇුනය’ සහ ‘සම්මාදස්සනය’ යන නමවලින් ද කංඛාවිතරණ විශුද්ධිය හැඳින්වේ. ප්‍රත්‍යය පරිග්‍රහ ඇුනයේ දියේගාවවරයා අංග දහසයකින් යතු පිරිසිදු සිත භාවනා අරමුණෙහි තබා ගෙන සිටියි. අරමුණ කෙසේ ගහක්, ඇටසැකිල්ලක්, පිමිනීම-හැකිලිම (වායෝ-ඡොටියිල් රුපය) හෝ ආනාපානය හෝ විය හැකිය. එවිට ඒ අරමුණ හේතු-තිල වශයෙන් දෙකක් ව වැටහෙන්නට වේ. සාමාන්‍යයෙන්, මුලින් ම හිත යොමු වන්නේ රුප කොටස්වලට ය. නාම කොටස් අරමුණු වන්නේ රේට පසුවය. ඇතුම් විට ඒ දෙක ම එක ම එක විට වැටහේ.²⁰ භාවනා අරමුණ තම සිතට වදින ලෙසක් ද යොගාවවරයාට හැගෙයි.²¹

හිතක් ඇති වීමට හැම විට ම අරමුණක් අවශ්‍ය බවත්, ‘නිකන් හිතක්’ කියා දෙයක් නැති බවත් වැටහේ?²² රුපාරම්මණයක් නිසා වක්වු වික්ද්‍යාණය ඇති වන බවත්, වක්වු සම්විස්සය නිසා වේදනාව, සංඇුච්ච, ලේතනාව හා විත්තය ඇති වන බවත් ඔහුට වැටහේ.

විත්තය රේට හේතුව වේදනාව රේට හේතුව සංඇුච්ච රේට හේතුව ආදි වශයෙන් යුගල යුගල ව අවබෝධ වෙයි.

1. නාමය
2. නාමයේ හේතුව
3. රුපය
4. රුපයේ හේතුව

යනුවෙන් කොටස් හතරක් ලෙස මිස් ‘මමෙක්’ පුද්ගලයෙක් වශයෙන් ඔහුට ඒ අවස්ථාවේ දී තො හැගෙයි. උදරයේ පිම්බීම - හැකිලිම දෙක වායෝ ධාතු රාජියක් බවත් වැටහේ. නැහැය අග හැපෙන පයිච් ධාතුවත්, එට ආස්‍රිතව ඇති ආපේ ධාතුවත්, ස්පර්ශයෙන් ඇතිවන උණුසුම හා සිසිල මගින් තේපේ ධාතුවත් හේ හඳුනා ගනී. කළින් ම සිත නීවරණයන්ගෙන් ඉවත් වී ඇති බැවින් දැන් තුවනාට ඉඩ ලැබේ. හේතුවක් සහිතව ම රුපයන් ඇතිවන බව ඔහුට වැටහේ.

පූර්ව කර්මයක් නිසා මේ උපත ඇති වූ බව දී, එට ත්‍යෝහාවත්, අවිද්‍යාවත්, උපාදානයන් හේතු වූ බව ද, යෝගාවවරයා ප්‍රයාවන්තයෙක් නම් අවබෝධ කරගනියි. දකින දකින සත්‍ය ඉහත කි පරිදී කොටස් සතරක් පමණක් ලෙස ඔහුට හැගේ. ගරීරය ඇතුළත ඇති බොතු බඩවැල් පවා ඇතැමි යෝගාවවරයුට පෙනී යයි.

දිවියේ විශුද්ධියෙන් පසුව ලැබෙන ‘පවිච පරිග්‍රහ ද්‍රාණය’ ‘ධම්මවධීති ද්‍රාණය’ නමින් ද හැඳින්වේ. දිවියේ විශුද්ධිය නිසා දැන් යෝගාවවරයා සත්ත්ව පුද්ගල සංයුත්ව ඉක්මවා සිටියි. මේ අවස්ථාවේ දී ඔහු වඩාත් සැලකිලිමත් ව තම සතිය මෙන් ම සම්පර්ශන්නය ද දියුණු කර ගත යුතුය. හැම ඉරියවිවක දී ම, ක්‍රියාව සහ ක්‍රියාව කිරීමට හිතෙන හිත ද යන දෙකම මෙනෙහි කළ යුතුය. මෙනෙහි කිරීමේ දී පූර්ව විත්තයන් සමග ම මෙනෙහි කළ යුතුය.

නිදසුන්

i. ‘නැගිටින්න හිතෙනවා. නැගිටින්න හිතෙනවා.’

ii. ‘නැගිටිනවා. නැගිටිනවා.’

මෙසේ හේතුව හා එලය වශයෙන් මෙනෙහි කිරීම හේතු - එල සම්බන්ධය වටහා ගැනීමට උපකාර වෙයි. ‘පවිච පරිග්‍රහ’ ද්‍රාණයේ කියවෙන ‘ප්‍රත්‍යාය’ මෙහි ම නිබේ. හිත එලය ලෙසත්, අරමුණ හේතුව ලෙසත් ක්‍රමයෙන් ඔහුට වැටහෙන්නට වේ. ගබ්දයක් නිබෙන නිසයි ඇසීම පිළිබඳ සිතක් (සෝත වික්‍රේද්‍යාණයක්) ඇති වූයේ යනාදී වශයෙනි.

මෙනෙහි කිරීම නොකඩවා කරගෙන යන කළ එය ඉවෝටම කෙරෙන ලෙසක් ද පුහුණු වූ යෝගාවවරයාට හැගේ. අමුත්‍යවෙන් උත්සාහ කොට වැටහිම වැඩි කර ගැනීම අනවශ්‍යය. අරමුණු එන එන හැටියට වටහා ගත යුතුය. උත්සාහයෙන් වටහා ගැනීමට තැන් කිරීමෙහි දී වැටහිමේ ගක්තිය අඩු වන්නේ හිත සමාධි අරමුණෙන් බැහැරට (පිට) යන හෙයිනි. යෝගවවරය සුතමය ද්‍රාණය වැඩි කෙනෙක් නම් ධර්මානුකුලට කළුපනා කොට ඉක්මනින් වටහා ගනියි. සුතමය ද්‍රාණය අඩු යෝගවවරයාගේ වැටහිම සිදුවන්නේ හෙමිනි.

‘ධමමටධීති ද්‍රාණය’ නමින් ද හැදින්වෙන මෙම ‘පවිචය පරිග්ගහ ද්‍රාණය’ පටිසම්භිදා මග්ගයෙහි, ප්‍රත්‍යාය සහ ප්‍රත්‍යාපන්න වගයෙන් නව ආකාරයකට විස්තර කොට ඇත.²³ ඒ පටිච්චසමුප්පාදයට අනුවය. සංස්කාරයන් පිළිබඳ පැවත්ම තේරුම් ගන්නා තුවනු ඇතැම් කෙනෙකුට මූලින් ඇතිවේ. විත්ත විශුද්ධිය ඇතිව යම් සිසි අරමුණක් ගෙන හාවනා කරන විට, ධර්ම වින්තා දියුණු කළ ඇතැම් යෝගාවවරයකුට මේ තුවනු පහළ වේ. එය හැදින්වෙනුයේ ‘සජ්‍යපවිචය නාම-රුප පරිග්ගහ ද්‍රාණය’²⁴ යනුවෙනි. මෙය දියුණු කර ගැනීමෙන් කංඛා විතරණ විශුද්ධිය ලැබේ.

මිනිසා උගත් කමින් වැඩින් ම ඔහුගේ ප්‍රග්න හා සැක ද වැඩිවෙයි. ‘මේ සන්න්වය කොහි සිට ආවේ ද? මොහු යන්නේ කොතැනට ද?’ ආදී වගයෙන් ජීවිතය පිළිබඳ විවිකිව්‍යා ඇති කර ගත් තවුසන් බුද්ධ කාලයේ විසු බව සඳහන් වේ. අහිඳාලාහින් අතර පවා නොයෙකුත් මිථ්‍යා දාෂ්ටී ඇති කර ගත් අය වූහ. අහිඳාලාහි ඇතමකුට තමන්ගේ පෙර ආත්මහාව සීමාසහිත ගණනක් පෙනුණු විට, නොපෙනෙන කොටස පිළිබඳ විවිධ දාෂ්ටී තනා ඉදිරිපත් කළය.²⁵

බාහිර තවුසන්ට නාම-රුප පටිච්චේද ද්‍රාණයක් හෝ කංඛා විතරණ විශුද්ධියක් හෝ නොවේ. ඔවුහු ආත්ම දාෂ්ටීයේ පිහිටා ද්‍රාණ ලබාගත් අය වූහ. හේතු-ලිල සම්බන්ධය මැනවින් හෙළි කොට වදාල උතුමාණෝ බුදුරජාණන් වහන්සේය. කංඛා විතරණ විශුද්ධිය ලැබූ තැනැත්තාට කිලේස වට්ට, කම්ම වට්ට, විපාක වට්ට²⁶ යන ගොඩවල් තුන මැනවින් වැටහේ. එය මේ මේ අයුරින් සිදුවේ යයි සිතා ගැනීමක් නොව, තමාට ම නිසැකව

වැටහෙන දෙයකි. නියම විද්‍රූහනාව²⁷ තව ම සම්පූර්ණ නැති නමුදු කංඩාවිතරණ විශුද්ධිය ඉතා ගක්තිමත් සිතකි. එසේ ම මේ අවස්ථාව එක්තරා සන්ධිස්ථානයකි.

‘වුල්ල සෝතාපන්ත’ තත්ත්වයක් ලෙස හැඳින්වෙන මේ අවස්ථාවට පත් යෝගාවච්චයා තමා ලැබූ ඇළානය තදීග වශයෙන් ප්‍රහාණය කළ විවිකිව්‍යා ආදි කෙලෙස් මලවිලින් කිලිටි කර නොගෙන මරණ මොහොත් වන තෙක් රැක ගෙන සියෙකුගෙන්, මහු දෙවන ආත්ම හාවයේ දී අපායය නොයනු ඇති.²⁸ අහිඳාලාහියකු මේ තත්ත්වය ලැබුවහෙත් ඇතැම් විට ඔහුට හේතු ප්‍රත්‍යා වශයෙන් අතිතාත්මහාවය පවා පෙනී යනු ඇති. ඇතැමකුට ගැරීරය ඇතුළතු ව්‍යාකාරිත්වයත්, ලදරු වියත් පෙනී යයි. අහිඳා නැත්තකු ව්‍යව ද ලේකිය සම්බන්ධ බාහිර ප්‍රශ්න හා සිතිවිලි නොමැතිව, හාවනාවෙහි ම සිත ගිල්වා වසන විට, තම කුඩා අවදිය සහ පෙර හවය පිළිබඳ මතකයනුත් සිහියට නැගේ.

සංසාරය දිග්ගැසෙනුයේ ‘දිටියි’ හා ‘විවිකිව්‍යා’ යන දෙකෙනි.²⁹ දිටියි විශුද්ධිය නිසා දිටියියෙන් අයින් විමෙන් සිත පිරිසිදු වේ. කංඩා විතරණ විශුද්ධිය තිසා විවිකිව්‍යාව ඉවත් විමෙන් සිත පිරිසිදු වේ. මහි දී සිදුවනුයේ තදීග ප්‍රහාණ වශයෙන් දිටියි-විවිකිව්‍යා දෙක ඉවත් වීමති. ඒ ඒ කුසල් සිත් මගින් අකුසල් සිත් පහ කිරීම නම් වූ තදීග ප්‍රහාණය පහනක් දැල්වීමකින් අදුර දුරුලිමක් වුන්නා. සමඟ හාවනාවෙන් කෙරෙන ‘වික්බම්හනප්පහාණය’ රට වඩා බලවත්ය. ඒ මගින් ඇතැම් විට කළුප ගණනක් නීවරණ යටපත් කොට තැබිය ගැනීය. ‘සමුවිශේදප්පහාණය’ යනු මාර්ග ඇළානයෙන් කෙලෙස් මූල් හෙවත් අනුශය නැවත හට නො ගන්නා පරිදි උගුල්ලා දැමීමයි.

ඇතැම් විට ආර්ය පුද්ගලයන්ගේ පිරිහිමක් ගැන සඳහන් වේ. එය සමහරු වරදවා වටහා ගනිති. එයින් කියවෙන්නේ ලැබූ ලේකෝත්තර මාර්ගයෙන් පිරිහිමක් නො ව ඉහළ මාර්ගඳානයක් ලබා ගැනීමෙහි ලා හෝ එල සමාපත්තිය පුහුණු නොකිරීමෙහි ලා හෝ වන ප්‍රමාදය ගැනය.

විද්‍රූහනා හාවනාවෙහි දී දිටියි-විවිකිව්‍යා අනුසය ඉතිරි ව තිබේ. එවා සමුවිශේද වශයෙන් ප්‍රහාණය වන්නේ සෞංච් මාර්ගයෙනි. කෙලෙස්

අනුගෙ මුල් නැවත හට තොගන්නා ලෙස විනාශ කිරීම ලෝකෝත්තර ධර්ම පිළිබඳ විශේෂ ගුණයකි.

හිල, සමාධි, ප්‍රඟා වචන යෝගාවරයා එහි ලා අප්‍රමාදව ක්‍රියා කළ යුත්තේ ගොවියකු කුඩාරහි වැඩි රාශිය වහු වහා (සිසං සිසං ...) ³⁰ කරන්නාක් මෙහි. ‘අද කළ යුතු දේ හෙටට කළ’ තො තැබිය යුතුය.’ හාවනාවට හිඳගත් යෝගාවරයාට පළමුවෙන් කරදර පැමිණෙන්නේ විතරකයයෙනි. දෙවනුව, මහුට පිඩා කරන්නේ වේදනාවය. විතරකය මැබිලිම සඳහා මෙනෙහි කිරීම දියුණු කර ගත යුතුය.

හිත හාවනා අරමුණෙන් පිට පැන යන විට, ‘හිත යනවා, හිත යනවා...’ යනුවෙන් මෙනෙහි කළ යුතුය. මුළු ද්වස ම එසේ තොකඩවා මෙනෙහි කිරීමෙහි යෙදුණහොත් විතරකය බොහෝ දුරට ජය ගත හැකිය. වේදනාව ර්ට වඩා භයානකය. මුල දී විතරකය හා වේදනාව යන දෙක යෝගාවරයාට පිඩා කර ගත් හාවනාව මලක් සකස් වන විට වේදනාව වඩාත් පිඩාකර ලෙස ඔහුට හැගේ. හාවනාව හොඳට සකස් වෙනවා නම්, ර්ට පෙර තිබූ ලොකු වේදනාවක් ජය ගත හැකි වීම අත් දුටු කරුණෙකි.

එබැවින් කාරණය හරිහැටි තේරුම් ගෙන, ‘අැට කැඩී ගියත්, සන්ධි කැඩී ගියත් තො නැගිටිම්’යි අධිජ්‍යාන කර ගත යුතුය.³¹ එවිට මුළු ඇග ම සිහිල් වී, වේදනාව යටපත් වී, බොහෝ වේලාවක්හිද ගෙන සිටිය හැකි වේ. එදා සිට ඔහුට වේදනාවක් නැති ව බොහෝ වේලාවක් ඉදෙන සිටීමේ හැකියාවක් ඇති වේ. ‘මේ සුළු දුක අපාය දුක තරම් පිඩාකාරී තො වේ’යය සිතීමෙන් ද,³² ‘මේ සුළු දුක විදිමෙන් මහත් වූ නිවන් එලය ලං කර ගත හැකිය’යි සිතීමෙන් ද යෝගාවරයා වේදනාව ජය ගැනීමට අවශ්‍ය දෙරුයය ඇති කර ගත යුතුය.

බණ අසන විට රහත් වූ අවස්ථා ධර්මයෙහි සඳහන් වේ. උපනිශ්චය සම්පත්තිය ඇති කෙනකු බලවත් ජන්දයකින්, ධර්ම ගෞරවයකින් බණ අසන්නේ හිද ගෙන සිටීමේ වේදනාව යටපත් කරගෙනය. මහුගේ සිත සමාධිමත් වීමට එය ද උපකාරී වේ.

වේදරුනා හාවනාව කර ගෙන යම්න් සංස්කාර කොටස්හි සිත වැඩි කරන අතරෙහි දී ඔහුට සංස්කාර ස්වභාවය වැටහෙන අන්දමේ සිදුවීම් ද

වේ. හිද ගෙන භාවනා මනසිකාරයේ යෙදෙන විට, මූල ඇග ම කද වේ. (ප්‍රාප්‍යවි ධාතු ස්වභාවය වැටහෙන සැරීය.) හැපෙන තැන් ගිනි ගන්නාක් මෙන් දැනෙයි. (තේතේ ධාතු ස්වභාවයයි) දැන් වැඩිරේ. (ආපේ ධාතු ස්වභාවයයි) ඇග ඇඹිරි යන්නාක් මෙන් දැනෙයි. (වායෝ ධාතුව.) මෙය හරියට සතර මහා භූතයන් ‘අප මෙහි ඉන්නවා’යයි හඩා කියන්නාක් වැන්න. සතර මහා භූතයන්ගේ මේ භාජාව යෝගාවවරයා තේරුම් ගත යුතුය.





විගුද්ධී ක්‍රාණ දස්සන විගුද්ධීය

1. මගේමගේ ක්‍රාණ දස්සන විගුද්ධීය

මගේමගේ ක්‍රාණ දස්සන විගුද්ධීය කරා පැමිණීමේ දී යෝගාවච්චයා විගුද්ධී සතරක් ඉක්මවා ඇති³³ අතර ඔහු ඒ වන විට කංඩා විතරණ විගුද්ධීයන් පිරිසිදු වී ඇත. මෙම අවස්ථාව වන විට ඔහුගේ සමාධිය මුල් අවස්ථාවේ දීට වඩා බොහෝ දුරට දියුණු වී ඇත. මක්නිසාද යන්, සමාධියට බාධක වන දිවිධීය හා විවිකිවිෂාව ඔහු ඉවත් කොට ඇති හෙයිනි. සමාධිය හොඳට මෝරා ඇති ඔහුට දැන් ලොකු විත්ත ගක්තියක් ඇත. නාම - රුප ධර්ම හා ඒවායේ ප්‍රත්‍යායන් ද ඔහුට වැටහේ.

තවත් විශේෂ කාරණයක් ඇත. එනම් නිතර ම ඔහුට පිඩා කළ කරුණු දෙකකින් දැන් පිඩා ඇති තො වීමය. විතරකවලින් කරදර අඩුවීම එකකි. මේ සහනය, තො කඩවා ම මුළු ද්‍රව්‍යෙහි ම හාවනා කරන යෝගාවච්චයා පිළිබඳව ය. දැන් ඔහුට විතරක ඇති වන්නේ ද කළාතුරකිනි. මුල් දී විතරකයක් ආ විට බොහෝ වේලාවක් පැවතුන නමුත් මේ අවස්ථාව වන විට එය වහා මෙනෙහි කොට ඉවත් කර ගැනීමට යෝගාවච්චයා සමත් වේ.

දෙවෙනි කරුණ වනුයේ හිඳ ගෙන සිටීමේ දී ඇති වන දුක් වේදනාවය. මේ අවස්ථාවේ දී එබදු වේදනා බොහෝ අඩුය. වේදනා පැමිණෙන නමුත් ඒවායින් පිඩා නැති ව මෙනෙහි කළ හැකි වීම යෝගාවච්චයට ලොකු අස්ථිසිල්ලක් ගෙන දෙන කරුණෙකි. මෙය විශේෂ ජයග්‍රහණයකි. මේ නිසා යෝගාවච්චයාට හාවනා අරමුණෙහි සිත තබා ගැනීම පහසුය.³⁴ එම ගක්තිය නිසා මේ අවස්ථාවේ දී යෝගාවච්චයා වෙනදාට වඩා හොඳින් මෙනෙහි කිරීම පවත්වයි. කංඩා විතරණ විගුද්ධීය අවසාන වන අවස්ථාවය මේ.

මගේමගේ ක්‍රාණ දස්සන විගුද්ධීය ලැබෙන්නේ උදයබිඛ ක්‍රාණයේ තරුණ අවස්ථාවේ දිය. උදයබිඛ ක්‍රාණයේ මුල් අවස්ථාව කංඩා විතරණ

විගුද්ධියයි. කංඩා විතරණ විගුද්ධිය අවසානයේ සම්මසන ක්‍රාණයත්, සම්මසන ක්‍රාණය අවසානයේ උදයබිඛය ක්‍රාණයත් ඇති වේ. උදයබිඛය ක්‍රාණයේ අවස්ථා දෙකකි:

- i. තරුණ අවස්ථාව,
- ii. බලව (ගක්තීමත්, මේරු) අවස්ථාව.

තරුණ උදයබිඛය ක්‍රාණයේ දී ය මග්ගාමග්ග ක්‍රාණ දස්සන විගුද්ධිය ලැබේනුයේ.³⁵

සම්මසන ක්‍රාණය³⁶ යනු සංස්කාරයන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් මෙනෙහි කිරීමය. සම්මසන ක්‍රාණය දියුණු කර ගෙන යාම සඳහා ඉහත කි කරුණු යෝගාවච්චයට උපකාරවත් වේ. ත්‍රිලක්ෂණය හරි හැරි වටහා ගැනීම සම්මසන ක්‍රාණයේ දී සිදු වේ. මෙම ක්‍රාණය හැමට ම එක ප්‍රමාණයට ම නො ලැබේ. ඇතැමූන්ගේ සම්මරුණනය ප්‍රජාල්ය, විශාලය. ඇතැමකුට පහළ වන්නේ කුඩා සම්මරුණන ක්‍රාණයකි.

නාම - රුප සංස්කාරයන් පිළිබඳ කරුණු සැලකීමේ හැරිහැරියට සම්මසන ක්‍රාණය පවත්වන කාලය ද තෙවි හෝ දික් වේ. සැරුපුන් හිමියන්ගේ සම්මසන ක්‍රාණය බොහෝ ප්‍රදේශයක් තුළ පැතිර පැවතුණි.

බුදුරජාණන් වහන්සේගේ නාම - රුප සංස්කාර සම්මරුණනය දසදහසක් සක්වල සියලු සවේතනික - අවේතනික දේ පිළිබඳ ව පැතිර හිමුණි. සැරුපුන් හිමියන්ගේ සම්මසන ක්‍රාණය මධ්‍ය මණ්ඩලයේ සවේතනික - අවේතනික දේ පිළිබඳව පැවතුණි.

සඩ්ං අහිජෙකුණුයායෝ

සඩ්ං පරිජෙකුණුයායෝ³⁷

යන්නෙන් කියවෙනුයේ ද සම්මරුණනයයි. මෙහි සඩ්ං යන්නෙන් අදහස් කරුණුයේ මුළු ලොව ඇති තාක් සියල්ල නොව පක්ද්වස්කන්ධයට සම්බන්ධ දේය. අව්‍යාච්‍යා, සඩ්ං-සඩ්ං, පඳේස-සඩ්ං යනුවෙන් සඩ්ං ගබදයෙහි ප්‍රජ්ංධ දෙකක් දක්වති. එයින් පඳේස-සඩ්ං යනු සාමාන්‍ය ප්‍රදේශයාට සම්මරුණනය කිරීමට හැකි සිම්ත ප්‍රදේශයයි.

සම්මරුගන කුමය: ය. කිකුත්වී රුපං අතිතානාගතප්‍රවූපෙනා. අජ්ඝ්‍යිනා. වා බහිදු. වා ඕලාරිකං වා සුබුමං වා හිනා. වා පණිතං වා ය. දුර වා සන්නිකේ වා සබඩං රුපං නොතං. මම නොසා'හමස්ම් නා මෙ සො අනා'ති එවමෙතං යථාභුතං. සම්පූද්‍යක්‍රාය පසස්ති, යා කා වී වෙදනා ... පෙ ... යා කා වී සක්‍රාදා ... යෙ කේ වී සංඛාරා ය. කිකුත්වී වික්‍රාණං ...³⁸ දැන් ඔනැ කරනුයේ සාමාන්‍ය යෝගාවවරයා මෙම දේශනා පායය අනුව සම්මරුගන කරන අන්දම තේරුම්-බේරුම් කර ගන්නා සැටිය.

යෝගාවවරයා තම කමටහනට හිත යොදා ගෙන සිටී. කමටහන ආනාපානය හෝ පිම්බිම්-හැකිලීම් හෝ අන් කිසිවක් හෝ විය හැකිය. මේ වන විට යෝගාවවරයාගේ කමටහන සම්මුතිය ඉක්මවා පරමාර්ථ තත්ත්වයට පැමිණ ඇත. කමටහන කෙස්ගහක් තම් එය පයිවී, ආපෝ, තේරෝ, වායෝ, විණ්ණ, ගන්ධ, රස, මිජා වශයෙන් වැටහේ. ආනාපානය ද සපුත්‍ර නාම-රුප ධර්මයන් වැටහෙන තත්ත්වයට පත්ව ඇත. මේ අරමුණට හිත තබා ගෙන සිටින යෝගාවවරයාට ඒවායේ ඇතිවීම හා නැතිවීම පෙනේ. කමටහනට සම්බන්ධ නාම-රුප සංස්කාරයන් රාජ වශයෙන්³⁹ ඉපදෙමින් නැති වෙමින් ගෙවී ගෙවී යන සැටි වර්තමාන වශයෙන් වැටහේ.

අනිචචං බයයෙන්⁴⁰ (සූය වන අර්ථයෙන් අනිත්‍යය) යනුවෙන් කියන ලද පරිදි සංස්කාරයන්ගේ අනිත්‍යතාව වැටහේ. අනිත්‍ය ස්වභාවය වැටහෙන විට දුක්ඛ ස්වභාවය හා ආනාත්ම ස්වභාවය ද වැටහේ. ඒ වැටහීම ද මෙනෙහි කරන විට තව තවත් වැටහේ. මෙය ප්‍රත්‍යාස්‍ය සම්මසන ක්‍රාණයයි. යෝගාවවරයාට ඒ අනුව, අනාගතයේ ද මෙසේ ම ගෙවී ගෙවී යන්නේයයි අන්වය ක්‍රාණ වශයෙන් වැටහේ. අනාගත සංස්කාරයන්ගේ අනිත්‍ය ස්වභාවය වැටහෙන විට එයත් මෙනෙහි කරයි. අතිතයේත් මෙසේ ම වී යයි සැකෙකවින් ඔහුව වැටහේ. කාලනුයට ම අයත් සියලු ම සංස්කාරයන් 'අනිත්‍යය, අනිත්‍යය' කියා වැටහේ. ඒ වැටහීම ද මෙනෙහි කරයි.

අතිතානාගතප්‍රවූපෙනානා. ඔම්මානා. සංඩිජ්‍යා වව්‍යානෙ පක්‍රාදා සම්මසන ක්‍රාණං - 'අතිත අනාගත ප්‍රත්‍යාපනත්වන් (පක්‍රාද්ස්කන්ධ) ධර්මයන් (කළාප වශයෙන්) කැටු කොට නිශ්ච්ය කිරීමේ ප්‍රඥාව සම්මසන ක්‍රාණයයි.'⁴¹

මේ අපුරින් ත්‍රිලක්ෂණයම වැටහේ. 'ගෙවී ගෙවී යන නිසා අනිත්‍යයි: හය නිසා දුක්ඛයි: සාරයක් තැනි නිසා අනාත්මයි' යනුවෙනි. සම්මසන කුදාණ අවස්ථාවේ දී සිනේ ත්‍රියාකාරිත්වය ඉතා වෙශවත්ය.

සම්මසන කුදාණයේ දී අතිත, අනාගත, පව්‍යුල්පන්න යන තුන් ආකාරය වූව ද කෙලෙස් කැඩීමට ප්‍රමාණවත් වේ. තව කොටස් අවක් යුගල භතරක් වශයෙන් දක්වා ඇත. හැමට ම ඒ ඉතිරි කොටස් මෙනෙහි කරන අවස්ථා නො ලැබේ. ඒවා මතා ව වැටහෙනුයේ දියුණු අයට පමණි. කොටස් එකාලසට අයත් ඉතිරි කොටස් නම්:

- i. අජන්ධතා - බහිදායා
- ii. ඕලාරික - සුඩුම
- iii. හින - පණීත
- iv. දුර - සන්තික

වේදනා, සංක්ෂාජා, සංඛාර හා වික්ෂාජාණ පිළිබඳව ද මේ අපුරින් ම වැටහේ. කමටහන් අරමුණේ සිත තබා ගෙන සිරින විට ඒ රුපය පිළිබඳව ද එස්ම වැටහේ. වික්ෂාජාණය පිළිබඳව ද එස් මය. මුලදී එක් වික්ෂාජාණයක් ලෙස සිතා සිටි නමුත් සම්මර්ගනය දියුණු වන විට හිත් දහස් ගණනක්, ගොඩික් වශයෙන් වැටහේ. සිත් ගොඩික් නම් මුලින් ඇති වූ ඒවා තැනි වූ බව වැටහෙන විට සන සංයුත කැඩී අනිත්‍යතාව අවබෝධ වේ. හිතේ ඇති වන වේදනා රාජියක් ලෙස වැටහේ. මෙනෙහි කරන විට වේදනාව සහ ඒ සමග වූ හිත ද තැනි වන බවත්, එස්ස, වේදනා, සංක්ෂාජා, වේතනා, විතත් යන නාම ධර්මයන් (එස්ස, -පංක්ච්චමක-ධම්ම) අනිත්‍ය බවත් ප්‍රකට ව වැටහේ.

පරමාර්ථ ධර්මයන් පිළිබඳව විශේෂ දැනුමක් ඇති අයට සංස්කාර කොටස් සියලුල යට කි එකලෙස් ආකාරයට තම් වශයෙන් කිව හැකිය. අතෙක් අයට සම්මර්ගනය කළ හැකි නමුත් එය විස්තරව කිමට නො හැකිය.

යෝගාවච්චයා සිතිය යුත්තේ තමාගේ පංක්ච්කන්ධය පිළිබඳවය. මේ අවස්ථාවේ ඔහුගේ සිත පවත්තේ කමටහන් අරමුණෙහි පමණක් නොවේ. කමටහන් අරමුණ මුළු සිරුරෙහි ම පැතිරි ඇත. මුළු සිරුරෙහි ම තත්ත්වය

මොහුට වැටහේ. වැටහෙන වැටහෙන දේ මෙනෙහි කරයි. එය සම්මරුගනයයි. තමාගේ ගීරය මෙන්ම අනුත්ගේ ගීර පිළිබඳවත් මේ අන්දමින් ම වැටහේ. තමාගේ සිරුර ඇහැට පෙනෙන්නාක් මෙන් සිතට පෙනේ. අනුත්ගේ සිරුරු ද දකින දකින විට මෙබඳ ම වැටහීමක් ඇති වේ. මේ සම්මසන ක්‍රාණයයි.

ඇතැම් යෝගාවරසිනට තම සිරුරෙහි ඇති දුර්වල ස්වභාවය ද වැටහේ. මාගන්දිය සූත්‍රයෙහි බුදුරජාණන් වහන්සේ මාගන්දිය පරිඛාල්කයාට 'මාගන්දිය, ඔබ ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදෙතොත් තම පක්ෂවස්කන්ධය පිළිබඳ ස්වභාවය තමාට ම වැටහෙනු ඇත. මේ පක්ෂවස්කන්ධය යනු රෝගයක්, කෙලෙස් අස්ථි වැශිරෙන ගෙඩියක්, ඇනුණු උලක්,'⁴² යනාදී වශයෙන් දේශනා කළානු.

මෙයින් ද ඉහත කි සම්මරුගන අවස්ථාව අදහස් කෙරෙයි. දිසනබ සූත්‍රයේ දී එකාලොස් ආකාරයකින් මේ සම්මරුගන ක්‍රමය දේශනා කොට වදාලන.⁴³ ඒ ඒ පුද්ගලයන්ට වැටහෙන පරිදි බුදුරජාණන් වහන්සේ සමහර තැනක වැඩි කොටත් සම්මරුගන ක්‍රමය දැක්වූහ. පරිසම්භිදා මග්ගයෙහි හතුලිස් ආකාරයක් දක්වා ඇත.⁴⁴ මේ හතුලිස් ආකාරයට අනිත්‍යඩී කොටස් අයත් වේ:

අනිත්‍ය ලක්ෂණය - 10

අනාත්ම ලක්ෂණය - 05

දුක්ඛ ලක්ෂණය - 25

යෝගාවවරයා මේ කොටස් අතුරෙන් තමාට වැටහෙන කොටස් පමණක් මෙනෙහි කළ යුතුය. කොටස් සියලුල ම නොවැටුහුණාට වරදක් නැත. වැටහෙන දේ පමණක් මෙනෙහි කිරීම සැශේ.

සම්මසන ක්‍රාණය සම්පූර්ණ වන අවස්ථාව යෝගාවවරයා තෝරුම් ගත යුතුය. මේ සම්මරුගනය දිග්ගැස්සෙනසුළ එකකි. මෙනෙහි කරමින් කාලය ගත කිරීමට සිතේ. ඇතැමැකුට කෙටි කාලයක දී සම්මරුගනය සම්පූර්ණ වේ. තම කමටහනෙන් තම පක්ෂවස්කන්ධයටත්, බාහිර පක්ෂවස්කන්ධවලටත්, අවෙතනික දේවලටත් සම්මරුගනය පැතිරි ගොස්,

තො සිතා ම, ඉබේට ම, ධර්ම ස්වභාවයට අනුව ත්‍රිලක්ෂණය වැටහේ නම්, සෑවිතනික-අවේතනික සියල්ල දාතු කොටස් වශයෙන් වෙන් වෙන්ව වැටහේ නම්,⁴⁵ ඒ අවස්ථාවේ දී සම්මසන ක්‍රාණය සම්පූර්ණ වූ ලෙස සැලකේ.

සම්මසන ක්‍රාණය මෙස් පවතින විට, යෝගාවච්චයා හොඳින් භාවනාවහි යෙදයි. ඔහුට නිඛුත් තැකින් නැගිටින්තට පවා තො සිත්. ඒ බාධා නැතිව බොහෝ වේලාවක් මෙනෙහි කරමින් සිටිය හැකි නිසාය. ඇතැම් විට, බාහිර දේ ගැන මොන ම කළුපනාවක් වත් නැත. මේ අවස්ථාව වන විට සම්මසන ක්‍රාණය දියුණු වීම නිසා ත්‍රිලක්ෂණය හොඳට වැටහේ.

සංස්කාරයන්ගේ ඇති වීම-නැති වීම හොඳට පෙනේ. එක් එක් කොටසක් ඇතිව නැතිවන හැටි පෙනීමෙන් පහත් දැල්ලක්, ජලධාරාවක්, ගබ්දයක් වැනි දෙයක් පවා අංශ වශයෙන්, රාශි වශයෙන් වැටහේ. මේ හැම දෙයක් ම කොටස් වෙන් වෙන් ව වලනයක ස්වරුපයෙන් වැටහේ. පණුවන් ගොඩක් නලියන ලෙසය. අඟුගාඩිකට ගලක් ගැසු විට සියුම් දාතු කොටස් වෙන්ව පෙනෙන්නාක් මෙන්, ගේරය පවා දාතු සුළු වශයෙන් වැටහේ. ඇති වීම හා නැති වීම පෙනෙන මෙම අවස්ථාවහි දී යෝගාවච්චය ප්‍රවේෂම විය යුතුය. සමහර යෝගාවච්චයනට මේ අවස්ථාවහි දී ඇතින් ඇතින් එමියක් පෙනේ. ඇතැම් විට කුටිය කුළ දී ලොකු එමියක් පෙනෙයි. එමි වී ඇතැයි සැකයක් සිතෙයි. මේ ඕහාස නම් වූ විදුරුණනා උපක්ලේශයයි.

එහාසා ක්‍රාණ-පිති පස්සද්ධිප්‍රංශං අධිමොක්කා පෙනෙහා උපට්‍යානං උපක්කා නිකන්ති⁴⁶ යනුවෙන් දක්වන ලද පරිදි තීක්ෂණ යානයක්, දැඩි ප්‍රීතියක්, කයේ සැහැල්ල බවක්, කායික සැපයක්, බලවත් ගුද්ධාවක්, බලවත් උත්සාහයක්, පුදුම අන්දමේ වැටහිමක්, පුදුමාකාර ධර්මාවනේයක් වැනි දෙයක්, උපේක්ෂාවක් සහ නිකන්තිය නම් වූ සියුම් ඇල්මක් ද ඇති වේ. මෙම විපස්සනා උපක්ලේශ දහය ඇති වන අවස්ථාවහි යෝගාවච්චය ප්‍රවේෂම විය යුතුය.

ආලෝකය, ගුද්ධාව, ප්‍රීතිය වැනි දේ සැලකිල්ලෙන් මෙනෙහි කළ යුතුය. බොහෝ දෙනා මෙනෙහි කිරීම අතපසු කරති. ‘මේවා හොඳ දේය’යි

සිතා මෙනෙහි නො කරති. අවසන මෙය විකාරයක් බවට පත් වේ. මෙහිදී ගුරුපැදේශ පිළිපැදිය යුතුය. මේවා බාධක වශයෙන් සලකා අයින් කළ යුතුය. මේ අවස්ථාවෙහි දී අනුහට බණ කීමට තරම් උදෙස්ගයක් ඇති වේ. නවත්වා තබන ලද ව්‍යුතුර පාරක් මූදා හැරියාක් මෙන් ඇති වන එම දැඩි උදෙස්ගය මෙනෙහි කොට ඉවත් කළ යුතුය. මේ උපක්ලේශ තුළ සියුම් ලෙස නිකන්තිය ගැබිව ඇතු. මේ උපක්ලේශ අමාරුගයයි දී, මේවායින් ඉවත් වීම මාරුගයයි ද දැන ගැනීම, මග්ගාමග්ග ක්‍රාන් දස්සන විශුද්ධිය නම්. මෙම විශුද්ධියේ අවසානය බලට උදයබායේ ආරම්භයයි.

විද්‍රෝහනා භාවනාව කරගෙන යන අවස්ථාවෙහි දී ලැබෙන ඇඟ තුන් කොටස ලොකික පරිඥා යනුවෙන් හැඳින්වේ. මෙය ලෝකේක්ත්තර තත්ත්වයට පත් වීමට පෙර යෝගාවවරයා තුළ පහළ වන ලොකික ඇඟයයි. ප්‍රතිවේද නාමය බොහෝ විට ලෝකේක්ත්තර ඇඟවලට ව්‍යවහාර වන නමුත් ඇතැම් තැනක එය ප්‍රත්‍යාස්‍ය ලොකික ඇඟ වලටත් යෙදී ඇත.

ලොකික පරිඥා තුන් කොටස නම්,

1. ක්‍රාන් පරික්‍රානා,

2. තීරණ පරික්‍රානා,

3. පහාන ප රික්‍රානා, යනුයි. මේවා සඳහන් වන්නේ අවස්ථා වශයෙනි.

* නාම-රුප පරිවිෂේෂ ක්‍රාන්යේ පටන් පව්‍ය පරිග්‍රහ ක්‍රාන්ය දක්වා ලැබෙන්නේ ක්‍රාන් පරික්‍රානාවයි. පව්‍ය පරිග්‍රහ ක්‍රාන්යේ පටන් මග්ගාමග්ග ක්‍රාන් දස්සන විශුද්ධිය දක්වා තීරණ පරික්‍රානාවයි. උදයබාය ක්‍රාන්යේ දෙවනි කොටසේ පටන් සංඛ්‍රාමේක්ඛා ඇඟය දක්වා පහාන පරික්‍රානාවයි.

මේ බෙදිල්ල භෞද්‍ය සිත් තබා ගැනීම යෝගාවවරයාට ප්‍රයෝගනවත් වේ. නාම-රුප පරිවිෂේෂ ක්‍රාන්යේ සිට පව්‍ය පරිග්‍රහ ක්‍රාන්ය දක්වාත්, කඩා විතරණ විශුද්ධියේ පටන් මග්ගාමග්ග ක්‍රාන් දස්සන විශුද්ධිය දක්වාත් දැනට කියා දී ඇත. නාම-රුප පරිවිෂේෂ ක්‍රාන්යේ සිට පව්‍ය පරිග්‍රහ ක්‍රාන්ය දක්වා අධිපතිකම් කරන්නේ ක්‍රාන් පරික්‍රානාවයි. ඒ ඒ ධර්ම වලට අයත් පොද්ගලික ලක්ෂණය (පවතන ලක්ෂණ) අවබෝධ කර ගැනීම ක්‍රාන්

පරික්ෂේකුවෙන් සිදුවේ. පයටි: කක්බල ලක්ඛණය (තද ගතිය), රුප: රුප්පත ගතිය ආදී වගයෙනි. එනම් ක්‍රාත මාත්‍ර පරික්ෂාවයි.

ලක්ඛණ, රස, පව්‍යුපටියාන, පද්ධියාන යන ආකාර සතර සතර අතුරෙන් කිහිපයකට අනුව දැන ගැනීම ක්‍රාත පරික්ෂාව සඳහා ප්‍රමාණවත් වේ. පරමාර්ථයන්ට බැස ගැනීමෙන් ධර්මයන්ගේ තත්ත්වය වටහා ගැනීම එයින් සිදුවේ. එය තීරණ පරික්ෂාවට උපකාරී වන්නකි.

කංඩා විතරණ විසුද්ධියේ පටන් මශ්‍යාමග්ග ක්‍රාත දස්සන විශුද්ධිය දක්වා තීරණ පරික්ෂාව අධිපතිකම් කරයි. උදයබිඟේ එක්තරා කොටසක් ද ඊට අයත් වේ. අතිතය, දුක්ඛ, අනාත්ම වගයෙන් ධර්මයන්ගේ 'සාමක්ෂ්‍ය ලක්ඛණය' අවබෝධ කර ගැනෙනුයේ මේ අවස්ථාවේ දිය.

ක්ලේරයන් නියම වගයෙන් තදීග ලෙස ප්‍රහාණය වන්නේ පහාන පරික්ෂාවෙනි. උදයබිඟ ක්‍රාණයේ උපරිම අවස්ථාවේ සිට සංඛ්‍යාලේක්කා අවස්ථාව දක්වා පහාන පරික්ෂාව අධිපතිකම් කරයි. මේ ගැන මත සේදයක් ද ඇත. 'හං ක්‍රාණයේ සිට පහාන පරික්ෂාව පටන් ගනී' යයි ඇත්තමේක් කියති. එහෙත් උදයබිඟ දෙවෙනි කොටසේ දී ම ප්‍රහාණය ඇරුණි. උදයබිඟ ක්‍රාණය ලැබූ තැනැත්තාට ගාස්වත, උච්චේ දාම්ප්‍රේ දෙක ම තදීග වගයෙන් ප්‍රහිණ වේ.⁴⁷ උදයබිඟ ක්‍රාණය කොටස් දෙකකට වැටෙනුයේ මේ කාරණය නිසාය.

කළින් සඳහන් කළ විපස්සනා උපක්ලේග ඇති වනුයේ උදයබිඟයේ මුල් අවස්ථාවහි දි ය. සම්මසන ක්‍රාණයේ පටන් උදයබිඟ ක්‍රාණයේ මුල් අවස්ථාව වන විට යෝගාවරයාට පහසුවෙන් භාවනාවේ යෙදීමේ ගක්තියක් ඇත. හිත භෞද්‍යම තැන්පත්ය. බාහිර විතරක ඉවත් වීමෙන් සිත පිරිසිදුය, ගාන්තය. මේ ගාන්ත ගතිය නිසාත්, බාහිර අරමුණු වලින් පිඩා නැති නිසාත්, විත්ත සන්තානය (සන්තතිය) ඉතා පිරිසිදුය., කෙලෙස් ද අඩුය. රුප සන්තානය ද එමෙන්ම ගාන්තය.

සිතෙහි මේ දියුණුව නිසා ලොකු ආලෝකයක් දිස් වේ. මුලදී ඇතින් ඇතින් ලාම්පු එලියක් වැනි දෙයක් ඔහුට පෙනේ. කුටිය තුළ පහනක් නැතැන් පහනක් ඇත්තාක් මෙන්, ඇස් ඇරගෙන සිටින විට පවා පෙනේ. තම සිරුරෙන් මේ රුම්පිය පිටවන බව ඔහුට භෞදින් වැටහේ. ආවාර්යයන්

වහන්සේ ඔහුට උපදෙස් දී ඇත්තේ දකින හැම දෙයක් ම මෙනෙහි කිරීමටය. එහෙත් යෝගාවවරයා එය නො තකයි. ආචාර්යයන් වහන්සේට මේ කරුණ පෙනී නැතැයි ද, උන්වහන්සේට වැරදි වෙන්තට ඇතැයි ද, තමා දැන් උන්වහන්සේට වඩා භාවනාවෙන් දියුණු යයි ද නිගමනය කොට, ඒ ආලෝකය මෙනෙහි නොකර විදිමින් සිටිය.

මෙබදු තන්හි දී යෝගාවවරයා මුළා නො විය යුතුය. ආචාර්යයන් වහන්සේ දුන් උපදේශය උන්වහන්සේට ලැබුණේ මහරහතන් වහන්සේලාගෙනි. රහතන් වහන්සේලාට එය ලැබුණේ බුදුරජාණන් වහන්සේගෙනි. එබැවින් ඉහත කි ගුරුපදේශය බුදුරජාණන් වහන්සේගෙන් ම ලැබුණු දෙයක් සේ සලකා මෙනෙහි කිරීමෙහි අප්‍රමාදී විය යුතුය.

* ඇුනවන්ත යෝගාවවරයා විසින් සැලකිය යුතු කරුණක් මෙහි ඇත. මහු ද සිතන්නේ මේ එළිය ලෝකෝත්තර තත්ත්වයක ලක්ෂණයක් කියාය. එහෙත් ඒ ආලෝකය පිළිබඳව තමා තුළ ආයාවක් ඇති බව මහුට හැගේ. 'ලෝකෝත්තර තත්ත්වයක් නම් ආසාවක් ඇති විය නො හැකිය'යි නුවණීන් කළුපනා කොට 'මෙය අමාරගය'යි දැන ගෙනා ඔහු ඒ ආලෝකය මෙනෙහි කරයි. එසේ ම 'මෙය මාගේ ආලෝකයය'යි සිතන විට තණ්හාවත්, 'මගේ ආලෝකය බදු දෙයක් ආචාර්යයන් වහන්සේට ද නැතැ'යි සිතීමෙන් මානයන්, 'මෙය ලෝකෝත්තර තත්ත්වයක් ම ය'යි නිගමනය කිරීමෙන් දාජ්‍රීයන් ඇති වන බව දැන ඇුනවන්ත යෝගාවවරයා රට්ටීමකින් තොර ව 'මිහාස' උපක්ලේශය ඉවත් කර ගනියි.

* අනෙක් උපක්ලේශ ගැනද මෙසේ මය. සම්මරුණනය කිරීමේ දියුණු තත්ත්වය නිසා බලවත් ප්‍රිතියක් යෝගාවවරයාට ඇති වේ. මුහුදු රල්ල ගසන්නාක් මෙන් පකිඡනු ප්‍රිතිය හටගනී. අහසේ පුන්නාක් මෙන් ද, පුළුන් කොට්ටුවයක හිද ගත්තාක් මෙන් ද ඔහුට දැනේ. මෙහි දී ද අද්‍ය යෝගාවවරයා රට්ටී. දැක්කා ආලෝකය සම්බන්ධයෙන් කළාක් මෙන් තණ්හා, මාන, දිවිධී වශයෙන් සලකා උපක්ලේශයෙන් නිදහස් වේ.

තුන්වනුව සඳහන් වන විපස්සනා උපක්කෙලේශය පස්සද්ධිය හෙවත් කයේ සහ සිතේ සැහැල්ලු බවයි. මුල දී ද තරමක පස්සද්ධියක් ඔහුට

දැනුණු නමුත් උදයබිඛය ක්‍රාණයේ ආරම්භයේ දී ලැබෙන පස්සදීය ඉතා මහත්ය. ඇතැම් විට අහසේ සිටින්නාක් මෙන් දැනේ. සක්මනේ දී ඉබේ යැවෙන්නාක් මෙන් දැනේ. 'අහසේ සිටින්නේ රහතුන් වහන්සේලා තේදෑ' සි සිතා උතුම් ලොවිතරු ගුණයක් තිසා මෙසේ වේයයි තිගමනය කරන අද්‍ය යෝගාවවරයා රචිතයි. දක්ෂයා ආලෝකය ගැන කළාක් මෙන් ත්‍යූහා, දිවියී, මාන වශයෙන් උපක්ලේශ හඳුනා ගෙන නො රචිතයි.

ඇතැම් විට රත්නතුය කෙරෙහිත්, ආචාර්යයන් වහන්සේ හා කමටහන ගැනත්, බලවත් ගුද්ධාවක් යෝගාවවරයාට ඇති වේ. උදයබිඛයේ මුල් අවස්ථාවෙහි දී ඇති වන මෙම අධිමොක් තත්ත්වයන් බාධක කරුණකි. එය ද නිසි ලෙස මෙනෙහි නො කළ භාවත් දිගින් දිගට යයි. තිතර වැදුම්-පිළුම් කිරීමට ද, බණ කීමට හා නැයන්ට උපදෙස් වශයෙන් ලියුම් යැවීමට ද යෝගාවවරයා පෙළමේ. ගුද්ධාව වැඩි කමින් අඩන්නට ද පටන් ගනියි. අවසානයේ එය විකාරයක් බවට ද පත් වේ. ඇුතවන්ත යෝගාවවරයා මෙහි දී ද ආලෝකය පිළිබඳව කළාක් මෙන් නුවණීන් සලකා උපක්ලේශය හැඳිනගෙන තියම මාර්ගයට බසියි.

හතරවනුව, පෙනෙහි නම් වූ දැඩි විරෝධයක් ඇති වේ. මෙවිට වෙනදා මෙන් නිදිමත නැත. විරෝධයක් ඇති නමුත් හිතෙහි ඇවේස්සීමක් ද නැත. නො තවත්වා බොහෝ වේලාවක් හාවනා කළ හැකිය. එය ද ලේක්ක්තිර ගුණයකුදී රචිතයා ඇද්‍යාය යෝගාවවරයා කාරණය ආචාර්යයන් වහන්සේට නො කියා ම ත්‍යූහා, මාන, දිවියී ඇති කර ගනියි. එවිට ද හාවනාව දිගට ගෙන යා නො හැකිය. කයට සහ සිතට බලවත් සැපයක් (පූඩ්) උදයබිඛය මුල් අවස්ථාවෙහි දී ඇති වේ. කැක්කුම්, වේදනා නැත. මෙහි දී ද අද්‍ය යෝගාවට රචිතයි. නුවණුති යෝගාවවරයා උපක්ලේශ හැඳින ගනිමින් ඉන් නිදහස් වේ. එමෙන් ම බණ පදා, ධර්ම කරුණු වවනයක තේරුම් ආදිය ගැන පූදුම අන්දමේ අවබෝධයක් ඉහත කි අවස්ථාවෙහි දී යෝගාවවරයාට ඇති වේ. හිතන හිතන ධර්ම පද කිසිදාක නැති තරම් ගැඹුරින් වැටහේ. 'මේ පටිසම්භිදාවය' සි ද, 'ලේක්ක්තිර ගුණයකු' සි ද රචිත බණ කීමට උනන්දුවන යෝගාවවරයාගේ හාවනාව පිරිහෙයි. ක්‍රාණ

නම් වූ මේ විපස්සනා උපක්ලේශයට යටින් වූ කණ්ඩාව, මානය හා දැඡ්ටිය නිසි ලෙස තෝරුම් ගෙන නුවණුති යෝගාවචරයා එය අමාර්ගය ලෙස නිගමනය කරයි.

සතිය කිසිම උත්සාහයක් නැතිව ම ලැබෙන බවක් ද යෝගාවචරයට දැනෙයි. යම් කිසිවකට හිත යොදන විට සතිය ඉබෝටම එහි යෙදී ඇති බවක් ද භැගේ. උපයාන නම් වූ මෙම ඉබෝට වැටහෙන ස්වභාවය නිසා, 'මට ලැබේ ඇත්තේ' සතියෙන් සම්පූර්ණ (සතිවෙපුලපකා) රහතන් වහන්සේලාගේ ගුණයක්ය' සිස්තා අද්‍ය යෝගාවචරයා රැවටෙයි. නුවණුති යෝගාවචරයා ඒ අදහසට යටින් වූ කණ්ඩා, දිවිධි, මාන හඳුනාගෙන උපක්ලේශය ඉවත් කර ගනී.

උපෙක්කා නම් වූ විදුරුණනා උපක්ලේශය දෙයාකාරය: විදුරුණනා උපේක්ෂාව හා ආචාර්යනා උපේක්ෂාව යනුවෙනි. උපේක්ෂාව යනු ලොකු මහන්සියක් නැතිව, භාවනා අරමුණෙහි හිතයොදා ගැනීමයි. මෙය වේදනා උපේක්ෂාව නොවේ. සංස්කාරයන් අරමුණු කොට විදුරුණනාවේ යෙදෙන විට වෙනදා මහන්සියක් ගත යුතු වූ තමුත් මේ අවස්ථාවේ දී වතුයක් කරකුවෙන්නාක් මෙන් ඉබෝට ම එය ක්‍රියා කරයි. සිත අරමුණට පනින්නාක් මෙන් පහසුවෙන් මෙනෙහි කෙරෙයි. මෙනෙහි කරන තාක් දේ ප්‍රකටව වැටහේ. එස්ස, වේදනා, සංඛාර ආදිය භැම පැත්තෙන් ම අනිත්‍යාදී ලක්ෂණ සහිතව ආචාර්යනා උපේක්ෂාවෙන් ඉබෝට ම වැටහෙන විට, මෙය ලේක්කාත්තර අවබෝධයක් යයි රැවීම ඉතා පහසුවන අතර අපහසු වන්නේ නො රැවීමය. නුවණුති යෝගාවචරයා මෙහි දී ද විදුරුණනා උපක්ලේශයට යට නො වේ.

නිකන්ති නම් වූ සියුම් උපක්ලේශය භැම උපක්ලේශවලට ම යටින් ඇතේ. ආලෝකය ආදී විසිතුරු දෙයින් අලංකාර වූ විපස්සනාවට සියුම් ඇල්ලක්, කුමැත්තක් ඇති කර ගනිමින් අද්‍ය යෝගාවචරයා කණ්ඩා, මාන, දිවිධි වශයෙන් මූලාවට වැටෙන තමුදු ඇානවන්ත යෝගාවචරයා කරුණු සලකා උපක්ලේශයෙන් මිදෙයි.

මේ අන්දමින් උපක්ලේශවලට යට වී, එහි ම හිත යොදුමින් ගමන් කිරීම මාර්ගය නො වේ. ඒවා ඉවත් කොට නියම විදුරුණනාවට (සලක්කා විවිධ) බැසීම නියම මාර්ගයයි.

මග්ගාමග්ග දස්සන විශුද්ධිය ලැබීමෙන් පසු යෝගාවච්ච ලැබෙන්නේ උදයබිඛය කුදාණයේ දෙවනි (ලලව) අවස්ථාවයි. එකී විශුද්ධිය සම්පූර්ණ වූ පසුය පහාන පරික්ෂාකු අවස්ථාව ඇරෙහිනුයේ.

පවතුවු පනනානා. ඔමමානා. විපරිණාමානු පසසනෙ පක්ෂකුදා උදයබිඛයානු පසසනෙ කුදාණය: ‘ප්‍රත්‍යුප්පන්න වූ ස්කන්ධ ධර්මයන්ගේ විපරිණාම දැකීමෙහි ප්‍රයාව උදයව්‍යානුරුගන ඇානය’යි. මේ උදයබිඛය කුදාණය පිළිබඳ හැඳින්වීමයි. උදයබිඛය කුදාණය මෙනෙහි කිරීමේ දී සංස්කාරයන් අතිත, අනාගත, පවත්වුපන්න යන තුන් ආකාරයෙන් ම මෙනෙහි කළ නමුත් මෙහිදී මෙනෙහි කරනුයේ වර්තමාන වශයෙනි. එසේ කළ යුත්තේ සංස්කාරයන්ගේ ‘විපරිණාමය’ (තිබෙන තත්ත්වය වෙන එකකට හැරීම) දැකීම පිණිසය.

අතිත්‍යතාව පෙණීමට වයලක්ඩණය පෙනිය යුතුය. වයලක්ඩණය පෙනීමට උප්පාදය ද පෙනිය යුතු බව මෙතැනා සඳහන් නැති නමුත් තය ක්‍රමයට අනුව තෝරුම් ගත යුතුය. උදයබිඛය කුදාණයේ දී උප්පාදය හා ගෙවී යාම යන දෙක ම පෙනී ය යුතුය. මේ අවස්ථාවේ දී යෝගාවච්ච හට ඇති වීම හා ගෙවීම තමා යෙදෙන හාවනා අරමුණෙහි දීම පෙනී යයි.

විපස්සනා උපක්ලේෂවලින් පීඩා විදි හයානක අවස්ථාව පසු කොට ඇති නිසා ලොකු විත්තාධිෂ්ථානයකින් මනසිකාරයේ යෙදෙන යෝගාවච්ච තුළක්ෂණය ම ප්‍රකට ව කරුණු සහිත ව අවබෝධ වේ. උදයබිඛය කුදාණයේ මූල් අවස්ථාවෙහි ද එය පෙනුනු නමුත් උපක්ලේෂවලින් වූ පීඩාව නිසා පැහැදිලිව නො වැටුනුයි.

විදුරුගනා කුදාණ විටිය හැඳින්වෙනුයේ උදයබිඛය කුදාණයේ සිටය. ඒ නිසා යෝගාවච්ච විසින් උදයබිඛය කුදාණය පිළිබඳව විශේෂ අවබෝධයක් ඇති කර ගත යුතුය. අතිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ලක්ෂණ ගැන හොඳ අවබෝධයක් ඔහුට තිබිය යුතුය. එවායෙහි;

අතිත්‍ය සහ අතිත්‍ය ලක්ෂණය,

දුක්ඛය සහ දුක්ඛ ලක්ෂණය,

අනාත්මය සහ අනාත්ම ලක්ෂණය, යනුවෙන් එක් එක් කොටසක ප්‍රහේද දෙකකි.

අනිත්‍යය නම් පක්ෂ්වස්කන්ධයය,
දුක්ඛය නම් පක්ෂ්වස්කන්ධයය,
අනාත්මය නම් පක්ෂ්වස්කන්ධයය.
අනිත්‍යය ලක්ෂණය නම් උප්පාද-වය දෙකය.

අනිච්චං බයටෝන

දුක්ඛිං භයටෝන

අනාත්‍යා අසාරකටෝන⁴⁹

'ගෙවි ගෙවි යන නිසා අනිත්‍යය, බිය ගෙන දෙන යන අර්ථයෙන් දුකය, සාරයක් තොමැති බැවින් අනාත්මය' යන මේ ත්‍රිලක්ෂණය පක්ෂ්වස්කන්ධයහි ඇත. විද්‍රූහනාවෙහි යෝගාවච්චරයාගේ බලාපොරාත්තුව විය යුත්තේ මේ ලක්ෂණයන් මතු කර ගැනීමයි. බැඳු බැල්මට මෙය හිතට වද දීමක් ලෙස ද පෙනේ. එහෙත් එයින් ලැබෙන දුර්ගනයෙන් මතු වන සහනය, සැපය ගැන සිතන විට මෙයට වඩා වටිනා දෙයක් තුන් ලොවෙහි ම නැති බව වැටහෙනු ඇත.⁵⁰

අනිත්‍ය ලක්ෂණය සහනයෙන් වැසි ඇත. දුක්ඛි ලක්ෂණය ඉරියව් මාරු කිරීමෙන් වසාගෙන ඇත. අනාත්ම ලක්ෂණය ද සහනයෙන් වැසි ඇත. සන්තතිය බෙදා බැලිය යුතුය. රාජියක් ලෙස වැටහෙන විට අනිත්‍යතාවය ලැබේ. ඉරියව් මාරු තොකර හිඳීමෙන් දුක වැටහේ. සංස්කාරයන් පස්වී, ආපෝ, තේශෝ, වායෝ, එස්ස, වේදනා ආදී වශයෙන් බෙදා බැලීමෙන් අනාත්ම ලක්ෂණය වැටහේ. මේ ලක්ෂණ තුන යෝගාවච්චරයාට මැනවින් ප්‍රකට වන විට හාවනාට භාඳින් කරගෙන යාමට හැකිය.

පටිපදා ක්‍රානු දැස්සන විශුද්ධීය

මග්ගාමග්ග ක්‍රානු දැස්සන විශුද්ධීයෙන් පසුව ලැබෙනුයේ පටිපදා ක්‍රානු දැස්සන විශුද්ධීයයි. එය අවසන් ලොකික විද්‍රූහනා යානයයි. එය ලැබෙනුයේ උදයාබිය ක්‍රානයේ දියුණු අවස්ථාවෙහි දය. එනම්, යෝගාවච්චරයාට ඕහාසාදිය පහළ වූ අවස්ථාවේ එවා පිළිබඳ මූලාව තමාගේ ම උත්සාහයෙන් හෝ උපදෙස් දෙන ආචාරයන් වහන්සේගේ උපදෙස්

මගින් හෝ නැති කර ගෙන, එය අමාර්ගයයයි ඉවත් කොට, මූලාව නැති විමෙන් පිරිසිදු වූ විවිධ පින්න සිත (නියම විද්‍යාගැනීම මාර්ගයට බැස්සා වූ සිත) කමටහන් අරමුණේ තබමින් මෙනෙහි කරගෙන යන විටය. (කමටහන, පිම්බිම-හැකිලීම හෝ ආනාපානය හෝ අන් කිසිවක් හෝ විය හැකිය.)

එවිට කමටහන් අරමුණ, සම්මසන අවස්ථාවේ දී මෙන් ප්‍රකටව වැටහෙන්නට පටන් ගනී. මේ නාම-රුප සංස්කරයන් වැටහෙන අවස්ථාවේ දී, කමටහනට සම්බන්ධ රුප කොටස් එකිනෙක වෙන්වේ වැටහෙන්නට වෙයි. එක පිම්බිමක් ඇතුළත හැකිලීම රාජියක් ද ඇති බව වැටහේ. එසේ ම, ඒ එක එක කොටස අරමුණු කර ගෙන සිතිවිලි රාජියක් ද ඇතිවන බව සිතට පෙනේ. ආනාපාන අරමුණ මෙනෙහි කරන විට, එට සම්බන්ධ වායු කොටස් එකිනෙක වෙන්ව වැටහෙන අතර හිත් රාජියක් ද ඒවා අරමුණු කොට ඉපදෙන බව සිතට පෙනේ.

මෙසේ වෙන් වෙන්ව වැටහෙන විට කර්මස්ථාන අරමුණ වශයෙන් මුළු ගරිරයේ ම හිත ගමන් කරයි. මුළු ගරිරයම ධාතු සුණු ගොඩික් බවට හැගෙයි. වායුවේ පා වී යන දුවිලි ගොඩික් හිරු එලියට විලනය වෙමින් පටතින්නාක් මෙන් රුප ධාතු සුණු ගොඩික් පවතින බව වැටහේ. මේ අවස්ථාවේ වෙන කිසිවකට හිත නො යයි. භාවනාවෙහි හිත තබා ගැනීමට යෝගාවවරයා සමත් වෙයි. රුප කොටස් හා නාම කොටස් රාජි වශයෙන් වැටහෙන විට ඒ වෙන් වූ එක එක කොටසක් ඇති වනු හා නැති වනු පෙනේ. මෙහි දී තවත් කාරණයක් සැලකිය යුතුය. රුපයක් හා නාමයක් පිළිබඳ අවස්ථා තුනක් ඇත. එනම්; i. උප්පාද, ii. ඩිති (පර) සහ iii. හංග (මරණ) යනුවෙනි.

සුළු කාලයක් ඇතුළත දින්, මහ කාලයක් ඇතුළත දී මෙන් ම ඉපදීම, දිරීම හා මරණය සිදු වේ. මේ අවස්ථා තුන අතුරෙන් උප්පාදය හා හංගය වඩා ප්‍රකටය. මැදින්වූ ‘ධිති’ අවස්ථාව එතරම් ප්‍රකට නැත. ‘උප්පාදය’ අනිත්‍යතාවේ මූලය, ‘ධිතිය’ අනිත්‍යතාවයේ මැදය. ‘හංගය’ අනිත්‍යතාවයේ අගය.

අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන තිලක්ෂණය ම යෝගාවවරයාට හොඳව වැටහේ. අනිත්‍යතාව ඇහැටු පෙනෙන්නාක් මෙන් සිතට දැනෙයි. ඇති

වීම, ඇති වීමේ හේතුව, නැති වීම සහ නැති වීමේ හේතුව යන මේ කරුණු සතර පිළිබඳව තැන්පත් වූ සිතට හොඳින් වැටහෙයි. ඒ සමග ඇති වන ක්‍රිඩාණය උද්‍යාඩිය ක්‍රිඩාණයයි. යම් අවස්ථාවක මෙම ක්‍රිඩාණය ප්‍රත්‍යෘෂාව වැටහේ නම්, එහි දී යෝගාවවරයා සැහෙන කාලයක් නැවත්, නැවත නැවතක් එය සලකා බැලිය යුතුය. උද්‍යාඩිය ක්‍රිඩාණය එක්තරා සීමාවකි. එල සමවතට සමවැදුමේ දී පවා මත්තට එය උපකාර වන බැවින් සිය වරක් හෝ දහස් වරක් හෝ තමා ලැඹු උද්‍යාඩිය ක්‍රිඩාණය සලකා බැලීමෙහි වරදක් නැත.

පටිපදා ක්‍රිඩා දස්සන විශුද්ධිය ආරම්භ වන්නේ මෙතැනිනි. 'පටිපදා' යනු 'ප්‍රතිපත්තියය', 'නියම තැනට පැමිණීමය'. ඒ පැමිණීම පිළිබඳ දැනීමේ ක්‍රිඩාණය, ආලේඛය, 'පටිපදා - ක්‍රිඩා දස්සනයනය'යි. ඒ ක්‍රිඩාණයන් පිරිසිදු වීම, එනම්, ක්ලේංසයන් කෙරෙන් වෙන් වීම, 'පටිපදා - ක්‍රිඩා - දස්සන - විශුද්ධිය'යි.

උද්‍යාඩිය ක්‍රිඩාණය දියුණු කරගත් යෝගාවවරයා, නැවත නැවතක් එය පුරුදු කොට කමටහනට සිත යොදයි. එවිට හාවනා අරමුණෙහි උද්‍යාඩිය හොඳින් පෙනෙයි. අත ඔසවන විට, හෙළන විට, පය ඔසවන විට, තබන විට පවා මුල, මැද, අග වශයෙන් ඇති වීම - නැති වීම සිතට පෙනේ. ඇතැම් විට මැද හොඳින් තො පෙනේ. පිමිතිම - හැකිලිම්වල දී ද එසේ මය. ආනාපානයේ දී ආශ්චර්යාස - ප්‍රශ්චර්යන්ගේ පටන් ගැනීම, මැද හා අවසානය පැහැදිලි වේ. සිත වෙනතක තො යයි.

යෝගාවවරයා අරමුණෙහි ම හිත තබා ගෙන මෙනෙහි කර ගෙන යන අතර වික වේලාවකට පසුව මුල හා මැද තො පෙනී අග පමණක් පෙනේ. උදරයේ පිමිතිම මෙනෙහි කරන විට මුල, මැද තො පෙනී අග පමණක් වැටහේ. හැකිලිමෙහි දී ද එසේ මය. එසවීම්, පහත් කිරීම්, ආදියේ දින් මුල හා මැද තො පෙනී අග පමණක් පෙනේ. ආනාපානයේ ඇතුළුවීම්, පිටවීම් තො දැනේ. වෙන දා ආශ්චර්යාස - ප්‍රශ්චර්යාස හැඟෙන තැන (නැහැය අග හෝ උඩු තොල) 'ටක්' 'ටක්' ගා හැඟෙනවා පමණක් ම මිස වෙන අරමුණක් තො දැනේ. මේ අවස්ථාවේ දී යෝගාවවරයා සමහර විට අරමුණ

ප්‍රකට නැතැයි ද, හාවනාව පිරිහි ඇතැයි ද සිතා හාවනාව තවත්වයි. ගුරුවරයකු යටතේ හාවනා කරන යෝගාවවරයා තමාට පැමිණ ඇති දුරුවලකම කියයි. උදා: 'මට හවානාවට රුවීයක් නැහැ. හාවනාව එපා වෙලා'. එවිට ගුරුවරයා එය හාවනාවේ පිරිහිමක් නොව දියුණුවක් බව කරුණු සහිතව මෙසේ පෙන්වා දෙයි:

'කළුන් හාවනා අරමුණ නිමිති වශයෙන් ආකාර සහිතවයි ගෙන තිබුණේ. ආකාරය නම් ආකෘතියයි. ආනාපානය, කෙස්ගහ, ඇගිල්ල ආදි මේ හැම හාවනා අරමුණක් ම ප්‍රයුත්තිය.

දැන් සති සමාධි දෙක දියුණු නිසා ප්‍රයාව ද දියුණුය. දියුණු වූ ප්‍රයාවට නැති නිමිත්ත නැති හැවියට ම වැටහේ. ඒ නිසා කළකිරෙන්නට එපා. ඔය සන සංයාව නැති වන හැරියි' යනුවෙති.

සන සංයාව යනු ක්‍රියා රාජියක්, කටයුතු රාජියක් එකක් වශයෙන් ගැනීමය. සන්තති සනය, සමූහ සනය, කිවිව සනය, ආරමුණ සනය යනුවෙන් සනය සිවි වැදුරුම් ය. විද්‍යාගණ හාවනාව දියුණු අවස්ථාවේ දී සන සංයාව ගිලිහි යයි. ප්‍රමිතිම හා හැකිලීම ද අනුතුමයෙන් නො දැනී යයි. මුළු දී හිඳින ගේරය වැටහුණු තමුන් දැන් එය පවා නො පෙනී යයි. මේ ප්‍රයුත්තිය කැඩින අවස්ථාවයි. මෙහි දී ගුරුපෙදේ අනුව උත්සාහයෙන් වැඩ කළ යුතුය.

සම්මත සම්මුති රාජියක් උඩිය මේනිසා ජ්‍යෙන් වන්නේ. සන සංයාව කැඩින විට සම්මතය ද කැඩී යයි.⁵¹ සංස්කාරයන්ගේ උත්පාදය නො පෙනී හංගය පමණක් පෙනෙන විට යෝගාවවරයාට හංග ක්‍රාණය ඇති වූ ලෙස සැලකේ. රේලුගට නැවත හාවනාව ඇරඹූ ඔහුට, නාම-රුප-සංස්කාරයන් බිඳී බිඳී යනු පෙනේ. දිය බුබුල බිඳෙන්නාක් මෙන් ද, බත් හැඳියක් උතුරන්නාක් මෙන් ද සංස්කාරයන්ගේ බිඳීම වැටහේ. 'සන්තවයෙක්, ප්‍රදේශලයෙක් නැත. සංස්කාරයන් මඟ බිඳී බිඳී යන්නේ' යනුවෙන් ඔහුට වැටහේ.

මේ හංග ක්‍රාණය පවතින විට යෝගාවවරයාට විශේෂ දෙයක් සිදු වේ. හංගය මෙනෙහි කරන පිතත් පෙනේ. එවිට ඒ හිතත් මෙනෙහි කරයි.

මෙසේ යෝගාවචරයා පටිච්පස්සනා නම් වූ බලවත් විපස්සනාවක් ආරම්භ කරයි. අධිච්ඡාක්‍රා විපස්සනා යනුවෙන් හැඳින්වෙනුයේ ද එයයි.⁵² නාම-රුප අරමුණු ප්‍රත්‍යාග්‍යා කර අනතුරුව ඒ ප්‍රත්‍යාග්‍යා කළ හිතන් ප්‍රත්‍යාග්‍යා කරයි. මේ විශේෂ විද්‍රේශනාවක්.

යෝගාවචරයාට බලන බලන, හිතන හිතන හැම දෙයක් ම බිඳෙනු පෙනේ. නාමයන් හා රුපයන් බිඳෙනු පෙනේ. ඒ අවස්ථාවේ ද ඔහුට තමා අනාථ වූ ලෙසක් ද වැටහේ. අල්ල ගෙන සිටි නාම-රුපය බිඳෙන විට පුදුම අන්දමේ සංවේදයක් ඇති වේ. පිහිට කර ගෙන සිටි හැම දෙයක් ම බිඳි බිඳි යන විට, 'කේ පිහිටක්, කේ සරණක්?' යනුවෙන් හයක් ඇති වේ. මෙම 'හයතුපටියාන ක්‍රාණය' (බිය විය යුතු දෙයක් හැටියට සැලකීමේ ක්‍රාණය) පහළ වූ විට තමාට ඇති වූ හය යෝගාවචරයා මෙනෙහි නො කළ නොත්, ඒ හය දිගින් දිගට යයි. එය අවසන් කර ගැනීමට නො හැකි විමෙන් හාවනාව කරගෙන යාමට නො හැකි වේ. එබැවින් මෙහි ද ද මෙනෙහි කිරීම අත්‍යවශ්‍යය.

මුළු සංසාරයම හෙවත් අතිත, අනාගත, වර්තමාන යන තුන් කාලයට අයන් හවතුය ම බිඳෙන බව දැනී හය ක්‍රාණයක් හා ඒ අනුව සංස්කාර ගොඩි ආදිනාව ද වැටහේ. 'මුල පටන් බැගැපත් බව වැටහීම' ආදිනාව වැටහීමයි. 'දින' (බැගැපත්) ලෙස සැලකිය යුතු දේ ආදිනවයි. සංස්කාර ගොඩි කිසිදු ආනිගිංසයක් නො පෙනේ. 'කොටසක් තරකයි, කොටසක් භෞදියි' කියා වෙන් කර ගත නො හැකි තරමට ආදිනාව ගොඩික් පමණක් බව පෙනේ. හයානක කොට්-වලසුන්, තයි-පොලොගුන් හා දාමරික පල් භෞදින් ඉන්නා තැනාකට ගොස් වැටුණු ලෙසක් යෝගාවචරයාට දැනේ.

මේ ආදිනාව ක්‍රාණයයි. එය වැටහෙන විට නිබිඩාව ඇති වේ. 'මේ සංස්කාර කුඩාව වෙනුවෙන් අතිතයේ කොපමණ දුක් ගත්තා ද, අනාගතයේත් කොපමණ දුක් ගත්තට සිදු වනවා දැයි කළකිරීමක් ඔහු තුළ හටගනී. භාග ක්‍රාණයේ සිට නිබිඩාවට එන විට ඒ විපස්සනා බලවත් අවස්ථාවයි. මේ ක්‍රාණ පෙළ එක විට ම වාගේ පහළ වේ. භාග ක්‍රාණය සමගම වාගේ හයතුපටියාන ක්‍රාණයන්, ආදිනාව ක්‍රාණයන්, නිබිඩාවන් ඇති වේ.⁵³ එබැවින් මේ සියල්ලටම 'නිබිඩා' යන වචනය සමඟ විට ව්‍යවහාර වේ. (නිබිඩා

විරුණුත් මෙහි විරුණුත් යන්නෙන් මාර්ගය අදහස් කෙරෙයි.) තියුණු නුවණ ඇති අය ඉතා වේගයෙන් මේ අවස්ථා පසු කරති. හොඳ ගැටී හංග ක්‍රාණය පහළ වූ අවස්ථාවේ දී යෝගාවච්‍රය (ආන වේල හා ගිලන්පස වේල වැරදුනත්) හාවනාව නාතර කර නො තැබිය යුතුය. ඇග නොසොල්ලා ම ක්‍රාණ වතුය කැරකිමට (ක්‍රාණ පහළ වීමට) ඉඩ දිය යුතුය.

පරිපදා ක්‍රාණ දස්සන විශුද්ධියට අයත් ක්‍රාණ පහක් දැනට විස්තර කර ඇත. මේවා අතුරෙන් උද්‍යෝගීය ක්‍රාණය ගැන විශේෂයෙන් උනන්දී විය යුතුය.

නිබිඩා ක්‍රාණය, පරිසමසිදා මගේය ක්‍රාණ මාතාකාවහි ඇතුළත් නොව නමුත්, එම අටුවාවේ සඳහන් වේ. විශුද්ධි මාර්ගයේ ද නිබිඩා ක්‍රාණය සඳහන් වේ. ආදිනව වැටහෙන විට නිබිඩාව ඉඩීට ම ඇති වේ. සංස්කාරයන් පිළිබඳව කළකිරීම ඇතිවීම වගයෙන් පවතින නිබිඩා ක්‍රාණය, යෝගාවච්‍රයකු විසින් අවශ්‍යයෙන් ම දැන සිටිය යුතු ක්‍රාණ විශේෂයකි.

* කළකිරීම ඇති වන්නේ සංස්කාරයන්ගේ ආදිනව පිළිබඳවය. මෙය හාවනා අරමුණුට සම්බන්ධ සංස්කාරයන් පිළිබඳ කළකිරීමකි. මේ ක්‍රාණය හොඳට පවතින විට, තමාගේ පක්ෂවස්කන්ධය මෙන් ම අනුන්ගේ පක්ෂවස්කන්ධයන් ද, සියලු දේ, සියලු ස්ථාන, සියලු හට, යෝනි, ගති, ස්ථීති, සත්ත්වාච්‍ය යන භැමෙකක් ම නිබිඩාවට තුළු දෙන අයුරින් වැටහේ.

විද්‍රෝහනා මූල් අවස්ථාවේ දී වූයේ සතර අපායයන් මිදිමේ අදහස් වුවත්, සංස්කාරයන්ගේ ආදිනව වැටහීමෙන් කළකිරීම ඇති වන විට, අපාය පමණක් නො ව මූල් තුන් ලොව මත් එපා වේ. දෙවිලෝ, බඹිලෝ ආදියෙහි පවා කොතැනක වත් සැනසිල්ලක් දක්නට නැත.

හය සහිතව වැටහෙන නිසාය එසේ වනුයේ. මෙසේ කළකිරීම වැඩි දියුණු වන විට හාවනාව අනවණා නොයෙක් විපරීත අදහස් ද බොහෝ විට ඇති වේ. හාවනාව නාතර කොට අන් තැනාකට යාමට පවා සිතෙයි. උපදෙස් දෙන ගුරුවච්‍රය හා හිතවත් වැඩිහිටියන් පවා එපා වේ.⁵⁴ එබැවින් මෙවැනි විද්‍රෝහනා හාවනාවක යෙදෙන යෝගාවච්‍රය කරමස්ථානාවරයාට හෝ එවැන්තාකු තැකිනම් අන් කිසි වැඩිහිටියකුට

හෝ තමා හාටනාවේ යෙදෙන බව දත්තා තැබීම මැනවී. එසේත් නැතිනම්, එබදු බාධකවලට යට නො වීමට කල් තබා අධිෂ්චිත කර ගත යුතුය.

'.....යථාභ්‍යතක්දානදස්සනුපනිසා නිබැඩා නිබැඩුපනිසා විරාගා විරාභ්‍යපනිසා විමුත්ති.....'⁵⁵ '....නිරවේදය යථාභ්‍යත ක්දාන දරුණනය උපනිගුය කොට ඇත්තේය. විරාගය නිරවේදය උපනිගුය කොට ඇත්තේය.....' යනුවෙන් පෙළෙහි සඳහන් නිබැඩාව සම්පූර්ණයෙන් ම දියුණු වූ නිබැඩාවයි. එය දියුණු වූ විට, විරාග නම් වූ මාරුගයට පැමිණේ. මේ නිබැඩා තත්ත්වයට පැමිණියත්, තවත් ඔබට යා යතුව තිබේ.

මෙයින් පසුව මුද්‍ය්විතුකමුතා ක්දානයයි. සියලු හට, ගති, යෝජිතුන් ලොවෙහි යම් තාක් ඇද්ද, ඒ සියල්ල කෙරෙන් මිදිමේ කැමැත්තක්⁵⁶ යෝගාවචරයාට ඇති වේ. 'කෙලෙස් සහිත මේ සංස්කාරයන්ගෙන් ඉවත් වීමේ කැමැත්තක් ඔහුට ඇති වෙයි.

මුද්‍ය් අවස්ථාවේ දිට වඩා වෙනසක් දැන් තිබේ. මෙහි දී යෝගාවචරයා නිතර තමන්ගේ අඩුපාඩුකම් මෙනෙහි කරයි. හාටනා අරමුණෙන් පිට පනියි. මහුව අස්වැසිල්ලක්, සැනුසිල්ලක් තැතැ. පර්යාකයෙන් නැගිට සක්මනාට යයි. නැවත සක්මනෙන් අවශ්‍ය පර්යාකයෙහි හිඳ ගතී. හාටනා ආසනය අනෙක් අතට හරවයි. සිවුර හෝ රෙදී ආදිය හෝ දෙතුන් වරක් නවයි. පිරිකර වෙනස් කිරීමට සිතයි. මිදුල සකස් කිරීමට අදහස් කරයි. අනෙක් අය පවා වෙනස් කිරීමට යයි. එහෙත් හටනාට ද නො තවත්වයි.

මෙහි දී ද යෝගාවචරයා බොහෝ ප්‍රවේෂම විය යුතුය. හාටනාව පිරිහිමට ඉඩ ඇති බැවිති. තමාට ඇති වන මේ විපරිත අදහස් තාට්කාලික බව දැන ගත යුතුය. අවෙලාවක පර්යාකයෙන් නැගිටීමට සිතුනෙනාත්, ඒ සිතිවිල්ල මෙනෙහි කළ යුතුය. රට අවනත නො විය යුතුය. ඉරියවි ආදිය වෙනස් කිරීමට සිතෙන මේ දුර්වල අවස්ථාව පසු වන තෙක් විනාඩි ගණනක්, පැය ගණනක් හෝ දින ගණනක් හෝ තමා 'තදින' සිරීමට අධිෂ්චිත කර ගත යුතුය.

මිට පසුව හොඳින් මෙනෙහි කිරීමට යෝගාවචරයාට ගක්කිය ලැබේ. අධ්‍යාර්ථ මහාවිපස්සනා නම් වූ අනුපස්සනා දහ අවක් ද ඔහුගේ සිතට

වැටහේ. මූල දී ම අනුපස්සනා තුනකි.⁵⁷ රෝ පසු අනුපස්සනා විධි හතකි.⁵⁸ දියුණු වූ සල්ලක්ඩානු ක්‍රියාත්මක දහඅට⁵⁹ ආකාර අනුපස්සනාවක් සහ සත්‍යිස්⁶⁰ ආකාර අනුපස්සනාවක් ද වැටහේ. සල්ලක්ඩානු ක්‍රියාත්මක දියුණු වත් ම, රෝ අරමුණු වූ සිතත් තියුණු වේ. මේ අවස්ථාවෙහි දී යෝගාවවරයාට උච්චතා කරනුයේ පක්ෂීව්‍යපාදානස්කන්ධය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් වටහා ගැනීමයි.

හත් ආකාර, දහඅට ආකාර සහ සත්‍යිස් ආකාර අනුපස්සනා සියල්ල මුලින් කී තු ලක්ෂණයට වැශේ.⁶¹ සමහර අවස්ථාවල දී මේවායින් කිළයක් පමණක් වැටහේ. එක් එක් විපස්සනාවකින්, සිතට සම්බන්ධව පැවති කෙලෙස් රාශිය තදාග වශයෙන් ඉවත් වේ. මූක්ද්වීතුකම්‍යතා ක්‍රියාත්මක ඒ සමග ම වැශේ. 'තිකං ඉදළා බැං තව තවත් විදුරගනා වැඩිය යුතුය'යි උන්දුන්ද වන යෝගාවවරයා තුන, හත, දහඅට, සත්‍යිස් යන ආකාරවලින් මෙනෙහි කිරීම පවත්වයි. මේ මෙනෙහි කිරීමට කියනුයේ 'විදුරගනා පරිසංඛා ක්‍රියාත්මක' හෙවත්, පරිවිපස්සනා (නැවත විදුරගනා කිරීම) කියාය.

පරිසංඛා ක්‍රියාත්මක ලැබෙන අවස්ථාවේ දී විදුරගනාව ඉතා දියුණුය.⁶² 'මෙයින් එහාට තවත් විදුරගනාව දියුණු කිරීමට ඉඩක් නැතැ'යි සිතෙන තරමට ම එය දියුණුය. 'හවයෙන් මිදිමට යමන් කළ යුතු ද, ඒ සියල්ල ම කරන්නෙම්'යි දැකි අධිජ්‍යානයක් යෝගාවවරයාට ඇති වේ.

ඉන්පසු ව ඇති වනුයේ සංඛාරුපෙක්ඩා ක්‍රියාත්මකයි. කෙලෙස් උගුල්වාලීමට කළ යුතු හැම දෙයක් ම කළ හෙයින් තවත් කළ යුතු දෙයක් නැතැයි යන හැරිමෙන් ඇති වන උපේක්ෂාවක් සංඛාරුපෙක්ඩා ක්‍රියාත්මක තිබේ. ඒ ක්‍රියාත්මක පහළ වනුයේ ආත්ම-ආත්මීය වශයෙන් ගුන්‍යතාව වැටහීමෙනි. 'ආත්මයක් නැත, ආත්මයකට අයත් දෙයක් නැත' යන්න තමා පිළිබඳවත්, (අරුධිසා) අනුන් පිළිබඳවත් (ඒහිඳා) වැටහෙන බැවින් සතර ආකාර ගුන්‍යත්වයක් මෙහි ඇත:

- i. තමාගේ ආත්මයක් නැත.
- ii. තමාගේ ආත්මයකට අයත් දේකුත් නැත.
- iii. අනුන්ගේ ආත්මයක් නැත.
- iv. අනුන්ගේ ආත්මයකට අයත් දේකුත් නැත.

මෙසේ වැටහෙන වැටහෙන දේ මෙනෙහි කරමින් ඉදිරියට යන විට, සල්ලක්බණ සිත ඉතා දියුණු විමෙන් සිතෙහි එකතරා තැන්පත් වීමක් හෙවත් නැවති පවත්නා ස්වභාවයක් ඇති වේ.⁶³ සංඛාරුපේක්ඩා අවස්ථාවහි දී, සියලුල ගුණා බව පෙනෙන හෙයින් සංස්කාරයන්ගේ බිඳීම පිළිබඳව හයක් නැත. එසේ ම සම්මුඛනය භාජින් කිරීම සම්බන්ධයෙන් සතුවක් ද ඇති නො වේ.⁶⁴ අමුණු මහන්සියක් නැතිව අරමුණු මෙනෙහි වේ. සිත අරමුණු ඔසවාගෙන සිටින ලෙසක් දැනේ. මඳක් නැමුණු පිශුම පතෙහි වැටුණු දියඩු මෙන් ඇශ්‍රම-ගැටුම ආදී බාහිර අරමුණු දැන් යෝගාවවරයාගේ සිතෙහි නොරදයි.

සංඛාරුපේක්ඩා කුණාණය පරිස්ථා කිරීම වශයෙන් ලෝහ අරමුණක් හෝ ද්වේෂ අරමුණක් හෝ සිතට යෙදුවත්, එය පෙරලි යයි.⁶⁵ තාවකාලිකව තදීග වශයෙන් කෙලෙස් යටපත් වී ඇති නිසා මේ අවස්ථාවහි දී යෝගාවවරයාගේ සිත රහතන් වහන්සේගේ සිත වැනිය. මේ අවස්ථාව දිගටම පවත්වාගත හැකි නම් එය ඉතා අගනේය.

පරිසම්භිදා මගේ කුණාණ මාතිකාවේ සංඛාරුපේක්ඩා කුණාණය හඳුන්වා ඇත්තේ මෙසේය: මූක්දවිතුකම්තා පරිසංඛාසනකිටියනා පක්ෂකුණා සංඛාරුපේක්ඩා කුණාණ. '(ලත්පාදාදිය) මුදාලන්නට කුමති බව ද, ප්‍රත්‍යාවේශ්‍යාව ද, සන්තිවියිනාව ද යන (ත්‍රිවිධ) ප්‍රජාව සංස්කාරෝපේක්ඩා කුණාණය'ය. මේ අනුව, සංඛාරුපේක්ඩාවහි අවස්ථා තුනකි:

- i. මූක්දවිතුකම්තාව,
- ii. පරිසංඛාව,
- iii. සන්තිවියිනාව, යනුවෙනි.

සන්තිවියිනාව සංඛාරුපේක්ඩාවහි විශේෂ ලක්ෂණයකි. කුණාණය 'සන්තාන' වශයෙන් අතරක් නැතිව පැවතීම හෙවත් කුණාණ පෙළක් සමුහ වශයෙන් අතරක් නැතිව පැවතීම එයින් අදහස් කෙරෙයි. කුණාණයෙන් බාහිර මොන ම සිතිවිල්ලක් වත් එහි දී නැත. මේ තත්ත්වය දිගට තබා ගත හැකි නම් අගනේය. මෙතනට පැමිණි යෝගාවවරයාට වෙන ලොකු දෙයක් කිරීමට නැත. සංඛාරුපේක්ඩාව දියුණු වූ විට, එය වුයානාගාමීනි විපස්සනා

යන නාමය ලබයි. වුව්‍යාන (කෙලසුන්ගෙන් නැඟී සිටීම) යනු ලෝකයේත්තර මාර්ගයයි. කෙලසුන් කෙරෙන් නැඟී සිටීමට කටයුතු කරන විපස්සනාව, වුව්‍යාන ගාමිනී විපස්සනා නමි.

අැතැමකුට බලවත් ප්‍රාර්ථනා තිසා සංඛාරුපෙක්ඩාවෙන් එහාට යා නො හැකිය.“ බලවත් ප්‍රාර්ථනා ඇති-නැති බව දැන ගන්නේ ද මේ අවස්ථාවෙහි දිය. සමහර විට යෝගවලරයාට ම තමාගේ බලවත් ප්‍රාර්ථනයක් ඇති බව මේ අවස්ථාවෙහි දී වැටහේ.

එහෙත් බෝධිසත්ත්වයකුට, පසේ බුදු බව හෝ ග්‍රාවක බෝධිය හෝ පතන්නාකුට වුව ද සංඛාරුපෙක්ඩා ක්‍රාණය ප්‍රාදා පාරමිතා වශයෙන් සිටී. ක්‍රාණයේ දියුණු තත්ත්වය ගැන සලකන විට සංඛාරුපෙක්ඩාව සුළු ප්‍රාත්‍යන්ත්වයක් නො වේ.

සංඛාරුපෙක්ඩාවෙන් පසුව ඇත්තේ අනුලෝච්‍ය ක්‍රාණයයි. මෙහි දී යෝගවලරයාට අමුතුවෙන් කළ යුතු භාවනාවක් නැත. මූල් විද්‍රෝහනාවට ම අනුකුල ව (අනුලොම් ව) පැවතීම හෙවත් කළ දේම නැවත නැවත ප්‍රාරුදු කර ස්ථීර කර ගැනීම, අනුලෝච්‍ය ක්‍රාණයෙන් සිදු වේ. මේ අනුකුල හා අනුලෝච්‍ය වීමට අර්ථ දෙකක් දැක්විය හැකි බව විශුද්ධිමාර්ගයෙහි එයි.

නඩුවක් විසඳන ඇමතිවරු අවදෙනකු මෙන් උදයබිබය, ජාගානුපස්සනා, හයතුපටියාන, ආදිනවානුපස්සනා, තිබිනිදා, මූණ්දවිතකම්තා, පටිසංඛා භා සංඛාරුපෙක්ඩා යන ක්‍රාණ අවදෙන තම තමන්ගේ තීරණ කියන විට, සවිචානුලොමික ක්‍රාණය (එනම්, අනුලෝච්‍ය), විනිශ්චයස්ථානයෙහි පුන් ධාර්මික රජකෙනුකු මෙන් ‘එ ඒ ක්‍රාණ වලින් අවබෝධ කළ පිළිවෙළ යහපතැ’යි මැදහත් ව ඒ තීරණ ස්ථීර කරයි. මෙසේ ක්‍රාණ අටට අනුලෝච්‍ය වීම එක් අර්ථයකි.

‘අනුලෝච්‍ය’ යන්නෙහි අනෙක් අර්ථය වශයෙන් දක්වා ඇත්තේ සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් දියුණු කර ගැනීමට අනුකුල වීමය. ධාර්මික රජගේ විනිශ්චය ප්‍රාදාතන රාජධාර්මයට ද අනුලොම් වන්නාක් මෙන් අනුලෝච්‍ය ක්‍රාණය ඉහත කි ක්‍රාණ අටට මෙන් ම ප්‍රාදාතන රාජධාර්මය වැනි සත්තිස් බෝධිපාක්ෂික ධර්මයනට ද අනුලෝච්‍ය වේයි.

ලෙස සැලකෙන නමුදු පටිපදා ක්‍රිජ්‍යාණ දස්සන විශුද්ධියෙහි අංග අවකි. සංඛ්‍යාරුපෙක්බාව එහි අවසානයයි. එහෙත් අනුලෝච්‍ය ක්‍රිජ්‍යාණයන් රේට අයන් වේ. කුතුතු දස්සන විශුද්ධිය

සංඛ්‍යාරුපෙක්බා ක්‍රිජ්‍යාණය සම්පූර්ණ වන විට විශුද්ධි හයක් සම්පූර්ණ වේ. රුලගුට සත්වැන්න වූ ක්‍රිජ්‍යාණ දස්සන විශුද්ධියයි. එය ලැබෙන විට ලැබෙන්නේ මාරුග යානයයි. විශුද්ධි හතක් සහ යාන දහසයක් ගැන ඉහත සඳහන් කරන ලදී. මේ විශුද්ධි හා ක්‍රිජ්‍යාණ සම්බන්ධයෙන් ප්‍රධාන අර්ථය විය යුත්තේ ඉගෙනිමවත් ගණන් කිරීමවත් තොට්, ප්‍රතිපත්තියෙහි යෙදී ප්‍රතිඵල ලබා ගැනීමයි.

සංඛ්‍යාරුපෙක්බාවේ දියුණු වීමෙන් ලැබෙන ‘වුටියානගාමීනී විපස්සනාව’ ලේකක්තිර මාරුගය ලබා ගැනීමට උපකාර වන විපස්සනාවයි. මෙය දියුණු වූ විටෝ යම් කිසි අවස්ථාවක දී ලේකක්තිර මාරුගය ලැබීමේ විත්ත වීරිය පහළ වෙයි. සංඛ්‍යාරුපෙක්බා ක්‍රිජ්‍යාණය ලබන අවස්ථාවහි දී ම වුටියානගාමීනී නම් වූ අනුලෝච්‍යයන් සම්පූර්ණ කොට මාරුගඹල ලබන තියුණු තුවණුත්තේ ද වූහ.

එහෙත් බොහෝ දෙනා අනුලෝච්‍ය ක්‍රිජ්‍යාණය තෙක ගොස්, ඉන් එහාට යා තොහැකිව ආපසු සංඛ්‍යාරුපෙක්බාවට එත්. මේ කාරණය විශුද්ධි මාරුගයෙහි ‘දිගාකාක’ උපමාවෙන් පැහැදිලි කොට ඇත. ‘මූහුදු යන වෙළෙන්දේ’ නැව් නැගෙන කළ ‘දිගාකාකයකු’ යෙගෙන යති. නැව කුණාවුවකට හසුව ගොඩිවිමක් සොයා ගත තොහැකි ලෙස අතරම් වූ විට, දිගාකාකයා මුදා හරිත්. උග් කුඩිගස මුදුනේ සිට හැම පැන්තට ම පියකා ගොස් ගොඩිවිමක් දුටුව නොත් ඒ දෙසට පියකා යයි. ගොඩිවිමක් දක්නට තොලැබුණෙන් ආසු කුඩිගස මුදුනටම එයි.

එ අන්දමින් ම සංඛ්‍යාරුපෙක්බා ක්‍රිජ්‍යාණය ගාන්තිපද වූ නිරවාණය ගාන්ත වශයෙන් දුටුව නොත් සියලු සංස්කාර පැවැත්ම අතහැර නිවනට ම වදියි. නිවන ගාන්ත වශයෙන් තො දකී නම් නැවත නැවත සංස්කාරයන් ම අරමුණු කොට පවතී.

යෝගාවච්චරයා සූත සම්පන්න සිහිබුද්ධියක් ඇති කෙනෙක් නම් සිදු වූ දෙය තේරුම් ගනියි. එසේ තේරුම් ගත් විට නැවතත් සංස්කාර සම්මරුණනය කොට අනුලෝච්ච කුණුණය දක්වා යා හැකිය. මේ අවස්ථාව වන විට යෝගාවච්චරයාට සංඛ්‍යා ධර්මයන්ගේ ස්වභාවය හොඳ හැරී වැටහේ. ඒ නිසා අසංඛ්‍යා ධර්මය ගැන ද එක්තරා වැටහීමක් ඇතිව සිටිය. සංඛ්‍යා ධර්මයන්හි ස්වභාව තුනකි.

- i. පළිබේද ස්වභාවය,
- ii නිමිත්ත ස්වභාවය,
- iii පණිධි ස්වභාවය.

i. 'සංඛ්‍යා ධර්මයේ පළිබේදවලින් යුක්තයහා මා බලාපොරොත්තු වන නිවන පළිබේදවලින් වෙන් වූවකි' යන අදහස ඔහුට ඇති වේ. 'පළිබේද' යනු බාධා කරන ගතියයි. ශිලයක් සමාදන් වූවකුගේ ශිලය කඩ දමා අසංචරයෙහි පිහිටුවන ලක්ෂණයක් පළිබේදයන්හි ඇත. සමාධියක් බලාපොරොත්තු වන්නකුගේ සමාධිය බිඳ දමා වික්ෂේපයට හරවන ගතිය පළිබේදයන්හි ඇත. ප්‍රයාව දියුණු කරන්නකුගේ ප්‍රයාව වළක්වා මෝහයට හෙළන ස්වභාවය පළිබේදයන්හි ඇත. සංඛ්‍යා ධර්මයේ රාග, දේශ, මෝහ, මාන, රෝෂ්‍ය, දිවිධී ආදී වශයෙන් පළිබේද කරනි. අසංඛ්‍යායෙහි කිසිදු පළිබේදයක් තැකු.

ප්‍රධාන ම පළිබේදය සක්කාය දිවිධීයයි. එසින් රෘවුණු පුද්ගලයා එය ඉවත් කළ යුතුය. දිවිධීයෙන් කෙරෙන පළිබේදය තැති කර ගත හැක්කේ දිවිධීය තැති කිරීමෙන්මය. නිවන දිවිධී පළිබේදයෙන් වෙන් වූවකි. විවිකිව්‍යාව පළිබේදයකි. නිවන විවිකිව්‍යාවෙන් ඉනුසය. නිවන සියලු ම කෙලස් පළිබේදයන්ගෙන ඉනු වූවකි. සියලු ම සංඛ්‍යා ධර්මයන් පළිබේදයන්ගෙන් පෙළෙන බව යෝගාවච්චරයාට පෙනෙන්. යම් දිනක මේවායින් මිදුන හොත් නිවන අත්පත් කර ගතහැකි බව ඔහුට දැනෙයි.

ii. 'සංඛ්‍යා ධර්මයේ නිමිති සහිතයහ. ආකාර සහිතයහ' යන්න ද ඔහුට වැටහේ. කාල වශයෙන් ද, දේශ, දිගා, අවස්ථා, වර්ණ, සටහන් ආදී වශයෙන් කිසියම් ආකාරයක් අනුවය සංඛ්‍යා ධර්ම හැදින්වෙනුයේ.⁶⁸

හැම සංඛ්‍යා ධර්මයක් ම දුක් ගොඩක පිහිටා ඇතු. ⁶⁹ අසංඛ්‍යා වූ නිවනෙහි මේ ලක්ෂණය නැති බව යෝගාවච්චයා වචනා ගනියි. ජරා-මරණ ඇත්තේ සංඛ්‍යා ධර්මවලය. ⁷⁰ අසංඛ්‍යා ධර්මයේ ජරා-මරණ නැත. නිවන සංසිද්ධිමකුයි යන හැඟීම ද ඔහුට ඇති වේ. ⁷¹

iii. 'පණියි' යනු ප්‍රාර්ථනාවය හෙවත් ආසාවය. සංඛ්‍යා ධර්මයන්හි ප්‍රාර්ථනා කරන ස්වභාවයක් ඇත. සංඛ්‍යා ධර්ම පවතින්නේ ද ප්‍රාර්ථනා ස්වභාවය උඩිය. කැම්-බීම්, ඇඳුම්-පැලදුම්, ගේ-දොර ආදී හැම වස්තුවක්ම ගෙවී ගෙවී යයි. මේ ගෙවී ගෙවී යන දේ (සබන් කෑල්ල, දැලි පිහිය, ඉදල, දැහැරී, සිවුර, කුරිය ආදිය) වළක්වා ගැනීමට නොයෙක් උත්සාහ ගත යුතු වේ. ඒ උත්සාහ ආසාව මත පවතින්නයි. එකක් බිඳෙන විට තව එකක් පත්‍රයි. පුද්ගලයා මෙසේ ප්‍රාර්ථනා කරන්නේ සංඛ්‍යා ධර්මයන්හි ඇති ආසා දියුණු කරන ගතිය නිසාය, සංඛ්‍යා ධර්මයන්හි ඇති කරදරකාරී ස්වභාවය නිසාය.

මේ ලක්ෂණය අසංඛ්‍යා ධර්මයේ නැතැයි අනුමාන වගයෙන් දැනෙන විට යෝගාවච්චයාගේ සිතට සහනයක් ඇති වේ. ඒ අනුව ඔහු අසංඛ්‍යා ධර්මය ගැන බලයි. සංඛ්‍යා ධර්මයේ දුක් ඇතැයි ද අසංඛ්‍යා ධර්මයේ දුක් නැතැයි ද දැන කෙසේ රෝ එය ලබමියි උත්සාහ කරයි. 'ව්‍යවහාර-ගාමිනි විපස්සනාව' දියුණු වන්නේ එවිටය.

'ව්‍යවහාර-ගාමිනි විපස්සනා' සම්බන්ධ වන්නේ අනුලෝධ්‍යා ධර්මයටය. එය සම්පූර්ණ වන අවස්ථාවේ දී - එනම්, මාරුග විත්ත විරිය වන අවස්ථාවේහි දී - එය කොටස් තුනකට බෙදේ:

- i. පරිකර්ම,
- ii. උපවාර,
- iii. අනුලෝධ්‍යා.

ඇතැමකුට පරිකර්ම අවස්ථාවක් නැත. ඇත්තේ අවස්ථා දෙකක් පමණි. තවත් කෙනෙකුට අවස්ථා තුන ම ඇත. පරිකර්ම අවස්ථාවේහි කරනුයේ ඉන්දිය සමතාව පිළිබඳ අඩුපාඩුකම් ඇතොත් ඒවා සකස් කර ගැනීමයි, අවශ්‍ය කරුණු සම්පූර්ණ කිරීමයි. පරිකර්ම දියුණු වීමෙන් උපවාරය ලැබේ. පරිකර්මයේ දී මෙන් ම උපවාරයේ දී ද කෙරෙන්නේ සංස්කාරයන්ගේ

ලක්ෂණයන් සම්බන්ධ ව මෙනෙහි කරන්නේ ගෝතුහු ක්‍රාණය දක්වා ය හැකි දියුණු වූ සංඛාරුපෙක්ඩාවෙනි. එසේ ත්‍රිලක්ෂණය තියුණු අත්දමින් මෙනෙහි කරන විට, ඔහුගේ ග්‍රද්ධාදී ඉනුදිය ධර්ම අනුව එක ලක්ෂණයක් ඉස්මතු වේ.⁷²

ඉත් පසු ඉහත කි අවස්ථා තුනේ දී ම එම ලක්ෂණය කිප වරක් මත් වි පෙනෙන්නට පටන් ගනී. ඒ අනුව දෙනුන් වරක් විත්තාවාර පහළ වීමෙන් එකි ලක්ෂණය මතාව ගක්තිමත් වේ. ගොතුහු ක්‍රාණය ලැබීමට පළමුවෙන් පරිකර්ම, උපවාර, අනුලෝචන යන අවස්ථාවන්හි දී සිත සංස්කාර අරමුණෙන්හි ම නිබේ. ගොතුහුවට පෙරමෙන විට ම සිත සංස්කාර අරමුණෙන් පැන නිවන අරමුණු කරගනී. පරිකර්ම, උපවාර, අනුලෝචන අවස්ථාවන්හි දී තදාග වශයෙන් කෙලෙස් අයින් වේ. ගොතුහු අවස්ථාවහි දී කෙලෙකස් අයින් වීමක් නැත. ගොතුහුවෙන් පසු මාරුග ක්‍රාණයයි. එට පසුව එල ක්‍රාණයයි.

මගින් ක්‍රාණය හා එල ක්‍රාණය නිවන අරමුණු කර ගන්නා අතර, පව්චවෙක්ඩණ ක්‍රාණය සංස්කාරයන් අරමුණු කර ගනියි. මේ අවස්ථාවහි දී සිතෙහි ප්‍රවෘත්තිය (පැවැත්ම) සූජීකය. එල විත්තයට ඇත්තේ උප්පාද, දිනි, හංග යන ක්ෂණ තුනකින් යුතු සිත් දෙකක් හෝ තුනකි. එසේ විත්තක් තුනකින් යුතු එල සිත් තුනක් ඇති වන්නේ පරිකර්ම අවස්ථාවක් නැති අයටයි. පරිකර්ම, උපවාර, අනුලෝචන, ගොතුහු සහ මාරුග විත්තය එක ජවන වාරය බැඳින් පහළ වන අතර එල විත්තයට ජවන වාර කිපයකි.⁷³ පව්චවෙක්ඩණය සඳහා නැවත වාරයක් විත්ත වීමියක් ඇති කරගනු ලැබේ.

ගෝතුහු ක්‍රාණය පරිසමහිදා මගයෙහි ක්‍රාණමාතිකාවේ හදුන්වා ඇත්තේ බහිඩා වූයානවිවයිනෙ පක්කා ගොතුහු ක්‍රාණ යනුවෙනි. ‘සංස්කාර නිමිත්තෙන් නැගී සිට එයට පිටු පා සිටීමේ ප්‍රයාව ගොතුහු ක්‍රාණයයි’.

හිතට අරමුණු වන කොටස දෙකකි:

i. නිමිත්ත (ආකාරය),

ii. පවත්ත (ක්ලේරයන්ගේ හා සංස්කාරයන්ගේ පැවැත්ම)

ගොතුහු අවස්ථාවහි දී නිමිත්ත හිතෙන් අයින් වේ. අනිමිත්ත

ස්වභාවය ඉබේට ම වැටහේ. ඒ අනුව නිවන අරමුණු වන බව කියවේ. මේ අවස්ථාවහි දී කෙලෙස් කුඩාමක් නැතත්, සිතට සම්බන්ධ වූ නිමිති ගැනීමේ පුරුදේද (ආකාර වශයෙන් සංස්කාර ඇල්ලීමේ පුරුදේද) බිඳ දැමීම නිසා කෙලෙළයෙන්ට සම්බන්ධ වී තිබුණු නිමිති අයින් වේ.

විදුරුගනා අවස්ථාවහි දින් මේ පුරුදේද බොහෝ දාරට කඩා දමා තිබුණි. (අදා: ආනාපානය නොදැනී යාම, ගරිරය නොපෙනී යාම). එහෙන් ගොනුහුවහි දී සිත නිමිති තත්ත්වයෙන් නැගී සිට ආපසු නො යන ස්වභාවයක් දරයි. සංඛාරුපේක්ඩාව හා ඉන් මෙහා ඇති සූදාණ නො ව, ගොනුහු තත්ත්වය ලැබූ විට ඉදිරියටම යයි. පරිකර්ම, උපවාර, හා අනුලෝච්‍ය ලොකික ජවන වාර වන නමුත් ගොනුහුව ලෙස්කික-ලෝකොත්තර දෙක අතර වුවකි.

මාරුග විත්ත විරීය යනු මාරුග යාන ලැබෙන සිත් පෙළයි. නිමිත්ත, පවත්ත යන දෙකින් ම නැගී සිටින ස්වභාවය මාරුග විත්තයේ ඇත:

උහතො වුවයානවිවයිනෙ පසුදා මගේ සූදාණය.

(පරිජ. සූදාණලාතිකා)

'කෙලෙසුන් කෙරෙන් ද, ඒ අනුව පවතින ස්කන්ධයන් කෙරෙන් ද යන දෙකින් නැගී සිටුනා, එයට පිටුපා සිටිමෙහි ප්‍රයාව මාරුග යානයයි.' 'සංස්කාරයේ දුක්ඛයේ ය. නිරෝධ නම් වූ නිවන සැපයකු'යි⁷⁴ යන හැඟීම මේ අවස්ථාවහි දී යෝගාවවරයාට ඇති වේ. මාරුග සූදාණය හා සමග එල විත්තය හටගනී.

මේ තාක් යෝගාවවරයා හැම දෙයක් ම කළේ මේ මාරුග විත්තය ලබා ගැනීමට ය. සිල් පිරීම, හාවනා කිරීම ඇයි හැම දෙයක් ම පරමාර්ථය වූයේ මාරුග විත්තය උපද්‍රව ගැනීමය. එල විත්තය ලබන විට ම තමාගේ කටයුතුවලින් එක් කොටසක් අවසන් කරන ලදැයි යන අවබෝධයක් මහුට ඇති වේ.

පයොගපටිපෙසස්ථිපසුදාල්ල සූදාණය. (පරිජ. සූදාණලාතිකා)

'ප්‍රයත්නයෙහි සංස්කීම පිළිබඳ ප්‍රයාව එල යානයයි.' සිව්වන මාරුග යානයෙන් රහත් එලයක් ලබා ගත් යෝගාවවරයා 'වැඩ ඉවරයි', (කත් කරණීයං) කියා සතුවූ වෙයි.

මාරුග විත්තය හා සමග ම එල විත්තය ලැබෙන බවයි පෙළෙහි සඳහන් වනුයේ. එක් මාරුග විත්තයක් ඇති වන්නේ එක් වරකි. එක් එක් මාරුග විත්තයට අයත් කෙලෙස්වල සීමාවක් ඇත. මාරුග විත්තය පහළ වන්නේ තමාට අයත් කෙලෙස් සීමාව කඩා ගෙනය. මාරුග විත්තය එක විට වැඩ තුනක් ඉටු කරයි:

- i. ආරුය අඡ්ටාංගික මාරුගය සම්පූර්ණ කිරීම; (එක විත්ත වීමියේ අංග අටම පහළ වේ).
- ii. නිවන් අරමුණු කිරීම.
- iii. කෙලෙස් කැඩීම.

මාරුගාංගයන් සම්පූර්ණ වීමෙනි මාරුග විත්තය පහළ වන්නේ. එය පහළ වන්නේ 'නිවන' නමුති මහානුහාව සම්පන්න අරමුණු අරමුණු කරගෙනයන. මාරුග විත්තය නිවන අරමුණු කර පහළ වන විට ම කෙලෙස් සීමාව කැඩී යයි. එක විට වැඩ කිහිපයක් ගෙවු කරමින් සිදුවන ස්වභාවික සිද්ධි ලොවෙහි තවත් ඇත.

නිදුසුන්:

- i. ඉර පැයිම.
- ii. අඹර නැතිවීම.
- iii. එළිය පැතිරීම.

මාරුග විත්තයක් නිකරුණේ පහළ නො වේ. එය පහළ වන්නේ තමාට අයත් කෙලෙස් සීමාව කැඩීම සඳහා මය. එබැවින් එහි එලය ද අතරක් නැතිව ම පහළ වේ. ලේඛක්තිර සමාධිය, 'ආනන්තරික සමාධි' නමින් හඳුන්වන්නේ ද එහෙයිනි. මාරුග යුතා සතර ම 'ආනන්තරික සමාධි' නාමයෙන් පටිසම්භිදා මග්ගයෙහි හඳුන්වා ඇත.

අවිකිපරසුදිධා ආසවසමුවෙළද පක්‍රියා ආනවතරික
සමාධිසම්. ක්‍රියාවා (පරිස. ක්‍රියාත්මකිකා)

'අවිකෝප පරිගුද්ධ හාවයෙන් ආගුවයන්ගේ සමුළුණු පිළිබඳ ප්‍රයාව ආනන්තරික (මාරුග) සමාධි යුතායයි.'

එය කිය නො හැකි තරම් තියුණු වූ සමාධියකින් පිරිසිදු වූ නිසා කෙලෙස් සීමාවන් සිද දමන ප්‍රයාවකි. ලෝකෝත්තර සමාධිය වන ආනන්තරික සමාධිය සමග ම එල යානය පහළ වේ.

මේ පිළිබඳව පැයන්නන් අතර වාදයක් වූ බව අටුවා ගුන්ථයන්හි සඳහන් වේ. 'මාරුග යානය පහළ වී පැය ගණනාක් හෝ දින ගණනාක් හෝ ගත වූ පසු එල යානය ඇති වේ ය.' යන මතය දැරු අය ද වූහ. අටුවාවාරින් ඔවුන් හැඳින්වුයේ 'විත්ත්ච්ච්චින්' හැටියටය. 'ආනන්තරික' යන පදය 'අතරක් නැති' යන්නය. එබැවින් වාදය ඉංඛිටම අයින් වෙයි. මාරුග විත්තයට විපාක වශයෙන් පහළ වන්නේ එල විත්තයයි.

සමහරුන්ට ප්‍රත්‍යාවෙශ්‍යාවක් ද (පවත්වෙකුණු)⁷⁵ ඇත. මේ පවිච්චෙක්බණය ඇතැමකුට සලකා ගත නො හැකිය. එසේ වන්නේ, එලය ලැබීමෙන් වූ බ ලවත් ප්‍රිතිය නිසාය. එහෙත් පසුව සලකා බැඳු විට තමා ලැබූ තත්ත්වයක් මතක් වේ. මාරුග විත්තය හා එල විත්තය අතර කාල පරතරයක් ඇතැයි යන මතය මේ කාරණය වරදවා වටහා ගැනීමක් විය හැකිය. එලය ලැබූ විට ඇතිවන ප්‍රිතිය භ්‍කති විදිමේ වරදක් නැත. 'පවිච්චෙක්බණය' සිතා මතා කරන්නක් නො ව ඉංඛිටම සිදුවන්නකි. එබැවින් පසුව ඒ ගැන සලකා බැඳීමෙහි වරදක් නැත.

මෙතෙක් විස්තර කළේ යෝගාවලට අවකාෂ කරුණු විකක් පමණි. එය අංග සම්පූර්ණ විස්තරයක් නො වේ. මෙතෙහි කිරීම ගැන හොඳ හැටි තේරුම් ගත යුතුය.⁷⁴ මෙතෙහි කිරීමේ අඩුපාඩු කම් නිසා භාවනාව ආපස්සට ගොස් බාධක ද ඇතිවෙයි. ඒ නිසා ආදරයෙන් සැලකිල්ලෙන් මෙතෙහි කිරීම කළ යුතුය. හැම භාවනාවක දී ම සති සම්පූර්ණයට විශේෂ තැනක් දිය යුතුය.

අනුන්ට තමාගේ භාවනාවේ තත්ත්වය නො කිව යුතුය. එසේ කියතොත් කියන්නේ කෙලෙස් සහිතවය. උපදෙස් ගැනීම සඳහා සුදුසු කෙනෙකුට කිමෙහි වරදක් නැත.

ගිනි නිපදවා ගැනීමට පැයන්නො ගිනි ගානා දේශ්චක් උපකාර කර ගත්ති. 'උත්තරාරණී' සහ 'අධරාරණී' නම් වූ ලි කැබලි දෙකකින් යුතු ඒ

උපකරණයෙන් ගිනි හටගැන්විය තැක් වූයේ 'උත්තරාරණීය' 'අධරාරණීයහි' නො කඩවා බොහෝ වේලාවක් ඇතිල්ලීමෙනි. කිපවරක් අතුල්ලා යන්තම්න් රත් වූ පසු මදක් විවේක ගැනීමට ඇතිල්ලීම නතර කළ හොත්, නැවතත් මුල සිටම එය කිරීමට සිදුවේ. එබැවින් නො යෙක් වේලා ගියත් ගිනි හටගන්නා තාක් ම ඇතිල්ලීම නො නැවැන්විය යුතුය. යෝගාවවරයා ද ගිනි ගානා දැන්වේහි උපමාව සිහිපත් කරගෙන තමා බලාපොරොත්තු වන උත්තමාර්ථය ඉටුවන තාක් නො කඩවා සාචනාවෙහි යෙදිය යුතුය.

තසස තං විත්තං අපරාපරං මනසිකරෝතා පවතකං අතිකකම්තවා අපපවතකං ඔකකමති, අපපවතකමනුපපත්තා මහාරාජ, සමමාපටිපත්තා නිබඳානං සව්‍ය්කරෝත්ති'ති වුවවති. (ඉ. ආ. 284)

එසේ දියුණුවට පත් ඒ සිත නැවත නැවත මෙනෙහි කරන ඒ යෝගාවවරයාගේ සිත සංස්කාර ප්‍රවර්තය ඉක්ම ගෙන අපවර්තය වූ, විසංඛාර වූ නිබඳානයට බැස ගනියි. මහරජ, මැනැවින් ප්‍රතිපත්ති මාර්ගය සම්පූර්ණ කළා වූ යෝගාවවරයා අපවර්තය වූ නිවන සාක්ෂාත් කෙරේ යයි කියනු ලැබේ.





උපග්‍රන්ථය

1. ශ්‍රමණ ආක්‍රේෂය විදහා දක්වන තවත් ගාට්‍රා පෙළක්:

(1) උපසේන හිමියන්ගේ අනුගාසනාව

මෙම උපසේන හිමියේ අගසටු සැරිපුත් හිමියන්ගේ හිහි සෞඛ්‍යයුරාය. උන්වහන්සේ අගසටු හිමිවරුන් අතුරෙහි ප්‍රසිද්ධ නමකි. පන්සියයක් පිරිස් ඇත්තේය. සසර දුකින් නිදහස් ව නිවන් පසක් කිරීමට කැමති යෝගාවවර පිරිසට මෙසේ අවවාද දෙනා සේක;

i. විවනා අප්‍යනිගොසං - වාළමිගනිසේවනා.

සේව සෙනාසනා හිකුණී - පරිසලානකාරණා

'යෝගාවවරයා තම විවේකයට උපකාර සඳහා ගමෙන් හෝ වනයෙන් හෝ එන ගබා අඩු වූ, වල් සතුන් ගැවසී ගත් වන සෙනපුනක් ඇසුරු කළ මැනවී.'

ii.

iii.

iv. ප්‍රබෙන පි ව සන්නුසේය - නාස්සැසු පනෙල රසං බහු.

රසසු අනුමිතිසේය - ක්‍රිඩා න රමනි මනෙනා

'යෝගාවවරයා රළ දෙයිනුත් සතුටු විය යුතුය; වෙනත් බොහෝ රසවත් දේ නොපැනිය යුතුය. රසයෙහි ගිණු වූවහු ගේ සිත හාවනාවෙහි නො ඇලෙයි.'

v. අප්‍යිවෙණා වෙ ව සන්නුවෙයා - පවිචිශ්කා වසේ මුනි

අසංසටේයා ගහවේහි - අනාගාරෙහි වූ හයා

'යෝගාවවරයා අල්පේච්ච විය යුතුය, ලද දෙයින් සතුටු විය යුතුය. හිහියන් සමග හෝ පැවිද්දන් සමග හෝ එක් ව ගැවසෙමින් නොවිසිය යුතුය.'

- vI. යථා පාලෝ ව මූගො ව - අන්තානා දස්සයය තථා
නාතිවෙලං පහාසේයා - සච්චමත්සිමහි පණ්ඩිතො
'යෝගාවචරයා පිරිස අතරේ ද මේඛයකු සහ ගොජවිකු සේ හැසීම
මැනවි. සිමාව ඉක්ම ගෙනවිනෝද නො විය යුතුය.'
- vii. න සො උපවදේ කක්ෂාවී - උපසානා විව්ජය
සංමුතො පාතිමෝක්ඩම්. - මතකෘෂ්‍ය වස්ස හොජනේ
'ඒ යෝගාවචරයා කිසිවකුටත් දේශාරෝපණය හෝ හිංසා නො කළ
යුතුය. ශික්ෂා පද ශිලයෙන් ද, පමණ දැන වැළදීමෙන් ද යුතු ව ව්‍යාසය කළ
යුතුය.'
- viii.පුණුහීතනිමතකස්ස - වින්නසුපාදනොවිදා
සමර්ප අනුයුදෙකුජප් - කාලෙන ව විපස්සනා.
'කමතහනේ සම්ඳී නිමිත්ත තොදින් රැගෙන තබා ගන්න. සිතේ හැකිලිම-
ඇවිස්සීම් සිදු වන අවස්ථාවන් තේරුම් ගන්න. දියුණු සමථයන් විදුරුණාවන්
මාරුවෙන් මැරුවට කරන්න.'
- ix. විරියාසාතසසසම්පෙනා - යුතුයෙගා සදා සියා
න ව අයෙහා යුතුවිස්සනා - විස්සාසං එයා පණ්ඩිතො
'භූවණ ඇති යෝගාවචරයා තිතර අඛණ්ඩ ව පැවත් විරෝධ ඇති ව, හැම
විට මතකිකාරයෙකහි යෙදී විසිය යුතුය. යුක කෙළවර වන තෙක් විශ්වාසයට
පත් නො වන්න.'
- x. එව් විහරමානස්ස - පුද්‍යාවින්නස්ස සික්කුනො
වියන්නි ආසවා සබඩා - නිඩුතිම් වාධිගව්තනි
'මෙසේ වසන ගුද්ධිය කැමති ඔහුගේ සියලු ආපුවයෝ ගෙවී යති,
පරිනිරවාණයට ද පැමිණෙයි.' (ඒ. ගා. අුක නිජානය)
- (2) අපර්ගොනම ස්වාමීන් වහන්සේ වදාල සමණාපතිර්සප ගාර්ය
- i. මින්න ඉඩ කළයාණා - සික්කා විපුලං සමාදානා.
පුස්සුසා ව ගරුනා - එකං සමණස්ස පතිරැපා.

'මේ සස්තරයේ කළණ මිතුරාය, අධික්ෂණවන් සමාදන් ව විසිමය, ගුරුන්ගේ මතා බසට ඇඟුම්කන් දීමය යන කරුණු මහණහට ප්‍රතිරූපය, සුදුසුය.'

ii. බුද්ධිසු ව ගාරවතා - ධමෙම ප්‍රතිච්ඡා යථාභාත්.

සංසේ ව විත්තිකාරෝ - එත් සමණස්ස ප්‍රතිරූප.

'බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගරු කිරීම ද, ලොවුතුරා දහම් කෙරෙහි යථාභාත් ව පුද පැවැත්වීම ද, ආර්ය සංස රත්නය කෙරෙහි සැලකිලි පැවැත්වීම ද යන මේ කරුණු මහණ හට ප්‍රතිරූපය, සුදුසුය.'

iii. ආචාරගොවරෝ පුණෙකා - ආල්වෝ සෞදිතො අගාරයෝ.

විත්තිස්ස ව සණ්ඩිපනා - එත් සමණස්ස ප්‍රතිරූප.

'කයින් සහ වවනයෙන් කෙරෙන වැරදි වලින් ඉවත් වීමෙන් ලැබෙන ආචාරයෙන් සහ පිශ්චිපාතාදියට එළඹීමට සුදුසු ස්ථාන නම් වූ ගෙවරයෙන් ද යුතු වීමය, තුවණුත්තාගේ ගැරහිමට තුසුදුසු පිරිසිදු ආල්වයය, ඉන්දිය දොරවුවලින් වන වැරදිවලින් වෙන් ව සිහියෙන් යුතු ව සිත පිහිටුවා ගැනීමය යන මේ කරුණු මහණ හට ප්‍රතිරූපය, සුදුසුය.'

iv. වාරිතාන් අප් වාරිතාන් - ඉරියාපථය පසාදනීය.

අධිවිතෙක ව අයාගො - එත් සමණස්ස ප්‍රතිරූප.

'වාරිතු ශිලය, වාරිතු ශිලය, දුටුවන් පහදවන ඉරියටු පවත්වන මනා තුවණය, සමථ-විද්‍යාගෙනා නම් වූ අධිවිතයෙහි යෙදීම ද (හාවනාවේ යෙදීම ද) යන මේ කරුණු මහණ හට පතරුපය, සුදුසුය.'

v. ආරණ්ඩාකානී සෙනාසනානී - පනානී අප්සදානී

භාෂ්තකඩානී මුනිනා - එත් සමණස්ස ප්‍රතිරූප.

'යෝගාවවරයා විසින් හාවනා මනසිකාරය සඳහා ඇසුරු කළ යුතු වූ, ගමින් බැහැර වූ, තිහඹ වූ යම් වන සෙනාසුන් ඇද්ද, එය මහණ හට සුදුසු වෙයි.'

vi. සිල් ව බාහුසවක්ද්වී - ධමෙමනා පවිච්‍යා යථාභාත්.

සවතානා අභිසමයා - එත් සමණස්ස ප්‍රතිරූප.

'වත්පාරිගුද්ධ ශිලය ද, බොහෝ දහම් ඇසු පිරු බැව ද, නාම-රුප ධර්මයන් පිළිබඳ ලක්ෂණාදිය ඇති සැලැයෙන් මෙනෙහි කිරීම ද, ආර්ය සත්‍යයන් ප්‍රතිච්ඡා කිරීම ද යන මේ මහණ හට සුදුසුය.'

vii. හාවයේ ව අනිවලනි - අනෙකුසක්කැඳුව අසුහසක්කැඳුව ලොකම්හි ව අනහිරතං - එතං සමණස්ස පතිරුප.

'හැම සංස්කාරයේ අනිතාහ යන අනිතා සංඳුව වචනු මැනවි, සියලු ධර්මයේ අනාත්මයහයි අනාත්ම සංඳුව වචනු මැනවි, භූමි තුනට අයත් සියලු සංස්කාරයේ ගුහ නො වන්නාහයි අගුහ සංඳුව වචනු මැනවි. සියලු ලොව නො ඇල්ම සිදු කෙරෙන අනහිරත සංඳුව ද වචනු මැනවි. මෙය මහණ හට පතිරුපය, සුදුසුය.'

viii. හාවයා ව බොජකබේග - ඉඩිපාදානි ඉභියානි බලානි

අව්‍යුහමග මරියං - එතං සමණස්ස පතිරුප.

'බොජකග ධර්ම සත ද, ඉද්ධිපාද සතර ද, ඉන්දිය ධර්ම පස ද, බල ධර්ම පස ද, ආර්ය අෂ්ට්‍රාංගික මාර්ගය හා සතර සතිපට්‍රියාන හා සතර සම්බ්ධාන ද වචනු මැනවි. මේ කරුණු (හැම) මහණ හට ප්‍රතිරුපය, සුදුසුය.'

ix. තණ්ඩ ප්‍රතහෙයා මුත්නී - සම්මුළක ආසවේ පදාලෙයා

විහරෙයා විප්පමුනො - එතං සමණස්ස පතිරුප.

'යෝගාවවරයා තණ්ඩාව දුරු කළ මනාය, ආසවයන් මුල් සහිත ව උදුරා පියනු මනා ය. සියලු කෙලෙසුන් ගෙන් සිත මුදා වාසය කරනු මැනවි. මෙය මහණ හට සුදුසු ය.' (ඒ. ග. අයිති නිපානය)

2. "..... ගැහැවියෙක් (ගෘහභාතියෙක්) හෝ ගැහැවි ප්‍රතෙකක් හෝ අන් එක්තරා ක්‍රුළයක උපන්නෙක් හෝ ඒ ධර්මය අසයි. හෝ ඒ දහම් අසා තථාගත බුදුරඳුන් කෙරෙහි සැදැහැ ඇති කෙරෙයි. හෝ ඉද්ධා ලාභයෙන් සමන්විත වූයේ, 'හිහිගෙයි විසිම අවහිරයකි. (රාගාදී රජස් තැගෙන) රජස් පළියකි. පැවිද්ද එක්මහන වැන්න. හිහිගෙයි වසන්නඩු විසින් එකාන්තයෙන් පිරිපුන් කොට, එකාන්තයෙන් පිරිසිදු කොට, ගංඩලිවිතයක් සේ මේ බඩිසර සරන්නට පහසු නො වේ. (එබැවින්) මම කෙහෙරවුලු බහවා, කසාවත් හැඳ පෙරව, හිහිගෙන් නිකම් පැවිදි බිමට වදනෙම් නම් යෙහෙකු'යි මෙසේ තුවණීන් සලකයි.

හෝ පසු කෙලෙක අල්ප වූ හෝ සම්පත් රස හැර, මහත් වූ හෝ සම්පත් රස හැර, මද වූ හෝ නැ පිරිස හැර, මහත් වූ හෝ නැ පිරිස හැර, කෙහෙරවුලු බහවා, කසාවත් හැඳ පෙරව, හිහිගෙන් පැවිදි බිමට වදී"

(දි. නි. සාමන්ද්‍රව්‍ය පු.)

3. පෙකාති හි නං අවධියෝ - යායා වන්දනාප්‍රජනා කුලයේ

සූම්‍යම් සලලා දුරුබිහා - සකකාරො කාපුරිසෙන දුරුහෙනා

(ඩී. ගා. මහාත්‍යච්‍රිවායන උරුගාරා)

“කුලයන් හි මේ මේ වැශුම් පිශුම් වේ ද එය මඩ වගුරකැ සි ද, උගුල්වාලිය නොහැකි සිශුම් උලකැ සි ද (ආරුයයෝ) දත්ත. සත්කාරය කාපුරුෂයා (පහත් ගති ඇති පුද්ගලයා) විසින් අත්හැරිය නො හැකිය.”

4. දස පිළිබෝධ : 1. ආචාර 2. කුල 3. ලාභ 4. ගණ 5. කම්ම

6. අද්ධාන 7. දූෂ්‍ය 8. ආඛාධ 9. ගන්ථ 10. ඉද්ධි

(මිසුද්ධි වග්ග, කට්ටලවිධාන ගහන නිද්දේශය බලන්න)

5. ප. ජෞ. ද්වත්තිංසාකාර-වශේෂනා, 22 වන පිටුව

6. රෝගය තිබිය දී ම වැඩ කර ගෙන යා හැකි අත්දමේ ලෙඩ වලට ‘යාපා රෝගයැ’යි කියනු ලැබේ.

7. මෙනෙහි කරන්නේ දුක් වේදනාව ඉවත් කිරීමේ අදහසින් නො ව, දුක් වේදනාව දුක් වේදනාවක් හැරියට තේරුම් ගැනීමෙන් ධර්ම ස්වභාවය අවබෝධ කර ගැනීම පිණීසය. සැප වේදනාවට හේතු වන ප්‍රිය අරමුණක් පිළිබඳව ද පිළිපැදිය යුත්තේ මෙසේ මය.

4. අරුකින්නකුව බහිදා ව - වෙදනා නාඩින්නැතො

එවං සත්‍ය වරතො - විකුණුණාණ උපරුණකි

(පු. නි. ජරායන්-වග්ග, උය පු.)

“අංධ්‍යාත්මික ආරම්මණයෙහි ද, බාහිර ආරම්මණයෙහි ද උපදනා වේදනාව පිළිබඳව පැනීම වශයෙන් සක්ව නො වන, මෙසේ සත්මත් ව හැසිරෙන තැනැත්තාගේ විද්‍යානය නිරුද්ධ වේ.”

9. දිස නිකාය දුෂ්‍යතර සූත්‍රයෙහි දී හාවිධිතවය ධර්ම නවයකට ඇතුළත් කොට මේ විසුද්ධි සත් ‘පාරිසුද්ධි පධානියංග’ නමින් හඳුන්වා ඇත. එහි අගට ‘පක්කුණා විසුද්ධි’ සහ ‘විමුත්ති විසුද්ධි’ යනුවෙන් තවත් විසුද්ධි දෙකක් දැක්වේ.

10. (ඇ) ‘මහණෙනි, අධින මගට පිළිපන් පුරිස් තෙමේ යම් සේ වේ ද හෙතෙමේ සැක සහිත වූ බිඟ සහිත වූ මෙතෙර ඇති, සැක රහිත වූ බිඟ රහිත වූ එතෙර ඇති, මහත් වූ ජලස්කන්ධයක් දක්නේය. මහුව මෙතෙරින් එතර

යාමට තරණ නැවක් හෝ මත්තෙහි බැඳී හෙයක් හෝ තොවන්නේය. මූල මෙවැනි අදහසෙක් වන්නේය: 'මේ මහා ජලස්කන්ධයකි, මෙගාඩි සැක සහිතය, බිඟ සහිතය, පරතෙර උවදුරු රහිතය, ප්‍රතිභය රහිතය. මෙතෙරින් එතෙර යාම සඳහා තරණ නැවක් හෝ මත්තෙහි බැඳී හෙයක් හෝ නැත. මම තණ, ලි දැඩි, අතුකොල කඩා එකතු කොට පසුරක් බැඳී ඒ පසුර නිසා අතින් හා පයින් වැයම් කරමින් සුවසේ එතර වන්නෙම් නම් මැනවැයි කියායි.

'ඉක්කීනි මහණෙනි, ඒ පුරුෂ තෙමේ තණ, දැඩි, අතු, කොල කඩා රස් කොට පසුරක් බැඳී ඒ පසුර නිසා අතින් පයින් වැයම් කරමින් සුවසේ එතර යන්නේය. එතර වූ පරතෙරට ගිය ඒ පුරුෂයාට 'මට මේ පසුර බොහෝ උපකාර විය, මම මේ පසුර නිසා අතින් පයින් වැයම් කරමින් සුවසේ එතර යන්නේය. එතර වූ පරතෙරට ගිය ඒ පුරුෂයාට... 'මම මේ පසුර බොහෝ උපකාර විය, මම මේ පසුර අතින් පයින් වැයම් කරමින් සුවසේ එතර වීමි; මම මේ පසුර නිස තබා ගෙන හෝ කර තබා ගෙන හෝ කුමති මගකින් යන්නෙම් නම් මැනවැයි මෙබඳ අදහසෙක් වන්නේ නම් මහණෙනි, ඒ කිමැයි හගනාපු ද, මෙසේ කරන්නා වූ ඒ පුරුෂ තෙමේ ඒ පසුරහි කළ යුතු දැ කරන්නෙක් වන්නේ ද'

'වහන්ස, මේ නො වේ මය'. 'මහණෙනි, කෙසේ කරනසුළු ඒ පුරුෂ තෙමේ ඒ පසුරහි කළ යුතු දැ කරන්නෙක් වන්නේ ද? මහණෙනි, මෙහි එ, එතර වූ, පරතෙරට පැමිණ ඒ පුරුෂයා හට මෙවැනි අදහසෙක් වන්නේය: 'මට මේ පසුර බොහෝ උපකාර ඇත්තේ විය, මම මේ පසුර නිසා අතින් ද පයින් ද වැයම් කරමින් සුවසේ එතර වූයෙමි. මම මේ පසුර ගොඩි පමුණුවා හෝ දියෙහි එ කොට යටා හෝ කුමති මගකින් යන්නෙම් නම් මැනවැයි. මහණෙනි, මෙසේ කරන සුළු වූ ඒ පුරුෂ තෙමේ ඒ පසුරහි කළ යුතු දැ කරන්නෙක් වන්නේය. මහණෙනි, එපරිද්දෙන් ම මා විසින් පසුරකට උපමා කොට ධර්මය දේශනා කරන ලදී. එයසසරින් එතර වීම පිළිසය, ගැනුම පිළිස නො වේ. මහණෙනි, පසුරකට උපමා කොට දේසන ලද ධර්මය දන්නා වූ තොප විසින් (අමථ-විදරුණනා) ධර්මයේ ද හළ යුත්තාහ. අධර්මයන් ගැන අමුතුවෙන් කිව යුතු නො වේ.

(ව. නි. අලගේදුප්පල සු.)

(ඇ) 'යම සේ මහත් ඇලකින් පැන ගෞස් පරතීරයෙහි පිහිට්වූ කිෂ්මති පුරුෂ තෙමේ වේගයෙන් දිව ගෞස් ඇල මෙතෙර පිහිටි ව්‍යක්ෂ ගාබාවෙහි බැඳ එල් වූ රහුණක් හෝ දැන්චික් හෝ ගෙන, උඩින් පැන පරතීරයට නැමුණා වූ කය ඇති ව, පරතීරයට උඩින් ලං වූයේ, ඒ අතින් ගත් රහුණ හෝ දැන්චි හෝ අත හැර වෙවුලමින් පරතීරයෙහි සෙමින් පිහිටයි ද, එපරිදේදෙන් ම මේ යෝගාවචරයා ද හව, යෝනි, ගති, ස්ථීති නිවාසයන්ගේ පරතෙර වූ තිවන් හි පිහිට්වූ කැමැත්තේ උදයබිජානුපස්සනාදී වේගයෙන් දිව, ආත්මහාව නමැති ව්‍යක්ෂ ගාබාවෙහි එල්ලෙන රුප නමැති රහුණ හෝ වෙදනාදීන් අතුරෙන් එක්තරා දැන්චික් හෝ 'අනිත්‍ය'යි හෝ 'දුක්' යයි හෝ 'අනාත්ම'යි හෝ අනුලෝච්‍යාගේ ආචර්යනාවෙන් ගෙන එන අත නොහැර ම පළමුවනු වූ අනුලෝච්‍යා විත්තයෙන් උඩිට පැන නැගී, දෙවන අනුලෝච්‍යායෙන් පරතීරයට නැමුණු කය ඇත්තහු මෙන් නිර්වාණයට නැමුණු සිත ඇතිව, තුන්වනුව අනුලෝච්‍යා විත්තයෙන් පරතීරයට උඩින් ලං වූයේ, දැන් පැමිණිය යුතු නිර්වාණයට ආසන්නව, ඒ තුන්වන අනුලෝච්‍යා විත්තයාගේ නිරෝධයෙන් ඒ සංස්කාර අරමුණ හැර ගොනුහු සිතින් විසංස්කාර වූ, පරතීර වූ නිර්වාණයෙහි පතිත වෙයි. නමුත් එක අරමුණෙහි ආසේච්ඡනයක් නොලද හෙයින් වෙවුලන ඒ පුරුෂයා මෙන් (යෝගාවචරයා) තවමත් නිවනෙහි නොදින් නො පිහිටියේ ය. ඉක්සිනිව මාරගයානයෙන් (තිවනෙහි) පිහිටයි.'

ව්‍ය. ම. සුන්දරස්සනාවිසුද්ධි නිද්‍යාධ්‍ය)

11. හිස්සු-හිස්සුහින් විසින් ශික්ෂාපද ශිලය වශයෙන් උහයපාතිමෝස්සයේ ඇතුළත් ශික්ෂාපද රකිය යුතු වේ.

සාමණේර සාමණේරීන් හට අනුසම්පන්න ශිලය නම් වූ දැය ශිලය නියමිතය.

උපාසක-උපාසිකාවනට නිත්‍ය ශිලය වන්නේ පස්ක්ව ශිලයයි. ශිලය පිළිබඳ ව වඩාත් උත්සාහවත් වෙනාත්, අත්වාචිතමක ශිලය, දස ශිලය හෝ අවධිංග ශිලය ද සමාදන් ව රකිය හැකිය.

12. සුඩාය බො ආච්චා විසාඛ වෙදනාය රාගානුසයා පහාතෙකිනා, දුක්කාය වෙදනාය පටිසානුසයා පහාතෙකිනා, අදුක්කම්පුඩාය වෙදනාය අවිජ්‍යානුසයා පහාතෙකිනා.

'ඇවත විසාඛයෙහි, සුඩ වෙදනාවෙහි රාගානුසය දුරු කළ සුතුය, දුක්ක වෙදනාවෙහි පටිසානුසය දුරු කළ සුතුය, අදුක්කම්පුඩ නොදුක් නොසුව) වෙදනාවෙහි අවිජ්‍යානුසය දුරු කළ සුතුය.

(ව. නි. සුමෙද්‍යාලුද්‍යාල සු)

සැප වේදනාව මෙනෙහි නො කිරීමෙන් රාගයන්, දුක් වේදනාව මෙනෙහි නො කිරීමෙන් පටිසායන් ඇති විය හැකි අතර, නො දුක්, නො සුව වේදනාව මෙනෙහි නො කිරීමෙන් මුලාව, මෝහය නැති නම් අවිද්‍යාව මතු විය හැකිය. හමුවන හැම අරමුණක් ම සතියෙන් දුක්ත ව මෙනෙහි කිරීම අවිද්‍යා අනුගා දුරු කර ගැනීමට ද උපකාරී වෙයි.

13. විශ්වාසය මාර්ගයෙහි දිල නිරදේශය බලන්න.

14. පටිස, මහාවග්ග-මාතිකා.

15. සමාධි උපකාරක ධර්ම සතර:

- i. ගුද්ධා - ප්‍රයා යන ඉන්දිය ධර්මයන් එකින් එකට ඉස්මතු නොවීම.
- ii. ඉන්දිය ධර්මයන් එක රස වීම.
- iii. ඊට සුදුසු විරෝධ පැවත්වීම.
- iv. නැවත නැවත ආසේච්ඡනය කිරීම.

මෙහි ලා 'ගුද්ධාව' යනු කරමස්ථානය පිළිබඳ ව සැක නැති විමයි, එය සාර්ථක වනු ඇත යන විශ්වාසයයි. 'ප්‍රයාව' යනු එම ක්‍රියාවේ අර්ථය තෝරු ගැනීමයි. 'නාම-රුප ධර්මයන් මතු කර ගැනීම මගේ බලාපොරොත්තුවයි' යන අදහසයි.

'සුදුසු විරෝධය' යන්නෙන් මධ්‍යම ප්‍රමාණයේ විරෝධය අදහස් කෙරයි. සාමාන්‍යයෙන් ආනාපාන සතිය වැනි සමථ භාවනාවක දී පැය 3 ක් බැහින් ද්‍රිසට තුන්වරක් හිද ගෙන සිටීම ප්‍රමාණවත් වන අතර විද්‍යාගණක භාවනාවෙහි දී මුළු ද්‍රිස ම, හැම ඉරියවිවක දී ම භාවනා කළ යුතු වෙයි. 'ආසේච්ඡනය' යනු කුසල් සිතක් නැවත නැවත ඇති කර ගැනීමෙන්, විශේෂ ගක්තියක්, ප්‍රවාණතාවක්, මතු කර ගැනීමයි. (මැදුම් සහියේ දෙව්දාවිතකක සුතුයෙහි 'නති' යන්නෙන් ද, පටියානප්පේකරණයෙහි 'ආසේච්ඡනප්පවිවය' යන්නෙන් ද අදහස් කෙරෙනුයේ මෙයයි).

16. i. පරිකර්ම, ii. උපවාර iii. අනුලෝච්ච ම iv. ගොතුහු v. අර්ථණා යනුවෙන් අවස්ථා පසෙකි.

අැතමෙක් පරිකර්මයක් නැති ව උපවාර අවස්ථාවෙන් ම පටන් ගනින්. ඒ තෙන්දියයන් කළින් සකස් කොට ගත් අයය.

'අනුලෝච්ච': මුළින් කළ වැඩිය අනු ව හිත පැවැත්වීම-දියුණුව තහවුරු කිරීම.

‘ගොතුහු’ - මෙතැන කියවෙන ගොතුය නම් කාම ගොතුයයි. කාම ගොතුය අහිභවනය කිරීම හා මහගේත ගොතුය (රුප හා අරුප හට) වැඩීම මෙයින් අදහස් කෙරෙයි.

‘හු’ බාධාවෙහි අර්ථ දෙකකි. i. අහිභවනය

ii. වැඩීම

විදුරුණනාවේ දී ‘ගොතුහු’ යන්තොහි අර්ථය, පාරිජ්‍රන හුමිය අහිභවනය කිරීම හා ආර්ය හුමිය වැඩීමත්ය.

17. පරිස, මහාවග්ග, ආනාපාන සති කරා, වොදාන ඇදාණ නිද්දෙස.

18. ඇඟා සෞලස:

i. නාම රුප පරිචිතේද

ii. පව්වය පරිග්ගහ / බඩුවික්කි

iii. සම්මසන

iv. උදයබිඛානුපස්සනා

v. හංගානුපස්සනා

vi. හයතුපටියානා

vii. ආදිනවානුපස්සනා

viii. නිබිඛානුපස්සනා

ix. මූක්ද්විතුකමාතා

x. පරිසංඛානුපස්සනා

xi. සංඛාරුපෙක්ඛා

xii. සව්වානුලාමික

xiii. ගොතුහු

xiv. මග්ග

xv. එල

xvi. පව්වවෙක්ඛා

19. ශිල විගුද්ධිය නම් සතර සංවර ශිලයෙන් කාය, වාක් දුෂ්චරිතයන් ගෙන්

වෙන් වී පිරිසිදු වීමයි. ශිල විශුද්ධිය සම්පූර්ණ වූ විට එහි ඉදගෙන සමථ හාවනාවක හෝ විපස්සනා හාවනාවක හෝ යෙදී සිටින විට නීවරණයන්ගෙන් වෙන් වී සිත පිරිසිදු වීමෙන් විත්ත විශුද්ධිය ඇති වේ.

එය ක්‍රියික, උපවාර සහ අර්පණා සමාධි නාමයෙන් ව්‍යවහාර වේ. ගුද්ධ විදුරුණනාවේ දී ක්‍රියික සමාධිය නම්න් හැඳින්වේයි. වයලකුණුපට්ටානෙකකා නම්න් පරිසම්භිදාමග්‍රයේ දැක්වෙන්නේ ද මෙයයි.

20. නිදුසුන්:

ආනාපානයේ දී ආශ්චර්ය - ප්‍රශ්නය දෙක = රුපය

එ ආශ්චර්යය - ප්‍රශ්නය දැනීම = නාමය

21. තැහැය අග හෝ උඩු තොග හෝ වැදි වැදී ඇතුළුවේ හා පිටවීම ආශ්චර්ය-ප්‍රශ්නයයේ ස්වහාවයයි. ඇතුළුවේමේ අවස්ථාව හා පිටවීමේ අවස්ථාව පමණය සැලකිය යුත්තේ. ඇතුළට යන ප්‍රස්ථාම දිගට ම යන හැරී හෝ පිටවන ප්‍රස්ථාම දිගට ම යන හැරී හෝ තො සිතිය යුතුය. එය සමාධියට බාධා වන හෙයිනි. යෝගාවවරයා තම තැන්පත් වූ සිත ආනාපනයේ දී ඇතුළුවන හා පිටවන වාතය හැඹෙන තැනාට (එනම්, තැහැය අග හෝ උඩු තොල) යොදා ගෙන සිටින විට සිත එහි ගොස් අරමුණට වැදෙන අපුරක් හැගයි.

මෙය දැනෙන්නේ හාවනාව දියුණු වූ අවස්ථාවේ දිය. එනම්, නාමය හැරුපය වෙන් ව වැටහෙන අවස්ථාවේ දිය. අනෙක් හාවනා අරමුණු සම්බන්ධව ද එසේ මය. අරමුණක් දෙසට තැමෙන ගතිය - පතින ගතිය - සිතෙහි තිබේ. මූල දී ආශ්චර්යය එකක් හා ප්‍රශ්නයය එකක් වශයෙන් වැටහේ. පසුව එය රාජියක්, ගොඩික් වශයෙන් වැටහේ. එය රුප පරිවිශේදයයි. එය සිතිවිලි ගොඩික් ලෙස දැනීම නාම පරිවිශේදයයි. ගොඩික් වශයෙන් වැටහෙනවා නම් එකින් එක වෙන් ව වැටහේ මයි.

මේ නාම-රුප පරිවිශේද යුතාණයේ මූලික අවස්ථාවයි. පළමුවෙන් ම කර්මස්ථානය පිළිබඳ ව පමණකි මේ වැටහීම ඇති වන්නේ. පසු ව ර්ව ආශ්චිතව වූ ගිරියයේ අනෙක් කොටස්හි මුළු ගිරිය ම පිළිබඳ ව මේ යුතානය පැතිර යයි. ර්වත් පසුව බාහිර දේ පිළිබඳව ද මේ යුතා විහිද යයි.

(අත්තකිත්ත, බහිද්ධා සහ අත්තකිත්ත-බහිද්ධා වශයෙනි).

22. 'මහණෙනි, යම් යම් ප්‍රත්‍යාගක් නිසා ගිනි දැල්වයි ද (ඒ ගිනි) ඒ ඒ ප්‍රත්‍යාග නාමයෙන්ම හැඳින්වේ. ලියක් නිසා දැල්වන හින්න 'ලි ගින්නකු'යි හැඳින්වේ. ලි කැබලි නිසා දැල්වන හින්න 'ලි කැබලි ගින්නකු'යි හැඳින්වේ. තණකොළ නිසා දැල්වන හින්න 'තණකොළ ගින්නකු'යි හැඳින්වේ. ගොම නිසා ඇතිවන හින්න 'ගොම ගින්නකු'යි හැඳින්වේ. දහයියා නිසා ඇති වන ගින්න 'දහයියා ගින්නකු'යි හැඳින්වේ. කසල නිසා දැල්වන ගින්න 'කසල ගින්නකු'යි හැඳින්වේ.

එපරද්දෙන් ම මහණෙනි, යම් යම් ප්‍රත්‍යාගක් නිසා විශ්දේශාණයක් පහළ වේ ද එය ඒ ප්‍රත්‍යාග නාමයෙන් ම හැඳින්වේ. ඒ අනුව ඇස ද රුපයන් ද නිසා පහළ වන විශ්දේශාණය 'වක්වූ විශ්දේශාණ'යයි හැඳින්වේ. කන ද ගබඩයන් ද නිසා පහළ වන විශ්දේශාණය 'සේතු විශ්දේශාණ'යයි හැඳින්වේ. නැහැය ද ගන්ධයන් ද නිසා පහළ වන විශ්දේශාණය 'සාන විශ්දේශාණ'යයි හැඳින්වේ. දිව ද රසයන් ද නිසා පහළ වන විශ්දේශාණය 'ඡ්ච්ච්චානා'යයි හැඳින්වේ. කය ද එළාටටබාධයන් ද නිසා පහළ වන විශ්දේශාණය 'කාය විශ්දේශාණ'යයි හැඳින්වේ. සිත ද ධර්මයන් ද නිසා පහළ වන විශ්දේශාණය 'මතො විශ්දේශාණ'යයි හැඳින්වේ. (ම. නි. මහානාථ්හාසය දූ.)

23. අවිජ්‍ය සඩ්බාරාන් උපාදවයීති ව, පවත්තාවයීති ව,

නිමිනාවයීති ව, අපුහබවයීති ව, සංස්කෘතාගවයීති ව,

ප්‍රිංග්‍රහාවයීති ව, සමුද්‍යවයීති ව, හෙතුවයීති ව,

පවත්තාවයීති ව.

(පරිජ. මහාච්ඡා, කදාන කථා.)

'අවිද්‍යාව වනාහි සංස්කාරයන්ගේ උත්පාදයට කාරණය ද, පැවැත්මට කාරණය ද, නිමිත්ත වූ කාරණය ද, ආපුහන වූ (කර්ම රස් කිරීමට) කාරණය ද, සංයෝග වූ කාරණය ද, ප්‍රිංග්‍රහාව වූ කාරණය ද, සමුද්‍ය වූ කාරණය ද, හේතු වූ කාරණය ද, ප්‍රත්‍යාග වූ කාරණය ද වෙයි.'

24. නාම-රුපයන් වැටහෙන විට එට ඇති හේතුවත් සමග ම දෙක ම එක විට වැටහීම හෙවත් නාම-රුප දැනීම සහ හේතු-එල දැනීම දෙක ම එක විට පහළ වීම.

25. දිස නිකාය බුහුමජාල සූත්‍රය බලන්න.

26. කිලෙස වට්ට : අවිජ්‍යා, තණ්ඩා, දිවියී, උපාදාන ආදි සිත කිලිටි කරන ධර්ම රාඹිය.

කම්ම වට්ට : ඒ කෙලෙපුන්ගේන් ඇති වන ක්‍රියාකාරී ස්වභාවය, හොඳ-නරක වශයෙන් පවතින කර්ම රාඹිය.

විපාක වට්ට : ඒ කර්මයන්ගේ හොඳ වූ ද, නරක වූ ද ප්‍රතිඵල සමුහය.

27. සාමාන්‍ය ව්‍යවහාරයට අනුව උද්‍යාඛිතය ස්කෑංසයේ දී විදුරුණනාව ආරම්භ වේ යයි කියනු ලැබේ. එසේ තමුත් සම්පූර්ණ විදුරුණනාව ඇරුමින්නේ හංග ස්කෑංසයෙනි.

ආරම්මණ. පරිසඩිඩා හඩ්ගානුපස්සනේ පක්කස්කා විපස්සනේ ස්කෑංස
(පරිස. මහාචේර, සඳහානු-මාතිකා)

'ආරම්මණය ප්‍රත්‍යාවෙශීය කොට එය බිඳී බිඳී යන සැටි දක්නා නුවනු විදුරුණනා යානයයි.'

28. ශිල විශුද්ධිය හා විත්ත විශුද්ධිය සම්පූර්ණ වීමෙන් පසු ව, මේ යෝගාවවරයා තුළ නාම-රුප පරිවිශේද ස්කෑංසය පහළ වන අවස්ථාව දක්වා ප්‍රශීත වූ කුළල වෙතනා දහස් ගණනින් පහළ වේ. නාම-රුප පරිවිශේද ස්කෑංසය වැඩිමේ දී, දිවියී විශුද්ධිය දක්වා රටත් වඩා ප්‍රශීත වූ කුළල වෙතනා ලක්ෂ ගණනින් පහළ වේ. එතැන් සිට කඩඩාවිතරණ විශුද්ධිය දක්වා රටත් වඩා ප්‍රශීත වූ කුළල වෙතනා ලක්ෂ ගණනින් පහළ වේ. එබැවින් වූලලසොකාපන්න යනුවෙන් මේ යෝගාවවරයා හැඳින්වීම හැම අතින් ම සුදුසුය.

29. මත්ස්යීම තිකායේ සබඩාසව සුතුය බලන්න.

30. මහණෙනි, සීසානා ගඟපතියකු විසින් ඉක්මණින් කළ යුතු වැඩ තුනක් ඇත. කවර තුන ද යත්:

මහණෙනි, මෙලොව සීසානා ගඟපතියෙක් වහ වහා කෙත මැනවින් සාන ලද්දක්, පුවරු ගා සම කරන ලද්දක් කරයි. වහ වහා කෙත මැනවින් සාන ලද්දක්, පුවරු ගා සම කළ තැනක් කොට වහ වහා බිජු පිහිටුවයි. වහ වහා බිජු පිහිටුවා වහ වහා දිය එලුවීම හා තෙළීම කරයි. මහණෙනි, සීසානා ගඟපතියා විසින් ඉක්මනින් කළ මනා වැඩ තුනය මේ.

මහණෙනි, ඒ සීසානා ගඟපතියා හට 'අද ම මාගේ ධානායයේ නැගෙන්වා, සෙට ම ගර්හිත (බණ්ඩි) වෙත්වා, අනිද්දා ම පැසෙන්වා' සි එබඳ සූද්ධියක් හෝ ආනුභාවයක් හෝ නැත. එසේද වූවත්, මහණෙනි, ඒ සීසානා ගඟපතියාගේ ධානායයෙන් සංතුපරිණාමයට පත් ව නැගී ගර්හිත වී (බණ්ඩි වී) පැසෙන කලෙක් ද ඇත. මහණෙනි, එපරිද්දෙන් ම මහණකු විසින් ඉක්මනින් කළ යුතු වැඩි තුනක් ඇත.

'කවර තුන ද යත්: මහණෙනි, අධිකිල ශික්ෂා සමාදානය, අධිචිත්ත ශික්ෂා සමාදානය, අධිපූදා ශික්ෂා සමාදානය, යන මේවාය මහණකු විසින් ඉක්මනින් කළ යුතු වැඩි තුන.

මහණෙනි, ඒ මහණහුට, අද ම මාගේ සිත උපාදාන වශයෙන් තො ගෙන ආගුවයන් කෙරෙන් මිදෙව' සි හෝ 'සෙට හෝ අනිද්දා හෝ මිදෙව' සි කියා හෝ එබඳ සූද්ධියක් හෝ ආනුභාවයෙක් හෝ නැත. එසේ වූවත්, මහණෙනි, අධිකිලයෙහි හික්මෙන, අධිචිත්තයෙහි හික්මෙන, අධිපූදායෙහි හික්මෙන, ඒ මහණහුගේ සිත උපාදාන වශයෙන් තොගෙන මිදෙන කලෙක් ද ඇත.

එහෙයින් මහණෙනි, මෙහි ලා (තොප) මෙසේ හික්මිය යුතුය. අධිකිල ශික්ෂා සමාදානයෙහි අපගේ තීවු ජන්දයක් වන්නේය. අධිචිත්ත ශික්ෂා සමාදානයෙහි අපගේ තීවු ජන්දයක් වන්නේය. අධිපූදා ශික්ෂා සමාදානයෙහි අපගේ තීවු ජන්දයක් වන්නේය. මහණෙනි, තොප හික්මිය යුත්තේ මෙසේය.

(අං. නි. නික නිජාන, ලෙන්ඩල-වර්ග. සූ 1)

31. කාමං හිජ්‍යතුයං කායේ - මංසපෙසී විසියරු.

උහා ජණනුකසනයිනි - ජඩ්සායේ පථත්තු මේ

(ඒ. ගා. මුද්‍රණන්දේරගාරා - වනුක්කනිපානය)

'ඒකාන්තයෙන් මේ කය බිඳී යේවා, මාගපෙසීහු විසිරී යෙන්වා, මාගේ දෙදානු සන්ධියෙන් දෙකන්ඩියෝ ගිලිහෙත්වා.'

32. ලෙළාමස නාග තෙරුන්වහන්සේ දැඩි සිතය සහ උෂ්ණය දරා සිටියාක් මෙනි. ඒ තෙරුන් වහන්සේ වේතිය පවිච්ච පියංග ගුහාවේයි පධානසරයේ වැඩි වසන සේක්. අනුරධික නම් වූ හිමවලන සමයෙහි ලේඛාන්තරක තිරය ගැන ප්‍රතාවෙක්සා කොට කමටහන අත තො හැර ම එලිමහනෙහි ගත කළ සේක. එසේ ම ශ්‍රීංම සමයෙහි දිවා කාලයෙහි පිට සක්මනෙහි කමටහන

මෙනෙහි කරමින් වැඩ පූන් සේක. උත්වහන්සේගේ අන්තේවාසිකයක් 'ස්වාමීනි, මෙතැන වැඩ හිදිනු මැනවි, මෙතැන සිහිල්ය'යි කි විට තෙරුන් වහන්සේ 'ඇවැත්නි, උෂ්ණයට හය නිසා ම තමා මා මෙතැන හිඳගත්තේ' කියා අවිච් මහ නිරය ගැන ප්‍රත්‍යාවේශ්‍ය කොට එතැන ම වැඩ පූන්හ.

(ප. සු. - සංඛ්‍යාධික විභාග නිර්මාණ නායුනා)

33. i. සංඛ්‍යාධික විභාගේ අතුරෙන් මුල් විභාගේ හතරට නො ලැබෙන ස්ථාන දස්සන යන විශේෂණය මග්ගාමග්ග ස්ථාන දස්සන විභාගේ, පරිපදා ස්ථාන දස්සන විභාගේ, ස්ථාන දස්සන විභාගේ යන ඉතිරි විභාගේ තුනට දී ඇත. එබැවින් විභාගේ ස්ථාන සංස්ක්දනයෙහි ලා මග්ගාමග්ග ස්ථාන දස්සන විභාගේ එක්තරා සන්ධිස්ථානයක් ලෙස සැලකිය හැකිය.

ii. ශිල විභාගේ හා විත්ත විභාගේ යන මුල් දෙකෙන් මිසවා තබාගෙන ඇති, දිවියී විභාගේ හා කංඛා විතරණ විභාගේ මතු ලබන විදුල්ගතා යාන වලට පදනමක් බව ඉහත සඳහන් විය. මේ අනුව මුල් විභාගේ හතර පුදෙක් විදුල්ගතාව පිළිබඳ මූලික වැඩ පිළිවෙළ යයි කිව යුතු සේය.

iii. තවත් අර්ථයකින් මග්ගාමග්ග ස්ථාන දස්සන විභාගේ නියම විදුල්ගතාවට හැරෙන සන්ධිස්ථානයකි. අනත්ත කාලයක් මුළුල්ලේ සංසාරයේ මං මුළාව සිටීමට හේතු වූ දිවියී-විවිධ විෂය දෙක කංඛාවිතරණ විභාගේ මගින් තදාග වගයෙන් ප්‍රහිණ කොට, විපස්සනා උපක්කිලෙස තම් වූ අතුරු අනත්තරාවෙන් ද මිදි මග්ගාමග්ග ස්ථාන දස්සන විභාගේයෙන් මග-නොමග හැදින ගත් යෝගාවවරයා තුළ විදුල්ගතාව මුල් බැස ගැනීමට සුදුසු මානසික පරිසරයක් ඇති වේ. උදයබාය ස්ථානයේ දියුණු (බලව) අවස්ථාවට ද යෝගාවවරයා පැමිණෙනුයේ මග්ගාමග්ග ස්ථාන දස්සන විභාගේ සම්පූණ වන විටය.

34. ලෙසු වේදනාවන් පවා පීඩා ලෙස නො වි, ස්වහාවික සිදුවීම් ලෙස ඔහුට වැටහේ. මෙය වේදනා විජයයි. (සමථයේ දී වේදනා විජය ලෙස සැලකෙනුයේ වේදනාවන් පීඩා නැති ව පැය තුනක කාලයක් පරියංකයේ හිදීමට සමත් බවයි.)

35. ඕහාසාදියෙහි තිකන්තිය පහළ කර ගැනීම අමාර්ගය යයි ද, විවිධ ප්‍රත්‍යාවන වූ සල්ලක්වණ විත්ත පරමිතරාව පැවැත්වීම මාර්ගය යයි ද පෙනීමෙන් හා

තත්ත්වම් ගැනීමෙන් එයින් දුත් පුද්ගලයා අමාර්ගයෙහි මාර්ග සංයුත්වන් පිරිසිදු කරන හෙයින් 'මග්ගාමග්ග ක්‍රාන දස්සන විශුද්ධි' නම්.

36. සම්මසන ක්‍රානය යනු කංඩාවිතරණ විශුද්ධිය හා මග්ගාමග්ග ක්‍රාන දස්සන විශුද්ධිය ද අතර ලැබෙන්නාකි. එය තියමයෙන් එක විශුද්ධියකට වත් සම්බන්ධ නැත.

37. සඛ්‍යං අහිජේක්කායාං යනු ක්‍රාන පරික්කායි,

සඛ්‍යං පරිජේක්කායාං යනු තිරණ පරික්කායි,

38. අතිත වූ, අනාගත වූ, වර්තමාන වූ, ආධ්‍යාත්මික වූ (තමා පිළිබඳ), බාහා වූ (අනුන් පිළිබඳ), ඕලාරික වූ, සියුම් වූ, හින වූ, ප්‍රාණීත වූ, දුර වූ, පැත වූ, යම්කිසි රුපයක් වේ ද, ඒ හැම රුපයක් ම 'මෙය මගේ නො වේ, මෙය මම නො වෙමි, මෙය මගේ ආත්මය නො වේ'යැයි මෙසේ යථා භූත වශයෙන් මතා තුළුණින් දකියි. යම්කිසි වේදනාවක් වේ ද, යම්කිසි සක්ක්කාවක් වේ ද, යම්කිසි සංඛාරයේ වෙන් ද, යම්කිසි වික්කාණකයක් වේ ද, මෙසේ යථා භූත වශයෙන් මතා තුළුණින් දකියි. (ආ. නි. ව්‍යුත්කානිජා, ගොඩාඩ්‍රිවග්ග)

39. රාඩියක් වශයෙන් වැටහිමෙන් පසු එකින් එක වෙන් වී වැටහෙයි. අතිතයතාවය වසා ගෙන සිටිනුයේ සන්තතිය (සනය) විසිනි. එය වෙන් වෙන් ව වැටහෙන විට අතිතය ලක්ෂණය ද වැටහේ.

40. පරිස, මහාවග්ග, ක්‍රානකලා, සම්මසන ක්‍රාන නිද්දේස.

41. පරිස, මහාවග්ග, ක්‍රානමාතිකා.

42. යතො බො සං. මාගනිය ධම්මානුධමමං. පරිපථීයාසි, තතො සං. මාගනිය සාමංයට ක්ෂේපයා, සාමං දක්වා, ඉමෙ රෝග ගණනා සලා ...

(ම. නි. තාගන්දිය සු.)

43. අය. බො පන්ගේ වෙසසන කායෙ රුපී වාතු මමහාභූතිකො මාතාපෙනිකසමඟවා මිද්දනකුම්මාපුපවයා අනිවුවව්‍යාදන පරිමද්දනහේදන විද්ධිසනධමෝ අනිවුතො, දුක්කතො, රෝගතො, ගණබතො, සලලතො, අසතො, ආබාධතො, පරතො, පලොකතො, සුක්කාතො, අන්තතො, සමනුපසසිකලබො.

(ල. නි. දිස්නාඩ සු.)

තවද ගිනිවෙසසන, මේ කය රුපවත් වූයේ, සතර මහා භූතයන්ගෙන් නිපන්නේ, මාපියන් නිසා භටගත්තේ, බතින් කොමුයෙන් වැඩුණේ, අතිතය ස්වභාව ඇතියේ, ඉලිම - පිරිමදිම - බිඳීම - විසිරීම - ස්වභාව ඇතියේ, අතිතය වශයෙන් - දුක්කා වශයෙන් - රෝග වශයෙන් - ගබු වශයෙන් - පුල් වශයෙන් - පිඩා වශයෙන් - ආබාධ වශයෙන් - තමාට අයත් නැති (පර) දෙයක්

වශයෙන් - බේදෙනසුල් දෙයක් වශයෙන් - ගුනා වශයෙන් - අනාත්ම වශයෙන් දැක්ක යුත්තේය'.

44. පණ්ඩිවකිනේ අනිවත්තො¹ දුක්කිතො² රෝගතො² ගණකිතො² අසත්තො² ආබාධතො² පරත්තො³ පලෙළාකතො¹ රෝත්තො² උපදුවතො² හයතො² උපසස්ගතො² වලතො¹ පහංශතො¹ අසුචිතො¹ අනාශතො² අලෙනතො² අසරණතො² රිතතො³ තුවිෂතො³ ආක්ෂණතො³ අනාක්ෂතො³ ආදිනවතො² විපරිණාමධමමතො¹ අසාරකතො¹ අසමුලතො² වධකතො² විහවතො¹ සාපුවතො² සඩිතතො¹ මාරාමිසතො² ජාතිධමමතො² ජරාධමමතො² බ්‍රාධිධමමතො² මරණධමමතො¹ සොකධමමතො² පරිදේවධමමතො² උපායාසධමමතො² සඩිකිලෙසධමමතො²

(පරිජ. පණ්ඩුවග්ග. විපස්සනා කථා)

සැයු.

අනිත්‍ය ලක්ෂණයට අයත් කොටස්	1
දුක්ඛ ලක්ෂණයට අයත් කොටස්	2
අනාත්ම ලක්ෂණයට අයත් කොටස්	3

'පණ්ඩිවස්කන්ධය අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රෝග වශයෙන්, ගෙධියක් වශයෙන්, (අුනුණු) උලක් වශයෙන්, විපතක් වශයෙන්, ආබාධයක් වශයෙන්, තමාට අයිති තැති (පර) දෙයක් වශයෙන්, බේදෙනසුල් දෙයක් වශයෙන්, ව්‍යසනයක් වශයෙන්, උපදුවයක් වශයෙන්, හයක් වශයෙන්, අන්තරාවක් වශයෙන්, විංචල දෙයක් වශයෙන්, කුඩී වැනසි යන දෙයක් වශයෙන්, අස්ථිර දෙයක් වශයෙන්, ආරණ්ඩාවක් තැති දෙයක් වශයෙන්, පිහිටික් තැති තැතික් වශයෙන්, අසරණ වශයෙන්, නිස් වශයෙන්, තුවිෂ වශයෙන්, ගුනා වශයෙන්, අනාත්ම වශයෙන්, ආදිනව වශයෙන්, ආරයක් තැති දෙයක් වශයෙන්, දුක් පීඩාවන්ගේ මුල වශයෙන්, වධකයකු වශයෙන්, හානියක් වශයෙන්, ආගුව සහිත දෙයක් වශයෙන්, සංඛ්‍යා දෙයක් වශයෙන්, මාරයාගේ ඇමක් වශයෙන්, ඉපදීම් ස්වභාවය ඇති දෙයක් වශයෙන්, දිරන සුළු දෙයක් වශයෙන්, මරණ ස්වභාවය ඇති දෙයක් වශයෙන්, ගෝක් ගෙන දෙන දෙයක් වශයෙන්, වැළපීම් ඇති කරන දෙයක්

වශයෙන්, දැඩි වෙහෙස ගෙන දෙන දෙයක් වශයෙන්, කෙලෙස් හටගන්වන දෙයක් වශයෙන්....'

45. 'කෙනෙක්' 'කෘෂ්වක්' යන සංයුත් ඉවත් ව ධාතු කොටස් වශයෙන්, රාජි වශයෙන් වැටහේ. ගබ්දයක් ඇසෙන විට පවා පළමු ව වැටහෙන්නේ 'ගබ්ද රුපය' (පුදු ගබ්දය) පමණි.

46. විසුද්ධීමග, 4.1570, මග්ගාමග්ග ග්‍යාණ දස්සන විසුද්ධී නිද්දේසු.

47. අඛඛෝ ආයසමා කවචානගොනො යෙන හගවා තෙනුපසඩිකම්. උපසඩිකම්ක්වා හගවනා අභිවාදෙක්වා එකමනා නිසිදි. එකමනා නිසිහො බො ආයසමා කවචානගොනො හගවනා එතද්වාව: සම්මාදිවයි සම්මාදිවයි නි හනෙන වූවති කිහාවතා නු බො හනෙන සම්මාදිවයි හොති'ති?

අවුත්තියෙන් බොය. කවචාන ලොකො යෙහුයෙන අන්තිකෙකුව නාත්තිකුව. ලොකසමුද්‍යම. බො කවචාන යථාජ්‍යතා සම්පූර්ණය පසසෙනා යා ලොකො නාත්තිකා සා න හොති. ලොකනිරෝධ. බො කවචාන යථාජ්‍යතා සම්පූර්ණය පසසෙනා යා ලොකො අන්තිකා සා න හොති. උපායුපාදානාහිනිවෙස විනිබෙදා ක්වාය. කවචාන ලොකො යෙහුයෙන. තකුව් උපායුපාදානා. වෙතසා අදියානා. අහිනිවෙසානුසය න උපති, න උපාදියති, නාදිවයිති, අන්තාමෙති. දුක්මෙව උපාර්ශ්මානා. උපාර්ශ්ති, දුක්මා. නිරුණුකමානා. නිරුණුකඩති'ති න කඩති න විවිකිව්‍යති. අපරපූවලයා ග්‍යාණමෙවසස එක්ව හොති. එන්නාවතා බො කවචාන, සම්මාදිවයි හොති'ති.

සබාමන්ති බො කවචාන අයමෙකො අනෙනා, සබාන නාත්ති අය. දුතියා අනෙනා, එතෙ තේ උහා අනෙන අනුපගමම මඟකෙනින තථාගතො ධමම. දෙසෙති: අවිෂ්ටාපවලයා සඩිඩාරා, සඩිඩාරපවලයා විශ්වෘතාණ - පෙ - එවමෙතසස කෙවලසස දුක්කිකිනඩසස සමුද්‍යයා හොති. අවිෂ්ටායකෙව අසෙසවිරාගනිරෝධ සඩිඩාරනිරෝධා, සඩිඩාරනිරෝධා විශ්වෘතාණනිරෝධා - පෙ - එවමෙතසස කෙවලසස දුක්කිකිනඩසස නිරෝධා හොති.

(ස. නි. නිඛ්නවග, කච්චානගොන්න යු.)

'ඉක්කිති ආයුෂ්මත් කවචානගොත්ත ස්ථ්‍යිර තෙමේ හාගාවතුන් වහන්සේ කරා එළඹ හාගාවතුන් වහන්සේ සකසා වැද එකත්පසෙක පුන්නේය. එකත්පසෙක පුන් ආයුෂ්මත් කවචානගොත්ත ස්ථ්‍යිර තෙමේ හාගාවතුන්

වහන්සේට මෙය සැලැ කළේය: 'වහන්ස, සම්මාදිවිධීය, සම්මාදිවිධීය යයි කියනු ලැබේ. වහන්ස, කොතෙකින් සම්මාදිවිධීය ඇත්තේ වේ ද?'

'කවිවාන, මේ ලෝකයා අස්ථිත්වය (ගාශ්චවතය) ද, නාස්ථිත්වය (ල්චිජේදය) ද යන දෙකාටස බෙහෙවින් ඇසුරු කළේ වේ. කවිවාන, ලෝක සමුදය තත් වූ පරිද්දෙන් මතා තුවණීන් දක්නා හට ලෝකයෙහි යම් නාස්ථිත්ව දාෂ්ටීයක් ඇදේ, එය නො වේ. කවිවාන, ලෝක නිරෝධය තත් වූ පරිද්දෙන් මතා තුවණීන් දක්නා හට ලෝකයෙහි යම් අස්ථිත්ව දාෂ්ටීයක් ඇදේ, එය නො වේ. කවිවාන, මේ ලෝකයා බෙහෙවින් (තෘප්ති-දාෂ්ටී සංඛ්‍යාත) උපාය-ශ්‍රාදාන අහිනිවේසයන්ගෙන් බැඳුනේ වේ. (අර්යග්‍රාවකයා) ඒ උපාය්‍රාදනයට, ඒ සිත පිහිටුවා ගැන්මට, ඒ අහිනිවේශානුශයට නො එළුමියි. උපාදාන වශයෙන් නො ගතියි. මගේ ආත්මයයි නො ඉටයි. උපදින්නේ දුක ම උපදියි. නිරුද්ධ වන්නේ දුකම නිරුද්ධ වේ යයි (සලකයි), අනා වූ සත්ත්වයෙක් ඇතැයි සැක නො කෙරෙයි. විවිකිව්‍ය තුපදවයි. මෙහි ලා මිහුට පරප්‍රත්‍යාග රහිත හාවයෙන් ආත්ම ප්‍රත්‍යාග යානාය ම වේ. කවිවාන, මෙතෙකින් ම සම්සක් දාෂ්ටී ඇත්තේ වේ.

'කවිවාන, සියල්ල ඇතැයි යන මෙය එක් අන්තයයි. සියල්ල තැනැයි යන මෙය දෙවෙනි අන්තයයි. කවිවාන, ඒ මේ අන්ත දෙකට නො පැමිණ මැදුම් පිළිවෙතින් තථාගත තෙමේ දහම් දෙසයි. අවිද්‍යා ප්‍රත්‍යාගයන් සංස්කාරයේ වෙති, සංස්කාර ප්‍රත්‍යාගයන් වියුනාය වෙයි ...මෙස් මේ පුදු දුක් රසේ හටගැන්ම වෙයි. අවිද්‍යාවගේ ම නිරවගේ විරාග නිරෝධයෙන් සංස්කාර නිරෝධය වේ. සංස්කාර නිරෝධයෙන් වියුන නිරෝධය වේ.... මෙස් මේ පුදු දුක් රසේ නිරෝධය වේ'ය කියායි.

(සැ.පු:- උපාය-ශ්‍රාදාන-වෙතසා අධිවියාන-අඩිනිවේස යන පද මාලාවහි රුපකාර්යක් ගැඩි ව ඇතු. 'උ. වීම' 'අල්වා ගැනීම' 'සිත දැඩිව පිහිටුවා ගැනීම' 'ඇතුවීම' 'වැකිර ගැනීම' යන අර්ථයන්ගේ ඡායාවක් මේ පදමාලාවහි ඇති බැවින් තෘප්ති-මාන-දාෂ්ටී වශයෙන් සත්ත්වයාගේ සිත ක්‍රියා කරන ආකාරය මෙහි පිළිබඳ වේ. සිත අරමුණට ලං ව, එය ගුහණය කොට, එහි දැඩි ලෙස පිහිටා, එය තුළට පිවිස, එහි ම ලැග ගැනීමේ, ඇබැඳි වීමේ ස්වභාවය වඩාත් ප්‍රකට වන්නේ දාෂ්ටී ග්‍රහය සම්බන්ධයෙනි.)

48. පටිස, මහාවග්ග, මාතිකා.
49. පටිස, මහාවග්ග, කූණකලා, සම්මතනකූණ.
50. සුකුදැකූරාගාරං පවේයිසු - සන්තාවිතාසු හිකුතො,
- අමානුසි රතී නොති - සම්මා ධමම් විපසුතො

(ඒ. ප. හිසුවර්ග)

'ගුනායාගාරයට පිවිසියා වූ ගාන්ත වූ සිත් ඇති, මැනවින් ධර්මය විද්‍යාන් තුවෙන් දක්නා හිසුව හට අමානුමික වූ ඇල්මක් හටගනියි.'

51. ය. හිකුවෙට සදෙවකසු ලොකසු සමාරකසු සබුහමකසු සසුයමණුහමුණියා පරාය සදෙව මනුස්සාය ඉදී සවචනකි උපනිජධායිතා තදමරියානා එතා මුසාති යථාභුතා සමමපෘකූදාය සුදිවයි, අයමෙකානුපසුනාය හිකුවෙට සදෙවකසු -පෙ- සදෙවමනුස්සාය ඉදී මුසාති උපනිජධායිතා තදමරියානා එතා සවචනකි යථාභුතා සමමපෘකූදාය සුදිවයි, අය දුතියානුපසුනා.

(සු. නි. දුයුත්තානුපස්සනා සු.)

'මහණෙනි, යමක් දෙවියන් සහිත මරුන් සහිත, බමුන් සහිත ලෝකය විසින්, ගුමණ බාහ්මණයන් සහිත දෙවි මිනිසුන් සහිත ප්‍රජාව විසින් 'මේ සත්‍යය'යි කළුපනා කරන ලද, ආර්යයන් විසින් එය මුසාවකැයි සම්බන් ප්‍රයාවෙන් යථාභුත වශයෙන් නොදින් දක්නා ලදය යන මෙය එක් අනුපස්සනාවකි. මහණෙනි, යමක් දෙවියන් සහිත... දෙවි මිනිසුන් සහිත ප්‍රජාව විසින් මේ මුසාවකැයි කළුපනා කරන ලද ද, 'එය සත්‍යය'යයි ආර්යයන් විසින් සම්බන් ප්‍රයාවෙන් යථාභුත වශයෙන් නොදින් දක්නා ලදය යන මෙය දෙවන අනුපස්සනාවයි.

52. ආරම්මණකූව පටිසඩි - හඩගකූව අනුපසුති

සුකුදැකූතො ව උපවිතානා - අධිපකූදා විපසුනා

(පටිස. මහාවග්ග. හංගානුපස්සනාකුණ නිද්දේ)

'පුර්ව වූ ආලම්බනය ද ප්‍රත්‍යාවේශ්‍ය කොට, (පේ ආලම්බනය ගත් විත්තයාගේ) භංගයන් දකී, සංස්කාරයන් ගුනා ලෙස වැටහිම ද යන මෙය අධිපකූදා විපස්සනාවයි.'

53. යෝගාවවරයා මෙබදු අවස්ථාවක දී අමාරුවට වැටීමට ද ඉඩ ඇත. මේ එපා වීම (නිබිඩාව) සංස්කාරයන් පිළිබඳ එපා වීමක් නමුත් ඇතමකුට තමා

කරන හාවනාව ද එපා වේ. අරුවීයකින් හාවනාවේ යෙදෙයි. අන් තැනැකට යාමට පවා සිතෙයි. 'මට මෙතැන නොද නෑ, වෙන තැනැකට යන්නට අවසර දෙනු මැතැවැ'යි ආචාර්යයන් වහන්සේට කියයි.

කර්මස්ථානාවාර්යවරයා ද එට සුදුසු උපාකින් නැවත ඔහු හාවනාවට යොමු කොට ඇති වූ අරුවීය මග හැරවීමට ක්‍රියා කළ යුතුය. යෝගාවවරයා ද හාවනාව සම්පූර්ණයෙන් නතර නො කරයි.

මෙබදු හාවනාවක යෙදෙන විට යෝගාවවරයා සුදුසු ගුරුවරයකුට නැති නම් අන් වැඩිහිටි කෙනෙකුන් හට හෝ කළ ඇති ව දන්වා තැබීම මැනවී. අවශ්‍ය අවස්ථාවක දී තිසි උපදෙස් ලබනු ඒකීය.

54. උපග්‍රහන්පරයේ 53 වන අංකය බලන්න.

55. ස. නි. තිද්‍යානවග්ග, අහිසමය සංපුත්ත, උපනී සුත්ත.

56. මෙය දෙයාකාරයකින් තේරුම් කළ හැකිය.

i. මුද්‍ය්විතකම්තා - මුදනු කැමැත්ත (කෙලෙසුන් මුදා හැරීම)

ii. මුව්විතකම්තා - මිදෙනු කැමැත්ත (කෙලෙස් වලින් මිදීම)

57. i. අනිවානුපසසනා.

ii. දුක්කානුපසසනා.

iii. අන්තානුපසසනා.

58. අනිව්ව, දුක්ක, අනත්ත, නිබ්බිදා, විරාග, නිරෝධ,

පටිනිස්සග්ගානුපසසනා.

59. අනවානුපසසනා,¹ දුක්කානුපසසනා,² අන්තානුපසසනා,³

නිබ්බිදානුපසසනා,² විරාගානුපසසනා,² නිරෝධානුපසසනා,¹

පටිනිසසගානුපසසනා,³ බයානුපසසනා,¹ වයානුපසසනා,²

විපරිණාමානුපසසනා,¹ අනිමිතතානුපසසනා,¹ අප්පණීහිතානුපසසනා,²

සුදුසුදුතානුපසසනා,³ අධිපක්‍රියාධමමවිපසසනා,¹ යථාගුරුණුදසසනා³

ආදිනවානුපසසනා,² පටිසඩ්බ්බානුපසසනා,³ විවච්චානුපසසනා.³

(වි.ව. මග්ගාමග්ගණකාත්‍ය අස්සන විශ්වාස නිද්දේසු.)

සැයු.

සංකේත

- 1. අනිවිච
- 2. දුක්ඛ
- 3. අනත්ත

60. උපග්‍රහන්තයේ 64 වන අංකය බලන්න.

61. අනුලෝධ අවස්ථාවේ දී මේ අනුපස්සනා මස්සේ අනුලෝධ-ප්‍රතිලේම වශයෙන් සිත ගමන් කරයි. (3 සිට 40 දක්වාත්, නැවත 40 සිට 3 දක්වාත්)

3 ---► 7 ---► 18 ---► 40

3 ---► 7 ---► 18 ---► 40

මෙසේ ත්‍රිලක්ෂණය වැටහෙමින් ගොස් වඩාත් වැටහෙන ලක්ෂණය අනුව විමෝසු මුළුයට ලාං වේ.

- 1. සුද්ධීක්ෂක - (අනාත්තානුපස්සනාවෙන්)
- 2. අනිමිත්ත - (අනිවිචානුපස්සනාවෙන්)
- 3. අප්පූහිත - (දුක්ඛානුපස්සනාවෙන්)

62. පටිසංඛ්‍යාණාවස්ථාවේ දී විදුරශනාව අපුත් වෙයි. කළුන් නොතිබුණු කායික වේදනා (හිසරදය ආදිය) ඇති වේ. ඇය තළා දැමීමාක් මෙන් ද, හිස එසවීමට බැරි තරමට බර ගතියක් ද, ඇය කෙලුන් තබා ගැනීමට අපහසු බවක් ද, නිදිමත නැති නමුත් නිදා ගැනීමට කැමැත්තක් ද, ඇති වේ. මේ වේදනා හොඳින් මෙනෙහි කොට ඉවසා සිටිය යුතුය. එවිට ඒවා සන්සිදි යනු ඇත. ඒ සන්සිදිම විදුරශනාවේ කෙළවර දක්වා යාමට හැකි වන පරිදි දිගටම පවතිනු ඇත. ඇතැම් විට පුරුදු අසතිප ආදි ගාරිරික හේතුන් නිසා වේදනා හට ගතී. ඒවා පවා දැඩි අධිජ්‍යාන බලයකින් ජය ගත විට නැවත හට නො ගතී. එපමණක් නො ව හිසරදය වැනි සමහර අසතිප පවා සුව වෙයි.

63. සංඛාරපෙක්ඛාවේ දී වෙහෙසක් නැති ව ඉඩිට ම සංස්කාරයන් මෙනෙහි විම පවතින්නේ සම සූලියක, භෞද්‍ය යෝදු විනිත අශ්වයන් ඇදි රථයක් ගමන් කරන්නාක් මෙනි.

64. හයක්ව නඩික්ව විප්පහාය සංඛාරසු උදාසීනා හොති මැක්කනො (එ. එ. ප්‍රජාත්‍යාන්ත්‍රියාන නිදුද්ධ. 4.1818 පිටුව)

'හය ද, සන්නේත්සය ද හැර සංස්කාරයන් කෙරෙහි උදාසීන වෙයි, මධ්‍යස්ථ වෙයි.' (සැයු. මෙහි දී 'උදාසීන' යන්නෙහි තේරුම 'නිකං සිටීම' නො ව උත්සාහයක් නැති ව මෙනෙහි කිරීමයි).

65. සංඛ්‍යා පෙක්ඩාවේ දී අරමුණු ධාතු වශයෙන් වැටහෙන බැවින් උපෙක්ඩාව තිබේ.

66. බුදු බව, පසේ බුදු බව, අග්‍ර ග්‍රාවක තත්ත්වය, මහා ග්‍රාවක තත්ත්වය ආදිය පැවිම.

67. අනුලෝච්‍ය ක්‍රාණය දියුණු වීමෙනි වූටියානගාමිනී නම් වූ විපස්සනා ක්‍රාණය ලැබෙන්නේ. ('වූටියාන' යනු ලේකේත්තර මාරුගයයි. 'ගාමිනී' ඒ දක්වා යන විත්ත විටියයි).

68. 'යෙහි ආනන්ද ආකාරෙහි යෙහි ලිඛිගහි යෙහි නිමිත්තෙහි යෙහි උදෙසෙහි නාමකායස්ස පක්ෂුක්ෂති හොති, තෙසු ආකාරෙසු තෙසු ලිඛිගසු තෙසු නිමිත්තෙසු තෙසු උදෙසෙසු අසති අපි තුබා රුපකායේ අධිවචනසම්පෑදෙයා පක්ෂුක්ෂායෙරා' ති?

'නො භෙත් භනෙන'.

'යෙන ආනන්ද ආකාරෙහි යෙහි ලිඛිගහි යෙහි නිමිත්තෙහි යෙහි උදෙසෙහි රුපකායස්ස පක්ෂුක්ෂති හොති, තෙසු ආකාරෙසු තෙසු ලිඛිගසු තෙසු නිමිත්තෙසු තෙසු උදෙසෙසු අසති අපි තුබා නාමකායේ පරිසසම්පෑදෙයා පක්ෂුක්ෂායෙරා' ති?

'නො භෙත් භනෙන'.

(දි. නි. මහාතිඛ්‍යන සු.)

'ආනන්දය, යම් ආකාරයන්ගෙන්, යම් ලිංගයන්ගෙන්, යම් නිමිත්තයන්ගෙන්, යම් උද්දේශයන්ගෙන් නාම ධර්ම සමුහයට ප්‍රයුෂ්ථියක් වේ ද, ඒ ආකාරයන්, ඒ ලිංගයන්, ඒ නිමිත්තයන්, ඒ උද්දේශයන් නැති කළේහි, රුපකායයෙහි අධිචචනසම්ථසෙයක් පැනෙන්නේ ද?'

'වහන්ස, මෙය නොවන්නේය'.

'ආනන්දය, යම් ආකාරයන්ගෙන්, යම් ලිංගනිමිත් - උද්දේශයන්ගේ රුප කායයාගේ ප්‍රයුෂ්ථියක් වේ ද, ඒ ආකාර-ලිංග-නිමිත්ත-෋ද්දේශයන් නැති කළේහි, නාම කායයෙහි පරිසසම්ථසෙයක් පැනෙන්නේ ද?'

'වහන්ස, මෙය නොවන්නේය'.

69. දුකෙකි ලොකා පතිචිතා - සං. නි. සගාපක වග්ග, දෙවතා සංයුත්ත, අන්ව වග්ග.

'ලෝකය දුකෙකි පිහිටා ඇත්'.

70. 'මහණෙනි, කුමක් ජරා ධර්මයයි කියන්නවු ද? ප්‍රූතුහාරයාටෝ ජරා ධර්මයෝය, දැසි දස්හු ජරා ධර්මයෝ ය, එම බැවැලටෝ ජරා ධර්මයෝ ය, කුකුලෝ හා උගරෝ ජරා ධර්මයෝ ය, ඇත්, ගච්, අස්, වෙළඹහු ජරා ධර්මයෝ ය, රන් රිසි ජරා ධර්මය. මහණෙනි, මේ උපධිහු ජරා ධර්ම වෙති. මේ ලෝ වැසි තෙමේ මෙහි ගැට ගැසුමෙන්, මූසපත් වූයේ, බැස ගත්තේ, තෙමේ ජරාට ස්වභාව කොට ඇත්තේ, ජරාටට යන ස්වභාව ඇති දෙයක් ම සොයයි.'

(ල. නි. අරියපරීයෙසන සූ.)

71. අභ්‍යංගතස්ස න පමාණමත් (උපසිවා'ති හගවා)

යෙන නා වජ්‍ය ත්‍ය තස්ස නත්තේ

සබ්ඩු ධමෙමසු සමුහතෙසු

සමුහතා වාදපථාපි සමේ

හාගාවතුන් වහන්සේ මෙසේ වදාල සේක: 'උපසිවය, අනුපාදා පරිනිරවාණයෙන් පිරිනිවිය හට (රුපාදී) පමාණයෙක් (මිණුමක්) නැත. යම් මිනුමකින් ඔහු හැදින්වෙත නම් ඒ මිනුම ඔහුට නැත. සියලු (සංඛත) ධර්මයන් නැසු කළේ හැම වාදපථයේ ද නසන ලද වෙති'ය.

(ල. නි. ජරායනුවන්ග, ප්‍රසිල සූ.)

72. මේ වෙනස සිදු වන්නේ වරිත වශයෙනි. අනිත්‍යාදී ලක්ෂණ තුනට අයත් ගැනීයයේ තුන් දෙනෙකි. ඒ අනුව විමෝශ්ප ද ලැබෙති. මෙසේයි:

අනිවිත ලක්ෂණය - සද්ධින්දිය -- අනිමිත්ත විමෝක්ඛය

දුක්ඛ ලක්ෂණය - සමාධින්දිය -- අප්පණීජිත විමෝක්ඛය

අනත්ත ලක්ෂණය - පස්ස්කින්දිය -- පුස්ස්කිත විමෝක්ඛය

ලක්ෂණ තුන අතුරෙන් ඉඩිට ම මතුවන එම ලක්ෂණය යෝගාවරයාට හොඳ හැටි ප්‍රකට වේ. තමාට ම තමාගේ වරිත ස්වභාවය ඒ අනුව තේරුම් ගත හැකිය. ඒ ලක්ෂණය තවත් ඇතට දියුණු වන හැටි ද ඔහුට පෙනෙයි. සංස්කාර අරමුණ (හාවනා අරමුණ) එතැනා එතැනා ම දියුණු වන සැටි පෙනේ. පරිකර්ම, උපවාර, අනුලෝම අවස්ථාවන්හි දී ද සංස්කාර අරමුණ ම පවතියි. හඳුසියේ ම අරමුණ නොදැනී ගිය හොත්, එය ගොනුහු එල අවස්ථාවේ දින් පවතී. රට පසු 'ලොකු බරකින් නිදහස් වූණා වගෙයි', 'අමුත සිදුවීමක් සිදු වූණා වගෙයි' යනුවෙන් ඔහුට හැගේ.

73.

I

හ. ම. පරි. උ. අ.

ගො.

II

ම. එ. එ.

III

හ.

1 2 3 4 5 6 7

හ - හවංගම, ම - මනොද්වාරාව්පේන, පරි - පරිකමම, එ - එල
උප - උපවාර, අ - අනුලෝධ, ගො - ගෝතුහු, ම - මග්ග

i. සංඛාරම්මණය

ii. නිබ්ඩාරම්මණය

iii. සංඛාරාරම්මණය

74. දුක්කා සඩ්බාරා සුබා නිරෝධා'ති දස්සනා.

දුහතො වුවයිතාකුදුකා එසේයති අමතං පද්.

(පරිස, මහාච්ච, කුතුත්තරා, මග්ගසුත්තිදුදෙසා)

සංස්කාරයේ දුක්කායේය, නිරෝධ නම් වූ නිවන සැපයකැයි යන දරුණනය (එනම්, ආර්ය මාර්ග ඇඟනය) දුහතො වුවයිතා පකුදුකා නම්. ඒ ඇඟනය අමාත පදය නම් වූ නිවන ස්පර්ශ කරයි.

75. සෝවාන් වුවහු ට ප්‍රත්‍යවේශනා 5 කි.

i. මාර්ගය

ii. එලය

iii. නැති කළ කෙලෙස්

iv. ඉතිරි කෙලෙස්

v. අමාත වූ නිර්වාණය.

යන කරුණු ප්‍රත්‍යවේශනා කරයි. සකංධාගාමී හා අනාගාමී ආර්යයන් වහන්සේලාට ද එසේම පස් ආකාර ප්‍රත්‍යවේශනාවේ වෙති. රහාන් වහන්සේට වනාහිඉතිරි කෙලෙස් ප්‍රත්‍යවේශනා කිරීමක් (අවසියකිලෙකසපවත්වෙකිනි) නැති බැවින් ඇත්තේ පව්චවෙකින් සතරක් පමණි.

(iii. ම. කුතුත්තුදුසන විසුද්ධී නිදුදේසය බලන්න)

76. 'මහණනී, වක්‍රූප යථාභුත ව දනිමින් දකිමින්, රේපයන් යථාභුත ව දනිමින් දකිමින්, වක්‍රූප වියුනය යථාභුත ව දනිමින් දකිමින්, වක්‍රූ සම්බෑස්සය යථාභුත ව දනිමින් දකිමින්, වක්‍රූ සම්බෑස්ස හේතුවෙන් සුව වේවයි, දුක් වේවයි, නො දුක් නො සුව වේවයි යම් වේදනාවක් උපදී ද, එදා යථාභුත ව දනිමින් දකිමින්, වක්‍රූසෙහි නො ඇලෙයි, රැබයන්හි නො ඇලෙයි, වක්‍රූ වියුනයෙහි නො ඇලෙයි, වක්‍රූ සම්බෑස්සයෙහි නො ඇලෙයි. වක්‍රූ සමස්බෑස්ස හේතුවෙන් සුව වේවයි, දුක් වේවයි, නො දුක් නො සුව වේවයි යම් වේදනාවක් උපදී ද, එහිදු නො ඇලේ.

නො ඇලේ නො බැඳී තුමුණා ව ආදින ව දකිමින් වාසය කරන ඔහුට මතු පක්ෂ්වේපාදනස්කන්දයෝ අපවයට (අඩුවේමට) යෙති. ඔහුගේ පුනර්හවය ඇති කරන නන්දිරාග සහගත වූ ඒ ඒ හාවයෙහි අභිනන්දනා කරන (සතුට වීම වශයෙන් පවත්නා) යම් තාශ්ණාවක් ඇද්ද, ඔහුට ඒ තාශ්ණාව ද ප්‍රහිණ වෙයි. ඔහුගේ කායික විඛාවේ ප්‍රහිණ වෙති. වෙතකික විඛාවේ ද ප්‍රහිණ වෙති. කායික තැවීලි ද ප්‍රහිණ වෙයි. වෙතකික තැවීලි ද ප්‍රහිණ වෙයි. කායික සුබය ද විත්ත සුබය ද විදියි.

එබදු වූවහු ගේ යම් දෘජ්‍යියක් ඇද්ද, ඒ දෘජ්‍යිය ඔහුට සම්ඟක් දෘජ්‍යිය වෙයි. එබදු වූවහු ගේ යම් සංකල්පයක් ඇද්ද, ඒ සංකල්පය ඔහුට සම්ඟක් සංකල්පය වෙයි. එබදු වූවහු ගේ යම් ව්‍යායාමයක් ඇද්ද, ඒ ව්‍යායාමය ඔහුට සම්ඟක් ව්‍යායාමය වෙයි. එබදු වූවහු ගේ යම් ස්මාතියක් ඇද්ද, ඒ ස්මාතිය ඔහුට සම්ඟක් ස්මාතියක් වෙයි. එබදු වූවහු ගේ යම් සමාධියක් ඇද්ද, ඒ සමාධිය ඔහුට සම්ඟක් සමාධිය වෙයි. ඒ මහණහු ගේ කාය කරමය ද, වාක් කරමය ද, ආශ්චර්ය ද, කළුන් ම සුපරිණුද්දව්. මෙසේ ඒ මහණ හට මේ ආර්ය අඡ්‍යාංගික මාර්ගය හාවනාවෙන් වැඩීමට යේ.

මෙසේ මේ ආර්ය අඡ්‍යාංගික මාර්ගය වඩන ඒ මහණ හට සතර සතිපටියානයෝ ද හාවනායෙන් පිරිමට යෙති. සතර සම්ඟක් ප්‍රධානයෝ ද ද හාවනායෙන් පිරිමට යෙති. සතර සාද්ධීපාදයෝ ද හාවනායෙන් පිරිමට යෙති. පක්ෂ්වේන්දියෝ ද ද හාවනායෙන් පිරිමට යෙති. පක්ෂ්වබලයෝ ද ද හාවනායෙන් පිරිමට යෙති. සජ්‍යා බොජ්ජංගයෝ ද ද හාවනායෙන් පිරිමට යෙති. ඔහුට සමථ ද, විද්‍යාගත්‍ය ද යන මේ ධර්මයෝ දෙදෙනා යුගනද්ධව පවත්නාහ.

හෙතෙම යම් ධර්ම කෙනෙක් අහිඳුයෙන් පිරිසිද දත් යුත්තාහු ද, ඒ ධර්මයන් අහිඳුයෙන් පිරිසිද දැන ගනී. යම් ධර්ම කෙනෙක් අහිඳුයෙන් ප්‍රහාතව්‍ය වෙත් ද ඒ ධර්මයන් අහිඳුයෙන් දුරු කෙරේයි.

යම් ධර්ම කෙනෙක් අහිඳුයෙන් භාවිතව්‍ය වෙත් ද, ඒ ධර්මයන් අහිඳුයෙන් වඩයි. යම් ධර්ම කෙනෙක් අහිඳුයෙන් ප්‍රත්‍යාස්‍ය කට යුත්තාහු වෙත් ද, ඒ ධර්මයන් අහිඳුයෙන් ප්‍රත්‍යාස්‍ය කෙරේයි.

(බ. නි. මහා සූර්යන්තික සූ.)





අතිපූර්ණීය කර්මස්ථානාවාරිය මහෝපාධ්‍යාය මාතර ශ්‍රී ලංකාරාමාණිධාන මාන්මිපාතාත්‍යන්වහන්සේ විසින් රචිත සත් අනුපස්සනා තමයි ගුන්රියේ සම්පිණ්ඩනය

මෙතෙක් අපි සත් අනුපස්සනාවන් වෙන් වෙන්ව ගෙන සාකච්ඡා කළේමු. (අැතැම් විටෙක යම් යම් අනුපස්සනා අතර සම්බන්ධතාව ද සලකා බැලුවෙමු.) දැන් අනුපස්සනා සත ම සමස්තයක් වශයෙන් ගෙන පොදුවේ අවධානය යොමු කරමු.

"පරිසම්භිදා මග්ග" යෙහි සත්තානුපස්සනාවන්ගේ ක්‍රියාකාරිත්වය පෙන්වා දී ඇත්තේ මෙසේය:

"අතිතය වශයෙන් පුනපුනා දකියි; නිත්‍ය වශයෙන් නොදකියි. දුක්ඛ වශයෙන් පුනපුනා දකියි; සුඛ වශයෙන් නොදකියි. අනාත්ම වශයෙන් පුනපුනා දකියි; ආත්ම වශයෙන් නොදකියි. කළකිරේයි, සතුවු නොවේයි. නොඇලේයි, ඇලිම නොකරයි. නිරුද්ධ කෙරෙයි, නුපදවයි. අත්හරියි, නොගනියි.

අතිව්‍ය ලෙසින් පුනපුනා දකින්නේ නිව්‍ය සක්ෂ්‍යාව දුරලයි. දුක් ලෙසින් පුනපුනා දකින්නේ සුඛ සක්ෂ්‍යාව දුරලයි. අනන්ත ලෙසින් පුනපුනා බලනුයේ අත්ත සක්ෂ්‍යාව දුරලයි. කළකිරුණුයේ නත්දිය දුරු කෙරෙයි. නොඇලනුයේ රාගය දුරු කෙරෙයි. නිරුද්ධ කෙරෙනුයේ සමුදය දුරු කරයි. අත්හරිනුයේ ආදානය දුරු කෙරෙයි."

සජ්‍ය අනුදරුණනාවන් අතර මූලිකත්වය දරන්නේ අතිව්‍ය - දුක්ඛ - අනත්ත යන තුන් අනුපස්සනාවන් බව මින් පැහැදිලි වේයි. සෙසු අනුපස්සනා සතර ම එම තුන් අනුපස්සනාවන්ගේ ප්‍රතිඵලයේ ය. (මුල් තුන අනුපස්සනා නමින් ද පසු සතර විපස්සනා නමින් ද "පරිසම්භිදා මග්ග" යෙහි තැනක සඳහන් වේයි.) ඇත්තෙන් ම විදරුණනාව මුළුල්ලේහි ම ක්‍රියාත්මක වන්නේ මෙම තුන් අනුපස්සනාවන්ගේ ම ප්‍රහේදයන් ය.

තව ද අනුපස්සනා සත අතර එක්තරා ක්‍රමික සම්බන්ධතාවයක් ද මෙහි තිරුපතාය කෙරෙයි. මූලික තුන් අනුපස්සනාවන් එකිනොකට සම්බන්ධ වන ආකාරය ඉහත පරිවර්ત්තවලදී සාකච්ඡා කරන ලදී. සාමාන්‍යය යෙන් අනිවිවානුපස්සනාවන් දුක්ඩානුපස්සනාව ද ඒ දෙකම ප්‍රත්‍යාය කොටගෙන අන්තානුපස්සනාව ද සිද්ධ වේයි.

මෙම තුන් අනුපස්සනාවන්ගේ ප්‍රතිඵ්‍යුතු නිබැඳීදාව යි. නිකිඛ්‍යානුපස්සනාවන් විරාගය ඇති වේයි. විරාගනුපස්සනාවන් නිරෝධ්‍ය සිදු වේයි. නිරෝධ්‍යානුපස්සනාවන් පටිනිස්ස්ගෙය වේයි.

මේ තයින් විද්‍රෝහනා මාර්ගය සම්පූර්ණයෙන් ම විවරණය කළ භැංකි වන්නේ ය.

එහෙත් මෙම ක්‍රමික සම්බන්ධතාව සැම විටම ඒ ආකාරයෙන් ම සිදු විය යුතුයැ යි කිව තොහැකිය. විද්‍රෝහනාව යනු සංකීර්ණ ක්‍රියාවලියකි. එහිදී ඒ ඒ අනුපස්සනාවන් විවිධකාරයෙන් එකිනොකට ප්‍රත්‍යාය වනු ඇත. "පරිසමිඳා මග්ග" යෙහි ම එක් තැනකදී පටිනිස්සගෙයන් අනුතුරුව නිරෝධ්‍ය වන ආකාරයෙන් පෙන්වා දී තිබේ. තව ද බය - නිරෝධ්‍යානුපස්සනාව හෝ බය - විරාගනුපස්සනාව හෝ මූල්‍ය වීමෙන් සෙසු අනුපස්සනා ක්‍රියාවත් වීම සිදු විය භැංකිය. එසේම විද්‍යුත්‍යන මූදුන්පත් වන්නා වූ ලෝකේත්තර මාර්ගාච්‍රාව, විරාගනුපස්සනා වශයෙන් ද නිරෝධ්‍යානුපස්සනා වශයෙන් ද පටිනිස්සග්ගානුපස්සනා වශයෙන් ද දැක්විය භැක්කේ ය.

එක ම අනුපස්සනාව විද්‍රෝහනා මාර්ගයෙහි විවිධ අවස්ථාවන්හි දී පෙරමුණට එන භැලී ඒ ඒ අනුපස්සනා විස්තරයන්හි දී පෙන්වා දෙන ලදී. විද්‍රෝහනාව මූහුකුරා යත් ම අනුපස්සනාව ද ක්‍රමයෙන් ගැඹුරු වේයි; ප්‍රථම වේයි. ඉන් ඇතිවන අවබෝධය ද ක්ලේං ප්‍රහාණය ද ඒ අනුව කෙමෙන් තියුණු වනු ඇත.

මේ අනුව, එක් අනුපස්සනාවක් සම්පූර්ණ වූ පසුව ම රේඛ අනුපස්සනාවට බැස ගැනීම සිදු වේ යැයි නියමයක් නැත. භැම අනුපස්සනාවක ම පොදු ක්‍රමික විකාශනයක් දක්නට ලැබේයි. එහෙත් විද්‍රෝහනාවේ ඇතුම් සන්ධිස්ථානයන්හි දී එක්තරා අනුපස්සනාවක් විශේෂයෙන් කැඳී පෙනීමට ඉඩ ඇත. වෙනත් අවස්ථාවන්හි දී අනුපස්සනා

කීපයක් ම මාරුවෙන් මාරුවට ක්‍රියාත්මක වනු ඇත. එක ම අනුපස්සනාව නොයෙක් මූහුණුවරින් ද මතු වන්නේ ය.

ඇතැම් අනුපස්සනාවන් බොහෝ සෙයින් එකිනෙකට සමාන ස්වරුපයක් දරන බව පෙනී යයි. ප්‍රායෝගික දෘශ්‍රී කේත්‍යකින් බලන කළේහි විදුරුණාවේ සමහර අවස්ථා කවර අනුපස්සනාවක් යටතේ වර්ගිකරණය කළ යුතුදී සි තීරණය කිරීම අසිරු වෙයි. එහෙත් මෙය යෝගාවවරයා භව බරක් විය යුතු නොවේ. සතිසම්පූර්ණය (සිහි තුවණ) මැනාවින් යෙදෙන්නේ නම්, සුදුසු අනුපස්සනාවන් නිරායාසයෙන් මෙන් මතු වී වැඩිහු ඇත. විදුරුණාව කෙරෙදී මේ අසවල් අනුපස්සනාව යැයි නම් වශයෙන් මෙනෙහි කිරීම අවශ්‍ය නොවේ. එබැඳු වැටහිමක් ඉත්තේ පහළ වුව ද එය ද විදුරුණාවට නැංවිය යුත්තේය.

එ ඒ යෝගාවවරයාගේ පොදුගලික කුසැලතා ප්‍රභේධ අනුව සලකා බලන විට, කාහටත් ගැලපෙන්නා තු, අනුපස්සනාවන්හි පොදු පිළිවෙතක් දැක්වීම දුක්ෂර වන්නේ ය. එහෙත් කවර යෝගාවවරයකු වුව ද නිසි ලෙස විදුරුණා මර්ගයෙහි ගමන් කරන්නේ නම් මේ අනුපස්සනා සත ම වැඩින බව කිව හැකි ය. මෙහි දී ඒ ඒ යෝගාවවරයාගේ උපනීශ්‍රෝය සම්පත්තිය (එනම්, පෙර සසර හාවනා කොට තිබීම හා එසේ හාවනා වඩා ලද ආකාරය) බෙහෙවින් බලපාන බව පෙනෙයි.

කෙසේ වුව ද, විදුරුණා මනසිකාරයෙහි කඩ්ටිම - පසුබැසිම වේ නම්, වරින්වර තිවරණ පෙළිසිම මතු වෙයි නම්, උච්ච අනුපස්සනාවන් පිළිබඳව වැඩි අවධානයක් යෙදීම ප්‍රඟාගෝවර වනු ඇත.

සිතේ බලවත් රාගයක් ඉපදුණු විටෙක දී එක් යෝගාවවරයෙක් විරාගානුපස්සනාව වැඩිය. මනසිකාරය කෙමෙන් ගැඹුරු වී අවසානයේ දී රාගය මුළුමතින් ම දුරු විය. මෙවිට යෝගාවවරයා ඕනෑකමින් රාග සිතක් ඇති කර ගැනීමට වැයම් කළ ද, නොහැකි විය.

සත්ත්වානුපස්සනාවන් (මෙම පරිවිශේදය ආරම්භයේ දී ම දක්වන ලද ආකාරයෙන්) හඩිග කුදාණය තුළ ක්‍රියාවත් වන බව "පරිසම්භිදා මග්ග" යෙහි සඳහන් වෙයි. (හඩිග කුදාණය බෙහෙවින් ප්‍රාථමික ලෙසින් පැනිරෙන අන්දම මින් තහවුරු වෙයි.) ඒ අනුව, හඩිග කුදාණයෙහි සිට ඉහළට විහිදෙන පහාන පරික්ෂා අවස්ථාවේ දී සත්ත්වානුපස්සනාවන්ගේ අධිපති හාවය වෙතැ සි "විසුද්ධි මග්ගය" කියයි.

හඩිග කුදාණයට පෙරුතුව මෙම අනුපස්සනා ක්‍රියාකාරී නොවෙතැයි මින් අදහස් නොකෙරේයි. මේ බැවි “විසුද්ධි මග්ගය” ම පැහැදිලිව පවසයි. “පරිසම්භිදා මග්ග” යෙහි ද බොහෝ තැනෑවල දී විද්‍රෝහනා මාර්ගය ම සත්තානුපස්සනාවන් ප්‍රමුඛ අවලාස් විද්‍යුත් මගින් දැක්වීමෙන්, විද්‍රෝහනාවේ ප්‍රාථමික අවස්ථාවේ සිට ම මෙම අනුපස්සනා ක්‍රියාත්මක වන බව හැඟවේයි.

එහෙත් අනුපස්සනාවන් ප්‍රබල ලෙස කෙලෙස් දුරු කරමින් කදින් ම ක්‍රියා කරන්නේ හඩිග කුදාණයේ සිට ඉහළට යැයි කිව හැකිය. හඩිග කුදාණය විද්‍රෝහනා මාර්ගයෙහි වැදගත් සත්ධිස්ථානයක් වේයි. අනුපස්සනා වශයෙන් සලකනාත්, හඩිග කුදාණයෙහි මූලික ස්වරුපය වනාහි බය - නිරෝධානුපස්සනාව හෝ බය - විරාගානුපස්සනාව හෝ වේයි.

“පරිසම්භිදා මග්ග” යෙහි කායානුපස්සනා, වේදනුපස්සනා, විත්තානුපස්සනා, ධම්මානුපස්සනා යන සතර සතිපටියානයන් විවරණය කොට තිබෙන්නේ ද සත්තානුපස්සනා වශයෙන් කෙරෙන අනුපස්සනා ලෙසිනි. එසේ ම සෞලාස් වැදැරුම් ආනාපනාසති කරමස්ථානයෙහි එක් එක් පියවරක් පාසා සත් අනුපස්සනා මගින් විද්‍රෝහනා කෙරෙන ආකාරය මෙහි දක්වා තිබේ.

ඒ ඒ අනුපස්සනාවන් දුරු කෙරෙන කෙලෙසුන් හේතු කොට ගෙන කම්පාවක් - සැලිමක් නොවන අර්ථයෙන්, සත්තානුපස්සනාවන් ‘විද්‍රෝහනා බල’ නමින් භූත්ත්වා දී තිබේ. නිරෝධ සමාපත්තිය පිණිස ද මෙය පාදක වේයි. තවත් නොයෙක් විශ්‍රායන්හි දී සත්තානුපස්සනාවන් සහ ඉන් සිදු කෙරෙන ක්ලේග ප්‍රහාණය පිළිබඳව “පරිසම්භිදා මග්ගය” සඳහන් කරයි.

එහෙත් “පරිසම්පදා මග්ගය” හැර, මෙලෙසින් මේ සත් අනුපස්සනාවන් හා ඉන් දුරු කෙරෙන කෙලෙස් ද දක්වා තිබෙන අන් සුතු පිටක ගුන්ථයක් දක්නට නොමැත. අනුපස්සනා එකක් හෝ කිහිපයක් හෝ නම් වශයෙන් අඩංගු වන ආදි ම බුද්ධ දේශනා වෙතත්, මෙම අනුපස්සනා සත ම නම් වශයෙන් සඳහන් වෙන තනි බුද්ධ දේශනයක් නම් අපට හමු වුයේ නැත.

බුද්ධ දේශනාවහි ඇතැම් තැනෙක ‘සක්කු’ නමින් ද මේ අනුපස්සනා දක්වා තිබේ. ඒ මෙස්ය:

1. අනිවිච සක්ෂේකු = අනිවිචානුපස්සනාව
2. දුක්ඛ සක්ෂේකු හෙවත් අනිවිච දුක්ඛ සක්ෂේකු = දුක්ඛානුපස්සනාව
3. අනත්ත සක්ෂේකු හෙවත් දුක්ඛ අනත්ත සක්ෂේකු = අනත්තානුපස්සනාව
4. සබ්බලලාකේ අනහිතර සක්ෂේකු = නිබ්බිදානුපස්සනාව
5. විරාග සක්ෂේකු = විරාගානුපස්සනාව
6. නිරෝධ සක්ෂේකු = නිරෝධනුපස්සනාව
7. පහාන සක්ෂේකු = පටිනිස්සග්ගානුපස්සනාව

අභිම් තැනක මෙම සංඡා සත වෙනත් සමඟ සක්ෂේකු තුනක් පෙරටු කොටගෙන දකින්නට ලැබේ. මෙම සප්ත සංඡා තුළින් එකක් හෝ කිහිපයක් හෝ පමණක් ඇතුළත් වන දේශනා නම් රාජියෙකි.

“සබ්බ සබ්බාරෝසු අනිවිච සක්ෂේකු” (= සියලු සංස්කාර කෙරෙහි අනිත්‍ය ය යන සංඡාව) යනුවෙන් ද දේශනා රාජියක අනතරගත ව තිබේ. මෙහි විවරණය අනුව හැරි යන්නේ එමගින් නිබ්බිදාව හෝ විරාගය හෝ කියුවන බවකි.

අනිවිච - දුක්ඛ - අනත්ත යන තුන් අනුපස්සනාවන්ගේන් අනතරුව නිබ්බිදාව හා විරාගය ඇතිවීම දැක්වෙන බුද්ධ දේශනා බහුල වශයෙන් ඇත. (“නිබ්බිදානුපස්සනාව” පරිවිත්දයෙහි මෙවන් නිදුසුන් රසක් උප්පා දක්වා තිබේ.) නිබ්බිදා - විරාග - නිරෝධ යන පද තුන පිළිවෙළින් යෙදෙන දේශනා ද වෙයි.

“අනිවිච ය; සබ්බිත ය (= ප්‍රත්‍යායන් එකට සැකසුනෙකි); පටිවිච සමුප්පන්න ය (= ප්‍රත්‍යායන් නිසා, ප්‍රත්‍යායන් සමග උපන්නෙකි); බය (= ගෙවෙන) ස්වාහවය වෙයි; වය (= වැනසෙන) ස්වාහවය වෙයි; නිරෝධ ස්වභාවය වෙයි.”

මෙය ද සුතු පිටකයෙහි බහුලව යෙදෙන්නා වූ අනුපස්සනා ක්මයෙකි. මෙම පටිපාටියෙහි ද අනිවිච ලක්ඛණය මුල් තැන ගන්නා බව පෙනෙයි. ‘බය’, ‘වය’ යනුවෙන් නිරෝධනුපස්සනාව දැක්වෙයි. (‘බයානුපස්සනා’ හා ‘වයානුපස්සනා’ නමින් අවලොස් මහ විදුසුන් පෙලෙහි තවත් අනුපස්සනා දෙකක් ද වෙයි.) විරාග යනු බය- විරාගය හෝ තද්ධිග - විරාගය හෝ විය

හැකිය. "සඩ්බත" හා "පටිවිව සමුපන්ත" යන දෙපදයෙන් ම අනිත්‍යතාව මෙන් ම අනාත්මතාව ද විදහා දැක්වේයි.

කොලෙසුන්ගේ ප්‍රහාණය පිළිබඳව කියුවෙන ඇතැම් දේශනාවන්හි බය- වය-විරාග-නිරෝධ-වාග-පටිනිස්සග්ග යන අනු-පිළිවෙලක් සඳහන් වේයි. මෙහි 'වාග' යන්නෙන් පටිනිස්සග්ගය ම හැගවේයි.

සත් අනුපස්සනාවන්ගේ වගයෙන් නම් තොකාට ආකාරවලින් දේශනා කරන ලද අනුපස්සනා ක්‍රම ද වේයි. මෙවැනි අනුපස්සනා නිරුපතනය කරන්නා වූ විශේෂ පද බේශෝමයකගේ සංග්‍රහයක් "පටිසමහිද මග්ග" යෙහි එයි. පද 40 කින් සමන්විත වන මෙම එකතුවේ සැම පදයක් ම නැවත අනිවිව-දැක්බ-අනත්ත යන තුන් අනුපස්සනාවනට බෙදා තිබේ. මෙම අනුපස්සනා විධි40 ම ඇතුළත් වන්නා වූ තනි බුද්ධ දේශනාවක් දක්නට තොලැබුණත්, මින් 11 ක් හෝ රට අඩුවෙන් හෝ එකට යෙදී ඇති දේශනා රාජියක් වේයි. "විපුද්ධ මග්ගය" ද විද්‍රෝහනා මාර්ගයෙහි කිහිප අවස්ථාවක් ම විස්තර කිරීම සඳහා මෙම වත්තාලිසාකාර (= 40 ආකාර) අනුපස්සනාවන් යොදාගෙන තිබේ.

සත්තානුපස්සනා යනු අටියාරස (= 18) මහා විපස්සනා මාලාවේ මූලික අනුපස්සනා කාණ්ඩය බව ආරම්භයේදී ම සඳහන් කරන ලදී. එම අනුපස්සනා මාලාවේ සෙසු මහා විපස්සනාවලින් දැක්වෙනුයේ මෙම මූලික සත් අනුපස්සනාවන් ම විවිධ මූලුණුවරින් ඉදිරිපත් වන්නා වූ ආකාරයන් ය.

සත් අනුපස්සනාවන් පිළිබඳ විවරණය මෙතෙකින් සමාජේ වේයි. සත් අනුපස්සනා මාලාව ඒකාන්තයෙන් ම තිවනට පමුණුවන පිය ගැට පෙළකි.

★ ★ ★

"අනිවිවානුපස්සනාව වඩන ලද්දේ බෙහෙවින් කරන ලද්දේ ජවන පක්ෂාව

(. දිවෙන සුළු ටනි පහසුවෙන් පැතිරෙන නුවන්) පුරුවයි.

දුක්ඛානුපස්සනාව වඩන ලද්දේ බහුලව කරන ලද්දේ නිබිඩික පක්ෂාව

(. විනිවිද කැපෙන සුළු කොළේස් විද්‍රිලිව සෙන් වන නුවන්) පරීපුර්ණ කරයි.

අනාත්තානුපස්සනාව භාවිත කරන ලද්දේ බොහෝ සේ වඩන ලද්දේ මහා පක්ෂාව (. මහන් වූ තිවන) පිරිපුන් කෙරේයි.

නිබිබිජනුපස්සනාට වඩිලෙන්, ගෙහෙවින් කිරීලෙන්, නික්ත පස්සනාට (, නියුතු වූ නුවන්) පිරේයි.

විරාගානුපස්සනාට වඩිලෙන්, ගෙහෙවින් කිරීලෙන්, විපුල පස්සනාට (, පුත්‍ර නුවන්) පිරීපුන් බවට යෙයි.

නිරෝධානුපස්සනාට වඩිලෙන්, බහුලව වඩිලෙන්, ගම්හිර පස්සනාට (, ගැලුරු නුවන්) පිරේයි.

පතිනිස්සගානුපස්සනාට වඩින ලද්දේ බොහෝ යෙයින් කරන ලද්දේ අසාමන්න පස්සනාට (, ප්‍රාගා විය නොහකි නුවන්) සිරේයි.

මෙත සන් නුවන වඩිලෙන්, බහුලව කිරීලෙන්, (සංඛාරපෙක්ඛ) - අනුලෝච් - ගෝනුගැ සානුන (සංඛාරපෙක්ඛ) පත්ත්වින බව පිරීමට යෙයි.

මෙත අට නුවන වඩිලෙන්, බහුලව කිරීලෙන්, (ලාරුග දැන සංඛාරපෙක්ඛ) පුද්‍ර පස්සනාට (, පුත්‍ර වූ ලෙන් වූ නුවන්) පිරේයි.

මෙත නට - නුවන වඩින ලද්දේ බහුලව කරන ලද්දේ (පටිවලෙක්ඛන සානුන නාලි) හාස පස්සනාට (, සනුවින් පුත් නුවන්) පුරවයි.





0718152131/lithira 2008@yahoo.com.